

Ceylon Government Gazette

Published by Authority.

No. 5,919—FRIDAY, MAY 1, 1903.

PART I.—General : Minutes, Proclamations, Appointments, and General Government Notifications.
PART II.—Legal and Judicial.

PART III.—Provincial Administration.
PART IV.—Marine and Mercantile.
PART V.—Municipal and Local.

Separate paging is given to each Part in order that it may be filed separately.

Part III. — Provincial Administration.

	PAGE		PAGE
Land Sales :—		Land Acquisition Notices	1292 & 1307
Western Province	1233 & 1238	Land Resumption Notices	—
Central Province	1246	Notices under Ordinance No. 1 of 1897	Suppl. & 1300
Northern Province	—	Abstracts of Season Reports	—
Southern Province	1249	Notices under "The Forest Ordinance"	1308
Eastern Province	1255	Sales of Arrack, Opium, and Toll Rents	1306
North-Western Province	1264	Miscellaneous Provincial and District Notices:—	
North-Central Province	1269	Sales of Salt and Timber	1307
Province of Uva	1276	Notifications of Close Season, Infected Areas, &c.	—
Province of Sabaragamuwa	1287	Specifications under "The Irrigation Ordinance"	—

LAND SALES IN THE WESTERN PROVINCE.

ON Friday, June 12, 1903, at 12 noon, the Hon. the Government Agent, Western Province, will sell by public auction, at his office in Colombo, on the following conditions, for a term of three years, at the upset price of Rs. 80 per annum, the lease of the under-mentioned allotment of Crown Land, viz., the abandoned burial ground at Dematagoda, in extent 1 acre 3 roods 32.75 perches (excluding the portions occupied for a toll house and a tennis ground), and bounded as follows:—North by the high road to Avisawella, west by the Base Line road, and on all other sides by private land.

The plan of the land can be seen at the Colombo Kachcheri or at the office of the Surveyor-General.

Colombo, Kachcheri,
April 25, 1903.

E. ONDATJE,
for Government Agent.

CONDITIONS.

1. Highest bidder to be the purchaser.
2. That lease money shall be paid half-yearly in advance.
3. Purchaser to be a monthly tenant.
4. Purchaser shall give up possession on one month's notice without compensation for any building erected or improvements effected.
5. No permanent building shall be erected on the land, and no temporary building without sanction of the Government Agent.
6. If the land has to be vacated before expiry of the term for which rent has been paid, a refund proportionate to the unexpired term will be allowed.
7. The land shall be kept clean and in good order. No permanent cultivation shall be made on it.
8. No trees shall be felled without permission previously obtained from the Government Agent.
9. Lease not to be transferable without consent of the Government Agent.
10. Should a breach of any of the foregoing rules be committed, the Government Agent is entitled to forthwith cancel the sale.

වෛ 1903 ස්වූ ප්‍රති මස 12 වෙනි සිකරුද දවල් 12ට කොළඹ කම්මේරියේදී බස්නාහර දිසාවේ වංශාභිචාරි ආණ්ඩුවේ ඒජන්ත උත්තරාන්තේ විසින් අවුරුද්දක ව රුපියල් 80 (අසූ) බැගින් අවුරුද්ද තුනකට, දෙවිට ගොඩ රේන්දපල අසල තිබෙන ආණ්ඩුවේ සන්තක ඉඩමේ බිද්ද මීට යාකර තිබෙන කොන්දේසි ප්‍රකාර ප්‍රසිධි වෙන්දේසියේ විකුනනවා ඇත.

මායිම්—උතරව අවස්ථාවෙල්ලව සහ මහපාර; බස්නාහරට බේස්ලයින් පාර, අනිත් දෙපැත්තට වැසියන් සන්තක ඉඩම්. ප්‍රමාණය අ 1. 3. 32.75 (මේ ඉඩමේ තිබෙන පන්දකුඩා බිම් සහ රේන්දපලට වෙන්කර තිබෙන ඉඩම් කැමෙල්ලන්, බිද්දෙන් පිටත) මේ ඉඩමේ සිතියම් කඩදසිය කොළඹ කම්මේරියේදී නොහොත් සර්වේයර් ජනරල් උතුමාගේ කන්තෝරුවේදී දැකිනම් ප්‍රථමය.

වෛ 1903 ස්වූ අප්‍රේල් මස 25 වෙනි දින කොළඹ කම්මේරියේදීය.

ජ. බන්ධවිච්චි,
ආණ්ඩුවේ ඒජන්ත උත්තරාන්තේ වෙනුවට.

කොන්දේසි.

1. වැඩි ඉල්ලුම්කාරයා ගැණුම්කාරයා වෙනවා ඇත.
2. බදු මුදල් ගෙවූයෙකුට වරක් අත්පිට ගෙවිය යුතුයි.
3. ගැණුම්කාරයා මාස්බදුකාරයෙක් ගැටිතට සලකනු ලැබේ.
4. ඉඩම ආණ්ඩුවට ඕනෑකලව්ට මාසයක් කල්දී බදුකාරයාගේ ගොඩනැගිලි වගාදියුනු ආදියට ගෙවිල්ලක් නැතිව බාරගන්නවා ඇත.
5. මේ ඉඩමේ කලක් පවතින ගෙ.ඩ.නැ.ගිල්ලක් නැතිව තහනම්ය. මඩු කුඩම් ආදිය ඒජන්ත උත්තරාන්තේ සේනේ අවසරය පිට ගොඩනැගිය යුතුයි.
6. බදු මුදල් ගෙවූයෙකුට කාලය ඉකුත්වෙන්නට ප්‍රථම ආණ්ඩුවට ඉඩම් ඕනෑකලොත්, ඉතිරි කාලයට වැටෙන බදු මුදල් බදුකාරයාට දෙනු ලැබේ.
7. වල් උරුම ඉඩම පිටිසිලව කිබාගත යුතුය. එහි පවතින වැවිල්ලක් කිරීම තහනම්ය.
8. ඒජන්ත උත්තරාන්තේගේ කලින් අවසර ලබාගෙනගෙන ඉඩමේ කිසි ගසක් කැපීම තහනම්ය.
9. ඒජන්ත උත්තරාන්තේගේ කැමැත්ත නැතිව බිද්ද වෙනකෙනෙකුට පැවරීම තහනම්ය.
10. ඉහත සඳහන් කොන්දේසි කඩකරනට යෙදුනොත්, බිද්ද අවලංගුකිරීමට ඒජන්ත උත්තරාන්තේට බලය තිබේ.

No. 1,522, W. P.

Colonial Secretary's Office,
Colombo, April 16, 1903.

ON Friday, May 29, 1903, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up to auction, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 11,500. Situation—Meda pattuwa of Hewagam korale.

	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre. Rs.
12440	Katururundagahalanda	Crown	Reservation for a foot-path	0	0 31	—
12441	Do.	do.	Jungle	6	3 18	40
12442	Do.	do.	do.	7	1 36	40
12443	Halpanwilakumbura	Balasooryage Don Saranelis and others	Field	1	1 0	70
12444	Do.	do.	Threshing floor	0	0 4	20
12445	Kelagahawatta	Balasooryage Don Mangiris	Garden	2	1 26	150
12446	Delgahalanda	do.	25 cocconut plants of about 1 year old	1	3 11	30
12447	Do.	Crown	Jungle	7	1 38	40
12448	Kahatagahalanda	do.	do.	6	3 34	40
12449	Do.	do.	Reservation for a foot-path	0	1 12	—

Preliminary plan 11,587. Situation—Meda pattuwa of Hewagam korale.

	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre. Rs.
12804	Mabullanalande	Crown	Cocoanuts 10 months (encroached by K. Siadoris)	2	0 23	25
12805	Mabullanalande	Crown	Reservation for paths	0	0 15	—
12806	Do.	Gamage Telenis	Field	0	1 30	50
12807	Do.	Crown	Cocoanuts 10 months old planted by Gamage John	3	2 36	30
12808	Mabullanawatta	do.	Garden	1	3 24	60
12809	Mabullanalanda	do.	Encroachment by Abraham Appuhamy	0	1 12	30
12810	Mabullanawatta	do.	Garden	2	3 36	60
12811	Do.	Gamage John and Sadiris	Cocoanut plants 4 to 10 years old	0	3 24	50

Lot.	Name of Land.	Name of Claimant	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
12812	Mabullanalanda	Crown	Cocoanut plants 10 months old planted by Gamage Sadiris	1	2 8	10
12813	Do.	Gamage Telenis	Garden	1	2 32	60
12814	Do.	Crown	Jungle	1	0 17	20
12815	Do.	Gamage Telenis	Cocoanut plants 3 years old	0	1 25	35
12816	Do.	do.	Cocoanut plants 1 year old	1	1 15	30
12817	Do.	do.	Cocoanut plants 10 years old planted by Mahapatunage Marthelis	1	0 38	25
12818	Do.	do.	Jungle	0	3 16	20
12819	Do.	do.	Cocoanut plants 6 months old planted by Kossinage Saradiel	3	3 38	30
Preliminary plan 10,893. Situation—Meda pattuwa of Hewagam korale. Village—Owitigama.						
R 798	Millagahawatta	—	—	1	3 19	—
L 798	Do.	—	—	1	2 16	—
Preliminary plan 11,565. Situation—Meda pattuwa of Hewagam korale. Village—Malagala.						
12680	Pinnekeleketiyelanda	Crown	Jungle	4	1 13	40
12681	Do.	do.	Reservation along road	0	0 35	—
Preliminary plan 11,502. Situation—Palle pattuwa of Hewagam korale. Village—Homagama.						
12452	Eriagahakumburekanatta	Crown	Jungle	0	1 32	25
12453	Do.	do.	Threshing floor	0	0 12	25

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,522 W. P.

වසි 1903 ක්වු අප්‍රේල් මස 16 වෙනි දින කොළඹ මහසෙනසුරියරජයාණන්ගේ කන්තෝරුවේදී.

බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තවරයාණන්ගේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සහ තන ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වසි 1903 ක්වු මැයි මස 29 වෙනි දිනවු සිඤ්ඤ දවල් 12ට කොළඹ කම්මේරියේදී වෙන්දේසිකර විකුණනට ගෝ නිවැරදිකරදෙන්නට යෙදෙන්නවා ඇත.

සිතියම 11,500. පිහිටීම සේවාගම්කෝරලේ මැදපත්තුවේ. ගම—වලගල.

නො.	ඉඩමේ නම.	අයිතිකම් නියෝජනා.	අන්දම.	පවත්නාය මහස. ගණන.		
				අ. රු. ප.	රු.	
12440	කවුකුරුන්දගහලත්ද	ආණ්ඩුව	පාරකට තහනම් ඉඩම	0	0 31	—
12441	එම	එම	කැලේ	6	3 18	40
12442	එම	එම	එම	7	1 36	40
12443	ගල්පංවිලකුඹුර	බාලසුරියගේ දෙන්නර්	කුඹුර	1	1 0	70
12444	එම	එම	කමත	0	0 4	20
12445	කැලගහවත්ත	බාලසුරියගේ දෙන්නර්	වත්ත	2	1 26	150
12446	දෙල්ගහලත්ද	එම	අවිරුද්ධ වසස් පොල් පැල 25	1	3 11	30
12447	එම	ආණ්ඩුව	කැලේ	7	1 38	40
12448	කහවගහලත්ද	එම	එම	6	3 34	40
12449	එම	එම	පාරකට තහනම් ඉඩම	0	1 12	—
12804	සිතියම 11,587. මාමුල්ලතලත්ද	පිහිටීම සේවාගම්කෝරලේ මැදපත්තුවේ. ගම—මිරිසාගල. ආණ්ඩුව	දහමස් පොල්, කේ. සිං දෙමර්ස් විසින් අල්ලා ගන්නලදී	2	0 34	25
12805	එම	එම	පාරකට තහනම් ඉඩම	0	0 15	—
12806	එම	ගමගේ කොල්ලනිස්	කුඹුර	0	1 30	50
12807	මාමුල්ලතලත්ද	ආණ්ඩුව	ගමගේ ජෝන් වවාපු දහ මස් පොල්	3	2 36	30
12808	මාමුල්ලතලත්ද	එම	වත්ත	1	3 24	60
12809	මාමුල්ලතලත්ද	එම	ඒබ්‍රහම් අප්පුහාමි විසින් අල්ලාගන්නලදී	0	1 12	30
12810	මාමුල්ලතලත්ද	එම	වත්ත	2	3 36	60
12811	එම	ගමගේ ජෝන් සහ සාදිස්	හතරේ සිට දහඅවිරුද්ධ පොල්	0	3 24	50

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියවන්නා.	අන්දම.	අවශ්‍යතාව	
				මහල.	ගණක.
12812	මාමුල්ලකලන්ද	ආණ්ඩුව	දහමස් පොල්, ගමගේ සාදිස් වවාපු	1 2 8	10
12813	එම	ගමගේ තෙල්ලේනිස්	වත්ත	1 2 32	60
12814	එම	ආණ්ඩුව	කැලේ	1 0 17	20
12815	එම	ගමගේ තෙල්ලේනිස්	තුන්දරිඳු වගස් පොල්	0 1 25	35
12816	එම	එම	එක්දරිඳු වගස් පොල්	1 1 15	30
12817	එම	ආණ්ඩුව	මහලවුගමේ රේඛාලිස් වවාපු දහදරිඳු පොල්	1 0 38	25
12818	එම	එම	කැලේ	0 3 16	20
12819	එම	එම	කොස්සිනගේ සුවාරිස් වවාපු ගමස් පොල්	3 3 38	—
සිතියම 10,893. පිහිටීම හේවාගම්කෝරලේ මැදපත්තුවේ. ගම—මිහිඳිගේ.					
R 798	මල්ලකලන්ද	—	—	1 3 19	—
L 798	එම	—	—	1 2 16	—
සිතියම 11,565. පිහිටීම හේවාගම්කෝරලේ මැදපත්තුවේ. ගම—මලකල.					
12680	පිත්තකැලේකපිටිය	ආණ්ඩුව	කැලේ	4 1 13	40
12681	එම	එම	පාරේ ඇරපු කැල්ල	0 0 35	—
සිතියම 11,502. පිහිටීම හේවාගම්කෝරලේ පල්ලේපත්තුවේ. ගම—හෝමාගා.					
12452	එපිටියකකුඹුර	ආණ්ඩුව	කැලේ	1 0 32	25
12453	එම	එම	කමත	0 0 12	25

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේච්ඡන්දනලක්ෂණයන් සේවයෙන්, විකිනීම හෝ කිසිදුකාර ගැණම බස්නාහිර දිසාවේ වංසාදිපති ආණ්ඩුවේ එජන්තලක්ෂණයන් සේවයෙන්ද දුකගන්නට පුළුවන.

ගරුකර ලැබුණු තැනැත්තන්ගේ අයුමලය,
එවරුහි ඉම් රජස්,
මහසෙනෙහිපිටිය වම්ස.

No. 1,523, w. P.

Colonial Secretary's Office,
Colombo, April 16, 1903.

ON Friday, May 22, 1903, at 12 noon, the Assistant Government Agent for the Kalutara District will put up to auction, at his office in Kalutara, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Lot.	Village.	Name of Land.	Description.	Extent.		Upset Price per Acre.
				A.	R. P.	
Preliminary plan 11,575. Claimant—Crown.						
12731	Pahala Neboda	Udadeniya or Balagalakandekela	Forest	5	2 13	50 0
12732	Do.	do.	do.	1	3 15	50 0
12733	Do.	do.	do.	2 3	3 25	50 0
12734	Do.	do.	do.	2	1 33	50 0
12735	Do.	do.	do.	0	1 0	50 0
12736	Do.	do.	do.	1	3 36	50 0
12737	Do.	do.	do.	0	0 14	50 0
Claimant—Crown and Mr. R. Morison.						
12738	Pahala Neboda	Deegallawatta	Planted with tea of 6 years old	0	0 17	50 0
Claimant—Crown and Hewahakuruge Pedrick of Mahagama.						
12739	Pahala Neboda	Handugahakerellawatta	Planted tand	0	0 28	20 0
12740	Do.	Madugahawatta	do.	0	0 16	20 0
Claimant—Crown.						
12741	Pahala Neboda	Udadeniya or Balagalakandekela	Forest	0	3 4	50 0
12742	Do.	do.	do.	0	0 17	50 0
Situating in the Iddagoda pattu of the Pasdun korale west.						
Preliminary plan 11,567. Claimant—Crown.						
12685	Uragoda	Pallanaddara-atmaga alias Pahalapillagawa-atmaga	Low jungle	0	2 36	10 0
12686	Do.	do.	Road reservation	0	0 9	—
12687	Do.	Pahalapillawalagawakattiya	Low jungle	2	2 4	10 0
12688	Do.	do.	Road reservation	0	0 31	—
Situating in the Walallawiti pattu of the Pasdun korale west.						
Preliminary plan 11,572. Claimant—Crown.						
12706	Pelawatta	Veraniyagodella	Jungle	0	2 0	10 0
12707	Do.	do.	do.	0	1 24	10 0
12708	Do.	Pansalawattepitakattiya or Damine-elapahalakattiya	Chena	0	1 4	10 0
12709	Do.	do.	Jungle	0	1 18	10 0
12710	Do.	do.	do.	0	3 19	10 0
12711	Do.	do.	Path reservation	0	0 4	—
12712	Do.	Damine-eladeniyehalakattiya	Abandoned field	0	1 4	12 50
12713	Do.	Damine-eladeniya	Deniya	0	1 5	10 0

Lot.	Village.	Name of Land.	Description.	Extent. A. R. P.	Upset Price
					per Acre. Rs. c.
12714	Pelawatta	Damine-eladeniyehalakkattiya	Field	2 2 30	15 0
12715	Do.	do.	do.	0 0 6	15 0
12716	Do.	do.	Deniya	1 0 18	10 0
12717	Do.	do.	Field	0 0 5	15 0
12718	Do.	Damine-elagankanda	Scrub	0 0 2	10 0
12719	Pelawatta	Claimant—Crown and Don Simanrallage Stephen Appuhami. Damine-elawatta	Planted land	0 0 5	20 0
		Claimant—Crown.			
12720	Do.	Damine-eladeniyekattiya	Field	0 0 5	15 0
12721	Do.	Kekillegodella	Jungle	0 2 22	15 0
12722	Do.	Karugalahena	do.	1 0 15	15 0

Situated in the Maha pattu south of the Pasdun korale east.

N.B.—The lands appearing in preliminary plan 11,575 of Pahala Neboda are not to be opened in tea. They adjoin Culloden, Neboda, and Digalla estates.

Further particulars respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kalutara.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,523, W. P.

වම් 1903 ක්වු අප්‍රේල් මස 16 වෙනි දින කොළඹ
මහසෙනෙවිතුමාගේ නියෝගයට අනුව කන්දොරුවේදී.

එකර දිස්ත්‍රික්කේ ආණ්ඩුවේ උපවිජයකරුන්ගේ මසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සත්කක
ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1903 ක්වු මැයි මස (22) විසිදෙනෙහි දිනවූ සිකුරුදු දවල්
12ට කළුකර කවිවෙරියේදී වෙන්දේසිකර විකුණනව යෙදෙනවා ඇත.

සිතියම 11,575. ගම—පහලතැව්ව.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියවනා.	අත්දම.	මහත. අ. රු. ප.	පවත්ගන්න ගනන. රු. ග.
12731	උඩදෙකිය නොහොත් බාලගල කන්දෙකුල්	රජසත්කක	වනස	5 2 13	50 0
12932	එම	එම	එම	1 3 15	50 0
12733	එම	එම	එම	26 3 25	50 0
12734	එම	එම	එම	2 1 33	50 0
12735	එම	එම	එම	0 1 0	50 0
12736	එම	එම	එම	1 3 36	50 0
12737	එම	එම	එම	0 0 14	50 0
12738	දිගල්ලෙවත්ත	එම සහ ආර්. මොරියන්ගේ කුලය	අවරුදු 6 පම හ ඇතිනේ	0 0 17	50 0
12739	හඳුගහකැරුල්ලෙවත්ත	රජසත්කක සහ මහගම හේ වාහකරුවන්ගේ පේදික්	වැවිලි ඉඩම	0 0 28	20 0
12740	මදුගහවත්ත	එම	එම	0 0 16	20 0
12741	උඩදෙකිය නොහොත් බාලගල කන්දෙ කුල්	රජසත්කක	වනස	0 3 4	50 0
12742	එම	එම	එම	0 0 17	50 0
පිහිටා තිබෙන්නේ බස්නාහිර පස්දම්කෝරළේ ඉදිදොනාඩපත්තුවේය.					
සිතියම 11,567. ගම—උගුරුව.					
12685	පල්ලන්දේදර අත්මන නො හෙ.න් පහලපිල්ලොව අත්මන	රජසත්කක	පුත්ති කැලස	0 2 36	10 0
12686	එම	එම	පාර හහනම්	0 0 9	—
12687	පහලපිල්ලොව කවිවිය	එම	පුත්ති කැලස	2 2 4	10 0
12688	එම	එම	පාර හහනම්	0 0 31	—
පිහිටා තිබෙන්නේ බස්නාහිර පස්දම්කෝරළේ වලල්ලාවිටපත්තුවේය.					
සිතියම 11,572. ගම—පැලවත්ත.					
12706	වැරකිනකොඩැල්ල	රජසත්කක	කැලස	0 2 0	10 0
12707	එම	එම	එම	0 1 24	10 0
12708	පන්සලවත්තෙ පිටකවිටිය නො හොන් දම්නෙආල පහල කවිවිය	එම	හේන	0 1 4	10 0
12709	පන්සලවත්තෙ පිටකවිටිය නො හොන් දම්නෙආල පහල කවිවිය	රජසත්කක	කැලස	0 1 8	10 0
12710	එම	එම	එම	0 3 19	10 0
12711	එම	එම	පාර හහනම්	0 0 4	—
12712	දම්නෙආලදෙකියෙ ඉහලකවි විය	එම	පුරන්කුඹුර	0 1 4	12 50
12713	දම්නෙආලදෙකිය	එම	දෙකිය	0 1 5	10 0
12714	එම ඉහලකවිවිය	එම	කුඹුර	2 2 30	15 0
12715	එම	එම	එම	0 0 6	15 0
12716	එම	එම	දෙකිය	1 0 18	10 0
12717	එම	එම	කුඹුර	0 0 5	15 0
12718	දම්නෙආලගත්කන්ද	එම	පදුරු	0 0 2	10 0

නො.	ඉඩමේ නම.	අයිතියක් කියන්නා.	අන්දම.	පවත්වන්නා.	
				මකක.	ගණක.
				අ. රු. ප.	රු.
12719	දම්බෙහැලවත්ත	එම සහ දෙව් සිව්සරලලයේ	වැවිලි ඉඩම	0 0 5	20 0
12720	දම්බෙහැලදෙනියකවිටිය	සවිවන් අස්පුකාමි	කුඹුර	0 0 5	15 0
12721	කැකිල්ලගොඩැල්ල	එම	කැලය	0 2 22	15 0
12722	කරුගලයේන	එම	එම	1 0 15	15 0

පිහිටා තිබෙන්නේ දකුණු මහපස්කුවේ නැගෙනහිර පසිදුන්කෝරළය.

දැන්වීමයි—11,575 සිතියමේ පෙහෙත පහල නැබොඩ ඉඩමක විවිධ ආණ්ඩුවෙන් බලයක් නොලැබීයේ වැවිම නගනමය. එම කුලෝඩන් නැබොඩ සහ දිගල යන පත්වතු වලට යාව පිහිටා තිබේ.

මේ ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශර්පනරුල්ලන්තාත්සේනෙයද, විනිනීමේ කොන්දේසි ගැණ කළුතර දිස්ත්‍රික්කේ ආණ්ඩුවේ උපදේප්තලන්තාත්සේනෙයද දැනගත හැකිවේ.

ගරුගර උතුමානවතක්සේනේ ආඥාවලෙස,
එවරුඩ් ඉම් ගර්න්,
මහසෙනනාඨිස් වමික.

No. 1,524, W. P.

Colonial Secretary's Office,
Colombo, April 16, 1903.

ON Thursday, May 28, 1903, at 12 noon, the Assistant Government Agent for the Kalutara District will put up to auction, at his office in Kalutara, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 6,853. Village—Indigastuduwa.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
G 262	Welipotallanda <i>alias</i> Nawahaulhena	Crown	Village forest	61	0 23	—
798	Mendoragahalanda	do.	Jungle	13	1 34	40
800	Kandehena <i>alias</i> Nawahaulhena-landa	do.	do.	102	3 22	40
803	Kandabodalanda	do.	do.	46	3 0	40
806	Do.	do.	do.	17	2 25	40
810	Galagawalanda <i>alias</i> Kandehena	do.	do.	84	3 20	40
811	Galagawalanda	do.	do.	64	2 19	40

Preliminary plan 11,605. Village—Indigastuduwa.

12911	Welamedaduwa	Crown	Low jungle	1	3 6	20
12912	Indigahaduwalanda	do.	do.	1	1 38	20
12913	Polwatteduwa	do.	do.	3	1 33	20

Preliminary plan 11,607. Village—Indigastuduwa.

12918	Amuhenalanda	Crown	Jungle	5	0 28	20
12919	Leanagodallanda <i>alias</i> Amuhena-landa	do.	do.	2	3 0	20
12920	Leanagodallanda	do.	do.	2	0 25	20
12921	Assiriyagodawatta	Crown and Peranandu Simorisa	Planted land	11	0 25	30
12922	Leanagodallanda	Crown	Jungle	0	0 32	20
13923	Leanagodallanda <i>alias</i> Amuhena-landa	do.	do.	0	3 2	20
12924	Do.	do.	do.	0	3 25	20
12925	Pelengahawatta	Crown and Peranandu Isanchia	Planted land	0	1 0	30
12926	Kottangodawattepitakattiya <i>alias</i> Leanagodallanda	Crown	Jungle	2	0 22	21
12927	Leanagodallanda	do.	do.	1	3 13	20
12928	Do.	do.	do.	1	0 32	20
12929	Leanagodallanda <i>alias</i> Amuhenalanda	do.	do.	0	3 25	20
12930	Do.	do.	do.	0	2 12	20
12931	Leanagodallanda	do.	do.	8	2 23	20
12932	Kottangodawattepitakattiya	Crown and Anagipura Juwa	Planted land	0	0 25	30
12933	Leanagodallandaduwa	Village—Bondupitiya. Crown	Jungle	4	0 8	20
12934	Kottangodawattapitakattiya <i>alias</i> Leanagodallanda	Crown	Jungle	3	3 3	20
12935	Kottangodalanda	Crown and Anagipura Hendia and others	Abandoned garden	0	0 34	20
12936	Kottangodawatta	Crown and Anagipura Abilinu	Planted land	0	1 21	30
12937	Leanagodallanda	Crown	Jungle	0	0 10	20
12938	Leanagodallandatuduwa	do.	do.	1	0 16	20
12939	Leanagodallanda	do.	do.	0	0 6	20

Situated in the Iddagoda pattu of the Pasdun korale west.

Further particulars respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kalutara.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,525, W. P.

Colonial Secretary's Office,
Colombo, April 25, 1903.

ON Monday, June 1, 1903, at 12 noon, the Assistant Government Agent for the Kalutara District will put up to auction, at his office in Kalutara, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 3,592. Village—Mahawila.				Extent. A. R. P.	Upset Price per Acre. Rs.
Lot.	Name of Land.	Name of Claimant	Description.		
X 396	Delgahawatta	Ileperumage Don Arnolis and others	Garden	0 0 34	20
Y 396	Delgahawattepaulawita	do.	do.	0 3 5	50
O 397	Kosgahawatta	Nawalage Don Pedrick	do.	0 1 14	50
P 397	Kosgahawattepaula	Heirs of Nawalage Don Juwanis	do.	0 0 24	50
R 397	Getadelgahawatta	Senanayaka Nawalage Davit Perera and others	Burial ground	1 3 23	15
R 397½	Kosgahawatta	Wijesuriya-arachchige Don Cornelis <i>alias</i> Guneris and others	Garden	2 3 24	35
R 397½	Godaporagahahena	Nawalage Don Davit Appuhami and others	3 old cocoanut trees	5 0 33	15
Y 397½	Godaporagahawattepaulawita	do.	Garden	0 0 16	75
Z 397	Munamalgahawatta	do.	do.	1 3 22	75
Z 397½	Godaporagahawatta	do.	do.	1 1 37	75
Z 397½	Delgahawatta	do.	do.	0 2 26	75
A 398	Godaporagahawattepaulawita	do.	do.	0 0 34	75
A 398½	Godaporagahawattepaulawitahena	do.	do.	0 1 33	75
C 398	Kosgahawatta	Heirs of Wijesuriya-arachchige Don Abraham and others	do.	11 0 26	180
L 398	Batalawattekumburaowita	Heirs of W. Bastian Soysa of Dilledda	Owita	0 3 3	25
J 399	Ambalanduweowita	Kattage Karlina Fernando	do.	0 0 36	15
L 399	Dorahelakurunduwattepaula	Senanayaka Nawalage Davit Perera	do.	0 0 19	15
M 399	Do.	Ileperumage Don Arnolis Vedarala	do.	0 2 8	15
7638	Delgahawatta	Ileperumage Don Carolis and others	Planted land	16 2 15	105
P 399	Kosgahawatta	Ileperumage Don Arnolis Vedarala	Garden	1 3 16	100
Situated in the Talpitibadda of the Panadure totamune.					
Preliminary plan 4,142. Village—Horetuduwa.					
K 558	Pokunawatta	Mututantirige Siman Fernando and others	Jungle	2 2 35	75
L 558	Do.	Colombapatabendige Bastian Perera and others	Garden	1 1 26	200
M 558	Pokunawattelanda	Mututantirige Louis Fernando and others	Garden and jungle	5 0 28	150
N 558	Pokunawatta	Colombapatabendige Harmanis Perera	Garden	0 2 22	400
O 558	Pokunawattekumbura	Mututantirige Siman Fernando and another	Paddy field	0 2 24	50
P 558	Pokunawatta	Colombapatabendige Siman Perera and two others	Garden	2 3 12	180
Q 558	Do.	C. P. Abram Perera and others	do.	23 1 0	1,000
R 558	Gorokgahalanda <i>alias</i> Kurunduwatta	do.	do.	0 3 0	500
Situated in the Panadurebadda of the Panadure totamune.					
Preliminary plan 2,948. Village—Nahalla.					
2148	Gallenadeniyegodakattiya	Crown	Open land	0 2 0	15
Z 152	Gallenadeniyegodella	do.	Jungle	0 1 33	10
A 153	Gallena-asweddumepitakattiya	Raddangoda Rewata Terunnanse of Gallena Vihare, Warakagoda, for trustees	Field	0 2 24	30
Preliminary plan 4,871. Village—Paragoda.					
3164	Lalkaduwagodella	Crown	Jungle	1 2 23	—
Preliminary plan 11,581. Village—Ihala Welgama.					
12781	Lelkaduwela	Crown	Owita	3 0 2	10
Preliminary plan 11,578. Village—Mahagama.					
12758	Manane Ihalakattiya	Arambage Sidonchi Fernando of Waskaduwa	Field	0 2 22	1,000
Preliminary plan 2,995. Village—Yatagampitiya.					
2310	Kukulaelakumburegodella	Crown	Open land	0 2 0	10
Preliminary plan 11,577. Village—Warakagoda.					
12745	Tempoe estate	Mr. Graham Clarke	Tea land	0 0 36	150
12746	Kabatagahalandewatta	Ranhingé Babappu of Pahalakarannagoda	Planted land (abandoned)	0 0 10	30
12748	Do.	Bopitiyage Malhami of Pahalakarannagoda	Garden	0 1 13	40
12749	Deedogamaiyadeniya	Crown	Deniya	1 1 0	15
12750	Kahatagahalanda	do.	Jungle	21 0 30	30

Lot	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre. Rs.
12751	Galpottahenawatta	Crown and Towarapperuma Jano Nona	Tea land	4	3 31	150
12752	Do.	do.	Cinnamon land	0	0 8	120
12753	Do.	do.	Planted land	0	2 12	200
12754	Galpottawattadeniya	do.	Deniya	0	1 2	15
12755	Do.	Crown and Mr. Graham Clarke	do.	0	0 11	100
12756	Tempoo estate	do.	Planted land	0	0 2	150
12757	Do.	do.	do.	0	0 1	150
9469	Kanuketiyehena	Preliminary plan 6,427. Crown	Village--Veyangalla. Reserved	0	3 17	--
5993	Panwilahena	Preliminary plan 5,441. Crown	Village--Veyangalla. Jungle	1	2 38	20
5994	Alubogahalanda	do.	do.	3	3 13	20
6002	Vanniyakanatta	Preliminary plan 5,444. Crown	Village--Veyangalla. Chena	2	2 13	10
6411	Hinguruarambo Dikhena	Preliminary plan 1,884. Crown	Village--Veyangalla. Jungle	1	1 12	--
6312	Magurudelahena	Preliminary plan 5,522. Crown	Village--Veyangalla. To be reserved, being in the midst of Crown jungle	11	2 38	--
7617	Kajugahamanana	Preliminary plan 9,008. Crown	Village--Ihala Naragala. Deniya	5	1 5	10
6511	Mananekattiya	Preliminary plan 3,359. Don Semaneris Samarasekera	Village--Pahala Naragala. Field	0	1 10	30
		Situating in the Gangaboda pattu of the Pasdun korale east.				
11841	Helaudawatta	Preliminary plan 11,358. Crown and Don Cornelis and others	Village--Wandurebbe. Jungle	0	0 4	20
11842	Millagahawatta	Crown and S. T. Gunawardena, Mudaliyar	Tea land	0	0 14	150
11843	Puwakvattichena	Crown	Chena	0	0 1	20
11844	Gurugalahenakele	do.	Reservation for path	0	0 38	--
11845	Do.	do.	Jungle	7	1 10	20
11846	Gurugalahenewatta	Crown and Nantheduweliyanage Sian Appu	Garden	0	0 10	50
		Situating in the Maha pattu north of the Pasdun korale east.				

N.B.—Lot 3,164 is for sale at Rs. 12.50 per acre without mining rights, or at Rs. 500 with mining rights; lot 6,411 is for sale at Rs. 500 per acre with mining rights, or at Rs. 20 per acre without mining rights; lot 12,750 will be put up for sale on condition that tea will not be planted without first obtaining the sanction of Government.

Further particulars respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kalutara.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,525, W. P.

වස 1903 නවු අප්‍රේල් මස 25 වෙනි දින කොළඹ මහනෙලුකාරිස්ථලයේ කන්කෝරුවේදී.

කර්තව්‍ය දිස්ත්‍රික්කේ ආණ්ඩුවේ උපදේශකවරයාණන් විසින් ලේඛිත පහත සඳහන්වන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ කිසිදු ප්‍රකාරයට වස 1903 නවු ජූනි මස 1 වෙනි දිනට සඳුදා දවල් 12ව කටහර කවර්පිස්ද වෙස්දේසිකර වස 3,592. ගම—මහවිල.

කො.	ඉඩමේ නම.	අයිතිකම් කියවතො.	අත්දම.	පවත්වන මහන. ගණන.	
				අ. රු. ප.	රු.
X 396	දෙල්ගහවත්ත	ඉප්පේරුවමගේ දෙව් අර්කෝලියස් සහ තවත්	වත්ත	0	0 34 20
Y 396	දෙල්ගහවත්තකොටුල ක්‍රිමව	එම	එම	0	3 5 50
O 397	කොස්ගහවත්ත	කාට්ලාගේ දෙව් දේප්පික්	එම	0	1 14 50
P 397	කොස්ගහවත්තකොටුල	කාට්ලාගේ දෙව් පුළුකිස්ගේ උරුමකාරයෝ	එම	0	0 24 50
R 397	කැව්දෙල්ගහවත්ත	සේනානායකකාට්ලාගේ දැව්ප්පුර සහ තවත්	කොහොන්ගුම්ප	1	3 23 15

නො.	ඉඩමේ නම.	අයිතියට කීයන්හා.	අන්දම.	පවත්ගත්ත	
				මහක.	ගණක.
				අ. රු. ප.	රු.
		සිතියම 11,577. ගම—වරකගොඩ.			
12745	බෙම්පොවත්ත	ග්‍රොහුම් ක්ලාක් උත්තැන	යේ වත්ත	0 0 36	150
12746	කහවගහලත්දෙවත්ත	පහල කරන්තාගොඩ රනහින් ගෙ බඩපු	වැවිලි ඉඩම පුරත්	0 0 10	30
12748	එම	පහල කරන්තාගොඩ බෝපිටිය ගේ මල්කාමි	වත්ත	0 1 13	40
12749	දිදෙගමසියාදෙනිය	රජසත්තක	දෙනිය	1 1 0	15
12750	කහවගහලත්ද	එම	කැලය	21 0 30	30
12751	ගල්පොත්තෙ වත්තෙ	එම සහ තෙවරප්පෙරුම ජේත්තෝනා	යේ වත්ත	4 3 31	150
12752	එම	එම	කුරු ද වත්ත	0 0 8	120
12753	එම	එම	වැවිලි ඉඩම	0 2 12	200
12754	ගල්පොත්තෙ වත්තෙ දෙනිය	එම	දෙනිය	0 1 2	15
12755	එම	රජසත්තක සහ ග්‍රොහුම් ක්ලාක් උත්තැනේ	එම	0 0 11	100
12756	බෙම්පොවත්ත	එම	වැවිලි ඉඩම	0 0 2	150
12757	එම	එම	එම	0 0 1	150
		සිතියම 6,427. ගම—මෙයන්ගල්ල.			
9469	කුහුකැවියෙහේන	රජසත්තක	තහනම්	0 3 17	—
		සිතියම 5,441.			
5993	පත්විලෙහේන	රජසත්තක	කැලය	1 2 38	20
5994	අඵබෝගහලත්ද	එම	එම	3 3 13	20
		සිතියම 5,444.			
6002	වත්තියකනත්ත	රජසත්තක	හේන	2 2 13	10
		සිතියම 1,884.			
6411	භිඳුරුඅරම් නොහොත් දික්හේන	රජසත්තක	කැලය	1 1 12	—
		සිතියම 5,522.			
6312	මගුරුදලෙහේන	රජසත්තක	රජසත්තක කුඹුරේ මැද නිසා තහනම්	11 2 38	—
		සිතියම 9,008. ගම—ඉහලකාරගල.			
7617	කපුතහමානත්ත	රජසත්තක	දෙනිය	5 1 5	10
		සිතියම 3,359. ගම—පහලකාරගල.			
6511	මාතත්තෙකවිටිය	දෙත් සෙමනෙරිස් සමරසේකර	කුඹුර	0 1 10	30
		පිහිටා තිබෙන්නේ තැගෙනහුර පස්දුම්කෝරලේ ගහබඩපත්තුවේය.			
		සිතියම 11,358. ගම—දුරුවිඳි.			
11841	කෙලඋඩවත්ත	රජසත්තක සහ දෙත් කෝරහේ			
		ලීස් සහ තවත්	කැලය	0 0 4	20
11842	මිල්ලගහවත්ත	රජසත්තක සහ ඇස්. වි. ගුන			
		දිසාන මුදලියාන	යේ වත්ත	0 0 14	150
11843	පුටුකවත්තෙහේන	රජසත්තක	හේන	0 0 1	20
11844	ගුරුගලාස්තකැලේ	එම	පාර, තහනම්	0 0 38	—
11845	එම	එම	කැලය	7 1 10	20
11846	ගුරුගලෙහේනවත්ත	එම සහ තමුත්තමුත්තෙවිලියනගේ සිංහඅපු	වත්ත	0 0 10	50

පිහිටා තිබෙන්නේ තැගෙනහුර පස්දුම්කෝරලේ උතුරුමහපත්තුවේය.

දැන්වීම.—3164රේ ඉඩමකවිටිය මිනිරන් සැරීමේ බලය ඇතිව අක්කරයක් රු. 500, එසේ හැකිව රු. 12/50 විකුනනු ලැබේ.

6411 බිම්කවිටියේ මිනිරන් සැරීමේ බලය ඇතිව අක්කරයක් රු. 500, එසේ හැකිව රු. 20 විකුනනු ලැබේ.

12750 නොමමරය දරන ඉඩම විකුනනු ලබන්නේ පලමුකොට ආණ්ඩුවෙන් අවසර නොමැතිව යේ වැවිම තහනම් ලෙසය.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වෝපදේශනාචාර්යවරයාගේ සේවයෙන්, විනිනිමේ කොන්දේසි ගැණ සමහර දිස්ත්‍රික්කේ ආණ්ඩුවේ උපදේශනාචාර්යවරයාගේ සේවයෙන් දැනගත හැකිවේ.

ගරුතර උතුරුමහපත්තුවේ අඟු වලෙස,
එවරුම් ඉම් කරන්,
මහසෙනෙකාරිස් මමික.

No. 1,526, W. P.

Colonial Secretary's Office,
Colombo, April 27, 1903.

ON Friday, June 5, 1903, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up to auction, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Nine allotments of land situated in Siyane korale of the Colombo District of the Western Province.

Preliminary plan 11,697. Situation—Meda pattu of Siyane korale.

Village—Nungomuwa.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Upset Price	
				Extent.	per Acre.
				A. R. P.	Rs.
13363	Kinawalakele or Kottalalanda	K. A. Alaris	Old cocoanuts	0 0 17	100
13364	Do.	J. G. Karamanis	do.	0 0 21	100
13365	Do.	W. A. Kusalhami	do.	0 0 31	100
13366	Do.	Sinno Perera	do.	0 1 33	100
13367	Do.	do.	do.	0 1 6	100
13369	Do.	B. Juan Naide	do.	0 3 20	100
Village—Galgomuwa.					
13373	Kondeniya	T. P. Sardiel	Deniya	0 2 16	30
13374	Do.	do.	do.	0 0 14	30
13375	Bulugahalanda	do.	Cocoanut plants one year old	0 1 6	50

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,

EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,526, W. P.

වම් 1903 ක්වු අප්‍රේල් මස 27 වෙනි දින කොළඹ

මහසෙනෙකාරීන්ගේ කන්දෙවෙලියෙහි.

මහසෙනෙකාරීන්ගේ කන්දෙවෙලියෙහි පිහිටි මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සහකාර ඉඩම් ආණ්ඩුවේ නිලධාරීන්ගේ ප්‍රකාරයට වම් 1903 ක්වු ජුනි මස 5 වෙනි දිනට සිකුරුදු දවල් 12ට කොළඹ කවිචේරියේදී වෙන්දේසි කර විකුණනු ලබන හෝ තිබෙනුයේදී වටයෙන්දෙවන වරට වෙන්දේසි කරනු ලබන භූමි ප්‍රමාණය වනුයේ:

සිතියම 11,697. පිහිටීම සිසනකොණරලේ මැදපත්තුවේ. ගම—නුත්තොවුව.

නො.	ඉඩමේ නම.	අයිතිකරු නිසඳහා.	අන්දම.	පවත්වන මහස. ගණක.	
				අ. රු. ප.	රු.
13363	කිනවලකුලේ නොහොත් කොත්තලලත්ත	කේ. ඒ. අලාරිස්	පරණ පොල්	0 0 17	100
13364	එම	ජේ. ජී. කරමාණස්	එම	0 0 21	100
13365	එම	බිබිලි. ඒ කුසල්ලාමි	එම	0 0 31	100
13366	එම	සිංහසේන පෙරේරා	එම	0 1 33	100
13367	එම	එම	එම	0 1 6	100
13369	එම	බී. ජුවන් කපිඳෙ	එම	0 3 20	100
ගම—නුත්තොවුව.					
13373	කොත්තලලත්ත	ටී. පී. සරදීපායල්	දෙහිය	0 2 16	30
13374	එම	එම	එම	0 0 14	30
13375	බුළුගහලත්ත	එම	අවුරුද්දේ පොල්	0 1 6	50

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේචාර්ජනකරුන්ගේ කන්දෙවෙලියෙහි, විකිනීමේ කොන්දේසි ගැණ බස්නාහිර දිසාමේ වංශාඛිත ආණ්ඩුවේ ඒකකරුන්ගේ කන්දෙවෙලියෙහි දැනගත හැකි වුවහොත්.

හරුකර උතුමානවතන්ගේ ආඥාවලට,

එ. රු. ජී. ඉම් හරස්,
මහසෙනෙකාරීන්ගේ මහස.

No. 1,527, W. P.

Colonial Secretary's Office,
Colombo, April 27, 1903.

ON Friday, June 5, 1903, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Fourteen allotments of land situated in the Hewagam korale of the Colombo District of the Western Province.

Preliminary plan 11,589.—Meda pattu of Hewagam korale.

Village—Angamuwa.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Upset Price	
				Extent.	per Acre.
				A. R. P.	Rs.
12822	Kirigalahena	Crown	Used as a threshing floor	0 0 8	20
12823	Do.	do.	do.	0 0 8	20
12824	Do.	Nagomuwa Abraham Perera Appuhamy	Dry grain cultivation	0 3 5	20

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre. Rs.
Preliminary plan 11,630.—Meda pattu of Hewagam korale. Village—Horegala.						
13011	Polonkanattewatta	K. Agilis Appu	Cocoanuts 10 to 30 years old	0	1 0	150
13012	Do.	Crown	Cocoanut plants 18 months old	1	3 30	50
13013	Do.	do.	Cocoanut plants 5 years old	0	0 22	100
Preliminary plan 11,647.—Meda pattu of Hewagam korale. Village—Yatawatura.						
13182	Hedawakagahalanda	Crown	Encroachment	0	0 4	30
L 821	Galwahawilakumbura	P. Don Harmanis	Paddy field	0	0 1	30
M 821	Do.	do.	do.	0	0 1	30
N 821	Do.	do.	do.	0	0 2	30
O 821	Do.	do.	do.	0	0 24	30
P 821	Do.	do.	do.	0	0 4	30
Q 821	Do.	do.	do.	0	0 4	30
13813	Hedawakagahalanda	Crown	Cocoanut plants 1 to 6 years old (encroachment by L. Johanis)	2	0 34	50

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,527, W. P.

වම් 1903 ක්වු අප්‍රේල් මස 27 වෙනි දින කොළඹ මහසෙනෙවුකාරිස් උත්තාත්තේගේ කන්තෝරු වෙලිදිය.

බස්නාහර දිසාවේ ඒජන්ත උත්තාත්තේගේ විසින් මෙහි සහක සඳහන් වූ ආණ්ඩුව සහක ඉඩම් ආණ්ඩුවේ තිශේගවල ප්‍රකාරයට වම් 1903 ක්වු ජුනි මස 5 වෙනි දින වු සිකුරුදු දවල් 12ට කොළඹ කවිවෙරිගේදී වෙන්දේසි කර විකුණන විට කෝ තීන්දු කරදෙන විට යෙදෙනවා ඇත.

සිතියම 11,589. සේවාගමකෝරලේ මැදපත්තුවේ. අයිතිකම කියන්නා—ආණ්ඩුව.

කො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	පවත්ගන්න	
				මහත. අ. රු. ප.	ගණන. රු.
12822	අත්ගමුව	කිරිගහලන්ද	කමතකට පාවිච්චිකරණ පොලුව	0	0 8 20
12823	එම	එම	එම	0	0 8 20
12824	එම	අයිතිකම කියන්නා—නාගොමුවගේ ඊබ්බමි පෙරේරා අප්පුහාමි. කිරිගහලන්ද	කවුසර බෝග	0	3 5 20
13011	සිතියම 11,630. කොරගල	සේවාගමකෝරලේ මැදපත්තුවේ. පොලොන්නතත්තවත්ත	අයිතිකම කියන්නා—කේ. දුග්ලිස් අප්පු. දහඅවරුද්දේ සිට 30 අවරුදු වසස් පොල්	0	1 0 150
13012	එම	අයිතිකම කියන්නා—ආණ්ඩුව. පොලොන්නතත්තවත්ත	දහඅවමස් පොල්	1	3 80 50
13013	එම	එම	පස්අවරුදු පොල්	0	0 22 100
13182	තටවතුර	සිතියම 11,647. සේවාගමකෝරලේ මැදපත්තුවේ. හැඩවකගලන්ද	අල්ලාතිබෙන ඉඩම	0	0 4 30
L 821	එම	අයිතිකම කියන්නා—පී. දෙව් හරමානිස්. ගල්වහවිලකුමුර	කුමුර	0	0 1 30
M 821	එම	එම	එම	0	0 1 30
N 821	එම	එම	එම	0	0 2 30
O 821	එම	එම	එම	0	0 24 30
P 821	එම	එම	එම	0	0 4 30
Q 821	එම	එම	එම	0	0 4 30
13813	එම	අයිතිකම කියන්නා—ආණ්ඩුව. හැඩවකගලන්ද	අවරුද්දේ සිට හතඅවරුදු පොල්, ඇල්. තේනා නිස් විසින් අල්ලාගත් ගලදී	2	0 34 50

මෙම ඉඩම් ගැණ මැහිදුර කාරණා සර්වේසර්පහරුල්ලන්තාත්තේගේදී, විකිනීමේ කොන්දේසි ගැණ චස්නාහර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්ත උත්තාත්තේගේදී දැනගත්ව පුළුවන.

හරුහර උතුමානත්තේගේ ආඥාව ලෙස,
එවරුර්හි ඉම් තර්න,
මහසෙනෙවුකාරිස් මමත.

LAND SALES IN THE CENTRAL PROVINCE.

No. 1,936, C. P.

Colonial Secretary's Office,
Colombo, April 21, 1903.

ON Monday, May 25, 1903, at 12 noon, the Assistant Government Agent for the Nuwara Eliya District will put up to auction, at his office in Nuwara Eliya, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirty allotments of land situated in the Uda Hewaheta division of the Nuwara Eliya District of the Central Province.

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent.		
				A.	R.	P.
Preliminary plan 4,875. Village—Maturata. Claimant—Crown.						
13075	Uda-ambatenna	—	Tea and few bushes	0	0	2-25
Upset price,—Rs. 300 per acre.						
Preliminary plan 1,696. Village—Unantenna.						
5577	Galahakelemana	—	Forest and patana	14	1	18
Upset price,—Rs. 20 per acre.						
Preliminary plan 4,767. Village—Ekiriya.						
12866	Galahakelemana	H. B. Don Samel Appu	Patana	3	2	17
Upset price,—Rs. 20 per acre.						
Preliminary plan 4,716. Village—Ekiriya.						
12594	Dikirilapotapataulhena	—	Chena and jungle	3	3	35
Upset price,—Rs. 30 per acre.						
Preliminary plan 4,732. Village—Bulugahapitiya.						
12686	Batalakotuweaswedduma	—	Old paddy field	0	3	2
Upset price,—Rs. 50 per acre.						
Preliminary plan 3,820. Village—Bogamuwa.						
10433	Kahambiliyaketiyehehena	J. Eriagama, Ratemahatmaya	Chena	4	3	20
Upset price,—Rs. 20 per acre.						
Preliminary plan 3,558. Village—Bogamuwa.						
10021	Bombuwehena	Ratemahatmaya, Uda-Hewaheta,	Rocky chena land	2	1	24-25
10020	Do.	do.	do.	1	3	33-50
Upset price,—Rs. 15 per acre.						
Preliminary plan 3,819. Village—Moragolla.						
10432	Udamoragalahena	J. Eriagama, Ratemahatmaya, Uda Hewaheta	Chena	1	3	6-75
Upset price,—Rs. 20 per acre.						
Preliminary plan 4,848. Village—Wellagiriya.						
12979	Gokatugahamaditta	Otennegedera Appuhamy and Pallegedera Appuhamy	Patana	2	1	22
Upset price,—Rs. 20 per acre.						
Preliminary plan 3,592. Village—Agappala.						
10093	Elabodapatana	—	Chena and patana	11	3	27
10094	Do.	—	Patana	24	1	9
10095	Madarapitiyekumbura	—	Paddy field with strip of patana	4	0	8
10096	Elaboda or Dimbulgahapatana	—	Patana	25	3	23
10097	Wandurukolahena	—	Chena with patana land	19	0	17
Upset price,—Rs. 10 per acre.						
Preliminary plan 3,327. Village—Agappala.						
9303	Hirangalabedda	—	Forest	6	3	17
9304	Dimbulgahapatana	—	Chena	2	3	29
9305	Do.	—	Chena and jungle	7	3	25
9307	Nabekumbura	—	Paddy field, now over- grown with lantana	0	0	36
9309	Otalawabedda	—	Forest	8	3	38
Upset price,—Rs. 10 per acre.						
Preliminary plan 3,555. Village—Bogamuwa.						
10016	Indipanduremadittehena	Ratemahatmaya, Uda Hewaheta	Chena	1	2	5
Upset price,—Rs. 20 per acre.						
Preliminary plan 3,595. Village—Bogamuwa.						
10104	Alakolamaddittehena	Ratemahatmaya, Uda Hewaheta	Chena	2	0	8
Upset price,—Rs. 20 per acre.						
Preliminary plan 3,557. Village—Bogamuwa.						
10017	Gallahahena	Ratemahatmaya, Uda Hewaheta	Chena	2	0	29-50
10018	Dambawelabulugahamulahena	do.	do.	1	1	22
10019	Hangurawatatennehena	do.	do.	1	1	26-75
10020	Dambawelabulugahamulahena	do.	do.	1	1	0
Upset price,—Rs. 20 per acre.						

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.
10046	Ratmetiyehena	Preliminary plan 3,576. Village—Pallewela. J. Eriagama, Ratemahatmaya	Chena	2 1 33
Upset price, — Rs. 20 per acre				
9630	Kahamadittekumbura	Preliminary plan 3,487. Village--Dimbulkumbura Ratemahatmaya, Uda Hewaheta, for general sale	Patana	8 3 32
9631	Kandagollehena	do.	do.	9 3 10
9632	Kandagolla	do.	Jungle	0 1 11

Lots Nos. 9,630 and 9,631 at Rs. 15, and lot 9,632 at Rs. 20 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Nuwara Eliya.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,936, C. P.

වර්ෂ 1903 නවු අප්‍රේල් 21 වෙනි දින කොළඹ

මහසෙනෙට්ටු ජනනාන්දන්ගේ කන්දෝරුවේදියා.

මෙම දිනට නුවරඑළියේ උපළුපත් කරනු ලබන නිසි පමණින් මෙහි පහත සඳහන් වූ ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1903 නවු මැයි මස 25 වෙනි දිනට සඳු දවල් 12ට නුවරඑළියේ කවුච්චේදියා වෙත දේපළකර විකුණනු ලබන බව දන්වනු ලැබේ.

මෙම දිනට නුවරඑළිය පලාතේ උඩහේවාහැටේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබ්ලේ 30 ක්.

සිතියම 4,875. ගම—මතුරුව. අයිතිකම් කියවන්නා—ආණ්ඩුව.

නො.	ඉඩමේ නම.	ඉල්ලුම්කරයා.	අයදුම.	මහස. අ. ර. ප.
3075	උඩඅඹකැන්න අක්කරයක් රූපියල් 300 බැගින්ය.	— සිතියම 1,696. ගම—උතන්නැන්න.	යේ සහ පදුරු	0 0 2-25.
5577	ගලකැලේමාන අක්කරයක් රූපියල් 20 බැගින්ය.	— සිතියම 4,767. ගම—අැකිරිග.	මුහුණ සහ පහන	14 1 18
12866	— අක්කරයක් රූපියල් 20 බැගින්ය.	එම්. ඩී. දෙය් සාමෙල්අප්පු සිතියම 4,716. ගම—අැකිරිග.	පහන	3 2 17
12594	දිකිරිල්ලපොහොසතනේ හේන අක්කරයක් රූපියල් 30 බැගින්ය.	— සිතියම 4,732. ගම—මුළුතලපිටිය.	හේන සහ කැලේ	3 3 35
12686	බහලකොටුමුණේදියා අක්කරයක් රූපියල් 50 බැගින්ය.	— සිතියම 3,820. ගම—බෝගමුව.	පරතකුඹුර	0 3 2
10433	කහඹිලියකැවිගේහේන අක්කරයක් රූපියල් 20 බැගින්ය.	ජ්වයගම රවේමගන්මයා සිතියම 3,558. ගම—බෝගමුව.	හේන	4 3 20
10021	බොම්බුවේහේන	විකිනිමට, උඩහේවාහැටේ රවේ මහන්මයා	ගල් සහිත හේන	2 1 24-25
10020	එම අක්කරයක් රූපියල් 15 බැගින්ය.	එම	එම	1 3 33-50
10432	උඩමොරගොල්ලේහේන අක්කරයක් රූපියල් 20 බැගින්ය.	ජ්වයගම රවේමගන්මයා සිතියම 4,848. ගම—වැල්ලකිරිග.	හේන	1 3 6-75
	ගොතවුනමහින්ත අක්කරයක් රූපියල් 20 බැගින්ය.	බිනාන්ගේගෙදර අප්පුහාමි සහ පල්ලේගෙදර අප්පුහාමි සිතියම 3,592. ගම—අහප්පල.	පහන	2 1 22
10093	ඇලබොඩපහන	—	හේන සහ පහන	11 3 27
10094	එම	—	පහන	24 1 9
10095	දිවරපිටියේකුඹුර	—	පහන සහ කුඹුර	4 0 8
10096	ඇලබොඩ නොහොත් දිඹුල්ගහපහන	—	පහන	25 3 23
10097	වදුරුකොලහේන අක්කරයක් රූපියල් 10 බැගින්ය.	— සිතියම 3,327. ගම—අහප්පල.	හේන සහ පහන	19 0 17
9303	හීරන්ගලබැද්ද	—	මුහුණ	6 3 17
9304	දිඹුල්ගහපහන	—	හේන	2 3 29
9305	එම	—	හේන සහ කැලාව	7 3 25
9307	කඹේකුඹුර	—	දුගට හීගුරු කැලේ ඉහතින් කුඹුර	0 0 36
9309	බහලාමේබැද්ද අක්කරයක් රූපියල් 10 බැගින්ය.	—	මුහුණ	8 3 38

No. 1,938, C. P.

Colonial Secretary's Office,
Colombo, April 28, 1903.

ON Wednesday, June 17, 1903, at 12 o'clock noon, the Assistant Government Agent for the Matale District will put up to auction, at his office in Matale, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 5,214.—Laggala Pallesiya pattu of Matale east.
Claimant—Crown.

Lot.	Name of Land.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price
					A. R. P.	Rs.	
13862	Walawanamukalana	Pallegama	M. Appuhami of Pallegama	Forest	1 2 2		15
Preliminary plan 5,215.—Laggala Udasiya pattu of Matale east.							
13866	Katamadaland	Kalapana	Ihalagedara Atapattu of Ettanwela	Forest	9 0 20		15
Preliminary plan 5,216.—Laggala Udasiya pattu of Matale east.							
13868	Mahadivuwattakumbura	Kahagala	M. Keerala and Ratnekela of Kahagala	Paddy field	0 3 14		20

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matale.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,938, C. P.

වම් 1903 ක්වු අප්‍රේල් මස 28 වෙනි දින කොළඹ මහසෙක්‍රයාරිස් උත්තාන්සේසේ කන්තෝරුවේදී.

බඩාම දිසාවේ මාතලේ ඒජනකරුන් නාන්සේ විසින් මෙහි පහත සඳහන් වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1903 ක්වු ජුනි මස 17 වෙනි දින වදා දවල් 12ව මාතලේ කවිවෙරි සේදි වෙන්දේසි කර විකුණනට යෙදෙනවා ඇත.

සිතියම 5,214. මාතලේ නැගෙනහිර පලාතේ ලත්ගල පල්ලේසියපත්තුවේ.
අයිතිකම් නිසා නිසා—ආණ්ඩුව. ගම—පල්ලේගම.

නො.	ඉඩමේ නම.	ඉල්ලීමකාරයා.	අන්දම.	පවත්ගන්න	
				අ. ර. ප.	රු.
13862	වලවානේ මුකලාන	පල්ලේගම ඇමි. අජප්‍රකාමි	කැලෑව	1 2 2	15
සිතියම 5,215. මාතලේ නැගෙනහිර පලාතේ ලත්ගල උඩසියපත්තුවේ. ගම—කඵපාන.					
13866	කටුමඩලන්ද	ඇට්ටවල ඉහල ගේදර අතපත්තුව	කැලෑව	9 0 20	15
සිතියම 5,216. මාතලේ නැගෙනහිර පලාතේ ලත්ගල උඩසියපත්තුවේ. ගම—කහගල.					
13868	මහදිවවලේ කුඹුර	කහගල ඇමි. කීරුල සහ රත්නකල කුඹුර		0 3 14	20

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණ සර්වේයර් ඒජනකරුන් නාන්සේසේගෙන්ද විකිනීමේ කොන්දේසි ගැණ කාරණ මාතලේ උපඒජනකරුන් නාන්සේසේගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුගර උතුරු මාතලේ වහන්සේගේ ආඥාව ලෙස,
එවරුහි ඉම් කරන්,
මහසෙක්‍රයාරිස් මමිස.

LAND SALES IN THE SOUTHERN PROVINCE.

No. 1,364, S. P.

Colonial Secretary's Office,
Colombo, April 21, 1903.

ON Tuesday, June 2, 1903, at 12 o'clock noon, and the following day, the Assistant Government Agent for the Hambantota District will put up to auction for sale or settlement, at his office in Tissa resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Fifty-two allotments of land situated in the Magam pattu division of the Hambantota District of the Southern Province.

Preliminary plan 778.—Tihawa.
Applicant—Crown. Claimant—Crown.

Lot.	Name of Land.	Description.	Extent.		Appraised Value
			A. R. P.	Rs.	
6554	Warakanatta	High land	10 3 8		10
6555	Do.	do.	10 2 12		10

Appraised Value

Lot.	Name of Land.	Description.	Extent.		Appraised Value
			A. R. P.	Rs.	
Preliminary plan 3,199.—Tihawa.					
Applicant—Crown. Claimant—Crown.					
7280	Tihawabedda	Jungle	14 3 9		10
7281	Do.	do.	10 0 20		10
7282	Do.	do.	9 3 19		10
7283	Do.	do.	13 3 14		10
7284	Do.	do.	9 3 37		10
7285	Do.	do.	6 0 30		10
7311	Do.	do.	10 0 30		10

Preliminary plan 5,338.—Magama.

Lot.	Name of Land.	Description.	Extent.		Appraised Value
			A. R. P.	Rs.	
Applicant—Crown. Claimant—Crown.					
11798	Karijjawala-kumbura	Paddy field	9 2 14		40

Lot.	Name of Land.	Description.	Appraised Value	
			Extent, per Acre.	Rs.
Preliminary plan 6,202.—Tihawa.				
Applicant—Crown. Claimant—Crown.				
16194	Galatiyagodana	Water hole	0 1 35	10
16195	Do.	do.	0 0 10	10
16208	Do.	Jungle	1 0 0	10
16217	Do.	do.	0 3 36	10
16218	Do.	do.	0 3 37	10
16219	Do.	do.	1 0 0	10
16226	Do.	do.	1 0 28	10
Claimant—Elias Appuhami and others.				
16240	Galatiyagodana	Jungle	1 0 4	10
16241	Do.	do.	1 0 0	10
16242	Do.	do.	1 0 0	10
Claimants—Lavanis and others.				
16249	Galatiyagodana	Jungle	1 0 6	10
16250	Do.	do.	1 0 0	10
16253	Do.	do.	1 0 0	10
16255	Do.	do.	0 3 36	10
16256	Do.	do.	0 2 0	10
Preliminary plan 6,204.—Yodakandiya.				
Applicants—DonFransikku and others. Claimant—Crown.				
16261	Yodakandiya-wewakele	Jungle	1 2 14	10
16263	Do.	do.	0 3 20	10
16265	Do.	do.	1 1 0	10
16266	Do.	do.	0 2 38	10
Applicants—M. G. Don Andris and others.				
Claimant—Crown.				
16268	Yodakandiya-wewakele	Jungle	1 0 38	10
16269	Do.	do.	0 3 16	10
16271	Do.	do.	1 0 36	10
16272	Do.	do.	1 0 35	10
16273	Do.	do.	0 3 20	10
16282	Do.	do.	1 1 10	10
16283	Do.	do.	1 1 4	10
16284	Do.	do.	1 1 4	10
16285	Do.	do.	1 1 2	10
16286	Do.	do.	1 1 10	10
16287	Do.	do.	0 3 21	10
Applicants—Abubacker and others.				
Claimant—Crown.				
16290	Yodakandiya-wewakele	Jungle	1 2 23	10
Applicants—Cornelis and others.				
Claimant—Crown.				
16291	Yodakandiya-wewakele	Jungle	1 0 26	10
16293	Do.	do.	1 0 4	10
16294	Do.	do.	0 3 26	10
16295	Do.	do.	1 3 6	10
16297	Do.	do.	1 1 30	10
16299	Do.	do.	0 1 22	10
16301	Do.	do.	0 3 8	10
16303	Do.	do.	0 3 22	10
16304	Do.	do.	0 3 37	10
16306	Do.	do.	0 3 20	10
16275	Do.	do.	1 1 8	10

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Hambantota.

Any persons considering that they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Assistant Government Agent on the day of sale.

By His Excellency's command,
 EVERARD IM THURN,
 Colonial Secretary.

No. 1,364, S. P. 28 1903 කවු අප්‍රේල් 21 වන දින කොමිෂි මහසෙනෙවරිස් උත්තාන්සේසේ කන්තෝරා වේදික.

දකුණු දිසාවේ ගම්බන්තොට පලාතේ උපර්පත්ත උත්තාන්සේ විසින් මෙහිදහන සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝග 29 ප්‍රකාර යට 28 1903 කවු ජුනි 28 දෙවෙනි දිනවු අගනරාච්ඡ දවල් 12ව සහ 28 පසුවදන් සිසා නානාමේදී වෙන් දේසිසර විකුණිත්ව සහ බේරාම්කිරිවෙ යෙදෙනවා ඇත.

දකුණු දිසාවේ ගම්බන්තොට පලාතේ මාගම්පත්තුවේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 52ක්. සිතියම 778. නිතව. ඉල්ලුම්කාරයා—ගො වැර්තමේන්තුව. අයිතිකම කිසිත්තා—ගො වැර්තමේන්තුව. අන්දම—උස් ඉඩම.

No.	Description.	Extent.		Value.
		Per Acre.	Rs.	
6554	වරකනන්ත	10 3 8	10	
6555	එම	10 2 12	10	
සිතියම 3,199. අන්දම—බැඳි.				
7280	සිතවබැඳි	14 3 9	10	
7281	එම	10 0 20	10	
7282	එම	9 3 19	10	
7283	එම	13 3 14	10	
7284	එම	9 3 37	10	
7285	එම	6 0 30	10	
7311	එම	10 0 30	10	
සිතියම 5,338. මාගම. අන්දම—කුඹුර.				
11798	කර්ජ්ජවලකුඹුර	9 2 14	40	
සිතියම 6,202. නිතව. අන්දම—වතුරවල.				
16194	ගලවිගගොඩාන	0 1 35	10	
16195	එම	0 0 10	10	
අන්දම—බැඳි.				
16208	ගලවිගගොඩාන	1 0 0	10	
16217	එම	0 3 36	10	
16218	එම	0 3 37	10	
16219	එම	1 0 0	10	
16226	එම	1 0 28	10	
අයිතිකම කිසිත්තා—එලියස් අප්පුහාමි සහ තවත්.				
16240	ගලවිගගොඩාන	1 0 4	10	
16241	එම	1 0 0	10	
16242	එම	1 0 0	10	
අයිතිකම කිසිත්තා—ලුවනිස් සහ තවත්.				
16249	ගලවිගගොඩාන	1 0 6	10	
16250	එම	1 0 0	10	
16253	එම	1 0 0	10	
16255	එම	0 3 36	10	
16256	එම	0 2 0	10	
සිතියම 6,204. යෝදකන්තිස්.				
ඉල්ලුම්කාරයා—දොන් ප්‍රසාදික.				
අයිතිකම කිසිත්තා—ගොවැර්තමේන්තුව.				
16261	යෝදකන්තිස් වැව			
	කැලේ	1 2 14	10	
16263	එම	0 3 20	10	
16265	එම	1 1 0	10	
16266	එම	0 2 38	10	
ඉල්ලුම්කාරයා—දො. අංදිරිස් සහ තවත් අය.				
16268	එම	1 0 38	10	
16269	එම	0 3 16	10	
16271	එම	1 0 36	10	
16272	එම	1 0 35	10	
16273	එම	0 3 20	10	
16282	එම	1 1 10	10	
16283	එම	1 1 4	10	
16284	එම	1 1 4	10	
16285	එම	1 1 2	10	
16286	එම	1 1 10	10	
16287	එම	0 3 21	10	
ඉල්ලුම්කාරයා—අඩුබක්කර් සහ තවත්.				
16290	යෝදකන්තිස් වැව			
	කැලේ	1 2 23	10	

නො.	ඉඩමේ නම.	පවත්ගන්න	
		මහත.	ගහත.
		අ. රු. ප.	රු.
16291	ඉල්ලුම්කාරයා—කරෝලිය සහ තවත් යෝදකයන්ගේ වැව කැලේ	1 0 26	10
16293	එම	1 0 4	10
16294	එම	0 3 26	10
16295	එම	1 3 6	10
16297	එම	1 1 30	10
16299	එම	0 1 22	10
16301	එම	0 3 8	10
16303	එම	0 3 22	10
16304	එම	0 3 37	10
16306	එම	0 3 20	10
16275	එම	1 1 8	10

මෙම ඉඩම්වලට යම්කිසි උරුමයක් ඇතැයි කල්පනා කුරුණෑගම කිසිකෙනෙකුට මෙයින් දැනුම්දෙන තෙක් මිකිනීමේ දවසේදී උපළුපත්කරන්නාන්ගේ ඉදිරිපිට ඔවුන්ගේ අයිතිවාසිකම්වලට සාක්ෂි පෙන්වා සිටින ලෙසවයි.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේචර්ජන රුල්ස් නාන්සේගෙන්ද, මිකිනීමේ කොන්දේසි ගැණ තම්බන්කොට උපළුපත්කරන්නාන්ගෙන්ද දැනගත්ව පුළුවන.

ගරුකර ඉතුම්තත්වයන්ගේ අභ්‍යවලෙස,
එවරුන් ඉම් කරන්,
මහසෙනෙකාරීන් වමින.

No. 1,365, s. p.

Colonial Secretary's Office,
Colombo, April 16, 1903.

ON Saturday, May 30, 1903, at 1 o'clock P.M., the Assistant Government Agent for the Matara District will put up for sale or settlement, at his office in Matara Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirteen allotments of land situated in the Wellaboda pattu division of the Matara District of the Southern Province.

Lot.	Name of Land.	Village.	Description.	Extent.	
				A.	R. P.
1560	Endegallewatta or Maragahawatta	Urugamuwa	Garden	1	1 30
Preliminary plan 1,624.					
4162	Lindayawadeniya	Uda Apperekke	Paddy field	0	0 35
4163	Kohudeniya-addara	do.	do.	0	0 10
4164	Do.	do.	do.	0	0 5
Preliminary plan 4,396.					
11666	Puhulhena	Kadawedduwa	Cocoonut and jak	0	3 23
11607	Indurahena	do.	Citronella	5	2 20
Preliminary plan 6,095.					
15679	Diviyaleggahena	Kadawedduwa	Garden	0	3 34
15680	Do.	do.	do.	2	3 29
15681	Do.	do.	Chena	0	2 24
15683	Gonamalahena	do.	do.	0	2 39
15688	Godellehena	do.	do.	1	1 13
15693	Do.	do.	do.	0	2 0
Preliminary plan 6,471.					
17367	Dolehena	Kakanadura	Jungle	53	3 0

NOTE.—Upset price, from Rs. 10 to Rs. 100 an acre, according to the nature of the land.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matara.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,365, s. p.

වර්ෂ 1903 ජූනි අප්‍රේල් මස 16 වෙනි දින කොළඹ මහසෙනෙකාරීන්ගේ කන්තෝරුවේදී.

දකුණු දිසාවේ මාතර පලාතේ උපුල්ලාබොධපත්තුව කොට්ඨාසයේ පිහිටා තිබෙන සිව්කැබෙලි 13ක් ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1903 ජූනි මැයි මස 30 වෙනි දිනට සෙනසුරුදා දවල් 1 ව මාතර කබ්ලේරියේදී වෙන්දේසිකර මිකුණින්ට යෙදෙනවා ඇත.

දකුණු දිසාවේ මාතර පලාතේ වැල්ලාබොධපත්තුව කොට්ඨාසයේ පිහිටා තිබෙන සිව්කැබෙලි 13ක්.

නො.	ඉඩමේ නම.	ගම.	අත්දම.	මහත.	
				අ.	රු. ප.
1560	ඇන්දකලේවත්ත කොහොන් මාරුතනවත්ත	උරුගමුව	වත්ත	1	1 30
සිව්කම 1,624.					
4162	ලියනාවදෙනික	උඩඅපරුකක	කුඹුර	0	0 35
4163	කොහුදෙනිකඅද්දර	එම	එම	0	0 10
5164	එම	එම	එම	0	0 5
සිව්කම 4,396.					
11606	පුහුල්ලේන	කඩවැද්දුව	කොස් සහ පොල්	0	3 23
11607	ඉදුරුලේන	එම	එම පැහිට්	5	2 20

නො.	ඉඩමේ නම.	කම.	අන්දම.	මහත. අ. රු. ප.
		සියයට 6,095.		
15679	දිවියලේගහපෙන	කඩවැද්දුව	වත්ත	0 3 34
15680	එම	එම	එම	2 3 29
15681	එම	එම	ජෙන	0 2 24
15683	ගෝනාමලපෙන	එම	එම	0 2 39
15688	ගොඩැල්ලපෙන	එම	එම	1 1 13
15693	එම	එම	එම	0 2 0

සියයට 6,471.
 17367 දෙලපෙන කැකහදුර බැද්ද 53 3 0
 තක්සේරු මිල අක්කරයක් රුපියල් 10෪ සිට රුපියල් 100 දක්වා ඉඩමේ හැවිවීම.

මෙම ඉඩම් ගැණ වැසිදුර කාරණා සර්වේයර්ස්කරුන්ට නොවැඩිවන පරිදි, විකිනීමේ කොන්දේසි ගැණ මාතර උපළුපත්කරුන්ට නොවැඩිවන පරිදි දැනගනිමි පුවතය.

ගරුකර උතුමානව්වකන්සේගේ ආඥාව ලෙස,
 එවරුන් ඉම් කරන්,
 මහසෙකුකාරිස් මමිහ.

No. 1,366, s. p.

Colonial Secretary's Office,
 Colombo, April 27, 1903.

ON Friday, June 12, 1903, at 12 noon, the Government Agent for the Southern Province will put up to auction, at his office in Galle, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government. Forty-three allotments of land situated in the Gangaboda pattu, Talpe pattu, and Four Gravets divisions of the Galle District of the Southern Province.

Preliminary plan 1,846.—Pahalakimbiya, Gangaboda pattu.
 Applicant—H. G. S. de Silva.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
4274½	Pallidolakanda	Urale Vidanelage Dona Mariana	Garden	0	2 27	50
4274½	Do.	—	Jungle	4	2 35	50
Applicant—Nil.						
4289	Nakudimbiyakanda	—	Jungle	0	3 31	15
4299	Kaduwelakanda	—	do.	41	1 22	20
Applicant—G. L. Carolis.						
4299½	Kuduwelakanda	—	Jungle	2	0 34	20
Preliminary plan 6,401.—Diviture, Gangaboda pattu. Applicant—Nil.						
17118	Puakgahahenabedde	—	Scrub jungle	6	0 37	100
17119	Puakgahahenaudamulladeniya	—	Deniya	0	0 16	50
17121	Puakgahahenabedde	—	Scrub jungle	3	2 22	100
17123	Puakgahadeniya	—	Deniya	0	1 3	50
17124	Puakgahahenaudamulle	—	do.	0	2 23	50
17125	Puakgahawilakandebedde	—	Scrub jungle	19	0 0	200
17126	Welapahaladeniya	—	Deniya	0	2 20	50
17127	Puakgahawilakandebedde	—	Scrub jungle	9	2 36	100
17129	Puakgahaduwa	—	do.	2	3 2	100
17131	Halpankosseduwa	—	Hin jungle	2	1 0	40
17133	Do.	—	do.	1	3 13	40
17134	Kawayankandeudamulle	—	do.	4	1 38	40
17135	Do.	—	do.	2	1 13	40

Preliminary plan 703.—Gammeddegoda, Gangaboda pattu.
 Applicant—Nil.

6041	Allewattagodabedde	Jalattantiri Magris de Silva	Garden	1	1 0	15
6042	Ambagahawatta	Heirs of Mapalagama Vidanelage Edis and sisters	do.	0	1 32	15
6043	Lindagawawatta	Hewavitanage Andris	do.	0	1 24	15
6050	Maskumburagoda	Nagodavitanage Owinis	Jungle	1	3 17	15
Q 273	Vidanagedarawatta	—	do.	0	3 12	15
J 277	Tenairawalaowita	Nagodagamage Elias de Silva and others	Garden	0	2 0	15

Preliminary plan 6,373.—Mawelle, Talpe pattu.
 Applicant—K. Bastian.

16890	Horatotakande	—	Jungle	5	2 12	20
16891	Do.	—	Owita	0	1 14	10
16892	Illukmandiakoratuwa	G. Babunhami	Chena	0	0 26	20

Preliminary plan 6,515.—Howpe, Talpe pattu.
 Applicant—H. K. Kirigoris.

17527	Ihalakanda	—	Jungle	0	2 10	30
-------	------------	---	--------	---	------	----

Preliminary plan 2,602.—Kodagoda, Talpe pattu.
 Applicant—Herawellemullege Jaya.
 Mudugamuwa Arachchige Carolis and others

4796	Lindagawadeniya	—	Deniya	0	0 31	10
------	-----------------	---	--------	---	------	----

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
G 257	Munasingegawatta	Applicant—Nil. Munasinghege Don Adrian and others	Garden	1 3 38	10
14184	Tambiligasmullakanatta	— Preliminary plan 4,945.—Kodagoda, Talpe pattu. Applicant—B. Dineshami.	Jungle	3 1 10	100
U 561	Veralugasmulladeniyaowita	Applicant—Nil. Paragodaliyanepatiyenege Mathes and others	Owita	0 0 19	10
16538	Kekunagahadeniyagodakanda	— Preliminary plan 6,282.—Ihalagoda, Four Gravets. Applicant—K. Aranolis de Silva.	Chena	0 2 30	12
16567	Delgahaudumulla	—	Chena	1 1 22	12
16568	Gorakagahawatta	Ahangama Vitanage Ceciliahamy	Garden	0 0 15	50
16569	Walakandawatta	Applicant—Nil. Mrs. F. Perera	Tea	0 1 20	200
16570	Halkumburagodella	— Preliminary plan 6,296.—Ankokkawala, Four Gravets. Applicant—P. Punchi Appu.	Chena	0 3 13	12
16571	Do.	P. Punchi Appu	Garden	0 0 27	30
16572	Bambaregewattagodella	— Applicant—G. Andris.	Chena	1 3 22	12
16574	Gorakagahaduwa	Applicant—G. Heenhami	Chena	0 3 33	12
M 549	Gorakagahakanatta	Applicants—G. Andris and H. Singho Appu. Geeganage Punchi Baba and others	Garden	1 5 14	15
N 549	Do.	do.	Potatoes	0 1 6	30
15670	Mallawawattagoda	— Preliminary plan 6,091.—Ankokkawala, Four Gravets. Applicant—Pilanewiladarage Dingihami.	Chena	3 2 10	10

Lots No. 4,274₁, 4,274₂, 17,118, 17,119, 17,121, 17,123, 17,124, 17,125, 17,126, 17,127, 17,129, 14,184, and U 561 are supposed to contain plumbago. They are advertised with mining rights.

Any persons considering that they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Government Agent on the day of sale.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Galle.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,366, S. P.

විෂි 1903 ක්වු අප්‍රේල් මස 27 වෙනි දින කොළඹ

මහසෙනෙකාරිස්ථානයේ සේ කන්තෝරුවේදී.

දකුණු දිසාවේ මහළුපත්තරුන්ගේ විසින් වෙහි පහසු සඳහා වෙහි ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ කිසිවෙකුට ප්‍රකාරයට විෂි 1903 ක්වු ජුනි මස 12 වෙනි දිනකු සිකුරුදු දවල් 12ට මාල්ලේ කවිවිටේදී වෙහිදේසිකර විකුණුවට නොහොත් තිත්පකරදෙහිව ගෙදෙනවා ඇත.

දකුණු දිසාවේ මාළු පලාගේ ගහබොඩපත්තුව, තල්ලේපත්තුව සහ කඩවත්සතර කොවිඨාසවල පිහිටි තිබෙන බිම්කැබලි 43 ක්.

සිහිංම 1,846. පහලකිම්බිය, ගහබොඩපත්තුව. ඉල්ලීමකාරයා—එච්. ජී. ඇස්. ද සිල්වා.

නො.	ඉඩමේ නම.	අයිතිකම කියන්නා.	අන්දම.	අ. රු. ප.	රු.
4274 ₁	පල්ලිදොලකන්ද	උරලවිදකලාගේ දෙනා මරිතානා	වත්ත	0 2 27	50
4274 ₂	එම	—	කැලේ	4 2 35	50
4289	නාකුඹිම්බියකන්ද	—	එම	0 3 31	15
4299	කඩුවෙලකන්ද	—	එම	41 1 22	20
4299 ₁	එම	ඉල්ලීමකාරයා—ජී. ආ. ලේ. කරෝල්ස්.	එම	2 0 34	20
17118	සිහිංම 6,401. දිවිකුර, ගහබොඩපත්තුව.	මෙම ඉඩමවලට ඉල්ලීමකාරයෙක් නැත.	කැලේ	6 0 37	100
17119	පුවක්ගහගේනඩුවද	—	දෙහිය	0 0 16	50
17121	පුවක්ගහගේනඩුවද	—	කැලේ	3 2 22	100
17123	පුවක්ගහදෙහිය	—	දෙහිය	0 1 3	50
17124	පුවක්ගහගේනඩුවද	—	එම	0 2 23	50
17125	පුවක්ගහවිලකන්දබුවද	—	ගේන	19 0 0	200
17126	වෙලපහලදෙහිය	—	දෙහිය	0 2 20	50

LAND SALES IN THE EASTERN PROVINCE.

No. 929, E. P.

Colonial Secretary's Office,
Colombo, April 25, 1903.

ON Thursday, June 25, 1903, at 12 noon, the Assistant Government Agent for the Trincomalee District will put up to auction, at his office in Kuchchaveli, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Fifty-six allotments of land situated in the Kaddukkulam east division of the Trincomalee District of the Eastern Province.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre.
Preliminary plan 3,135. Claimant—Crown.						
88496	Kuchchaveli	—	Paddy land	4	1 25	13
88497	Do.	—	do.	2	1 0	13
88498	Do.	—	do.	5	2 14	13
88499	Do.	B. Kappeneyna	do.	1	1 3	13
88500	Do.	K. Sandrasegampillai	do.	5	2 35	13
Preliminary plan 3,152. Claimant—Nil.						
88578	Kuchchaveli	M. Chakkiriya	Jungle	1	0 4	13
88580	Do.	K. Chinniah	do.	0	2 27	13
(Encroachment by Kanthappillai Udayar.)						
88581	Kuchchaveli	—	Cocoanut garden	0	1 21	13
Preliminary plan 3,136. Claimant—Crown.						
88503	Kuchchaveli	P. Vallipuram	Garden	1	1 0	13
88504	Do.	—	do.	0	0 12	13
Preliminary plan 3,130. Claimant—Nil.						
88484	Pulmoddai	—	Paddy land	2	3 10	13
(Encroachment by Abanmadu Lebbe.)						
88485	Pulmoddai	—	Paddy land	0	2 0	13
(Encroachment by Neina Marikar.)						
88486	Pulmoddai	—	Paddy land	0	0 26	13
(Encroachment by Kathrisa.)						
88487	Pulmoddai	—	Paddy land	0	0 26	13
Claimant—Nil.						
88488	Pulmoddai	M. Ussan Saibu and M. U. Kandu Saibu	Paddy land	19	1 12	13
Preliminary plan 3,104. Claimant—Crown.						
88323	Nilaveli	M. L. Mohamadu Cassim	Land suitable for paddy	5	1 15	12
88325	Do.	M. P. Cassim Bawa	do.	3	0 31	12
88326	Do.	—	do.	4	1 32	12
88327	Do.	—	do.	2	2 35	12
88328	Do.	S. Mohamadu	do.	2	0 35	12
88329	Do.	—	do.	5	2 24	12
88330	Do.	—	do.	3	3 36	12
88331	Do.	M. Assanar	do.	1	3 16	12
88332	Do.	—	do.	0	3 24	12
88333	Do.	—	do.	0	0 22	12
88334	Do.	—	do.	0	1 17	12
88335	Do.	—	do.	0	3 35	12
Preliminary plan 3,026.						
(Encroachment by the late K. Ampalavanapillai.)						
87943	Nilaveli	—	Paddy land	0	2 10	12
(Encroachment by Sandrasegaram.)						
87944	Nilaveli	—	Paddy land	1	1 15	12
Preliminary plan 3,041. Claimant—Crown.						
88043	Nilaveli	T. Kulenthaivelu	Garden land	3	3 26	12
Preliminary plan 3,005. Claimant—Crown.						
87823	Pulmoddai	M. Uchanchaypu	Garden land	1	0 8	17
Preliminary plan 2,999. Claimant—Crown.						
87780	Kumpenupiddi	K. Murukan	Garden land	1	1 18	12
Preliminary plan 3,079. Claimant—Crown.						
88165	Kuchchaveli	—	Suitable land for paddy	3	2 26	12
88166	Do.	—	do.	7	3 25	12
88168	Do.	—	do.	9	3 28	12
88169	Do.	—	do.	9	3 12	12
88174	Do.	—	do.	8	3 36	12
88175	Do.	—	do.	3	1 6	12
88176	Do.	—	do.	7	1 2	12
88177	Do.	—	do.	3	2 22	12
88178	Do.	—	do.	6	1 22	12
88179	Do.	—	do.	5	1 22	12
88180	Do.	—	do.	5	1 10	12
88181	Do.	—	do.	6	1 16	12

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price
				A. R. P.	Rs.	
88182	Kuchchaveli	—	Suitable land for paddy	5	0 30	12
88183	Do.	—	do.	6	1 2	12
88184	Do.	—	do.	4	0 3	12
88190	Do.	K. Konau	do.	3	0 23	12
88191	Do.	C. Kadaramatambi	do.	8	2 30	12
88192	Do.	K. Suppan	do.	4	2 28	12

Default Lands.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.	Upset Price
87207	Tiriyay	—	Paddy land	0 0 18	10
88269	Tennemaravadi	—	Garden	0 1 18	13
88271	Do.	—	do.	0 2 15	13
88272	Do.	—	do.	0 1 26	13
88276	Do.	—	Cocoanut 10 years	0 1 23	13
88283	Do.	—	Cocoanut 4 years	0 3 18	13

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Trincomalee.

By His Excellency's command,

EVERARD IM THURN,
Colonial Secretary.

No. 929, E. P.

கொலோனியல் சக்கிரத்தார் ஆபீசில்,
கொழும்பு, 1903 ம் ஆண்டு சித்திமார் 25 ந் உ.

1903 ம் ஆண்டு ஆனிமாதம் 25 ந் தேதி வியாழக்கிழமை பகல் 12 மணிக்கு குச்சுவெளியில் தன் ஆபீசில் கீழ் மாகாணத்து திரிசோமைலை உதவி கவர்ணமேந்து ஏசனறவாகளால் இதனடியிற சொல்லப்பட்டிருக்கிற முடிசூரிய காணித் துண்டுகளை, அராசாட்சியாரால் உதவாவுபண்ப்பட்டிருக்கும் பொருத்தப்பிரகாரம் ஏலத்திற்குறி விற்கப்படும்.

56 காணித் துண்டுகள், கீழ் மாகாணத்து திரிசோமைலை டிஸ்திரிக்டின் கட்டுக்குளம் கிழக்குப்பகுதியிலிருக்கின்றது.

இல.	குறிச்சி.	கேள்விகாரனின் பெயர்.	வ்வரம்.	ஏ. ரூ. ப.	ரூ.
88496	குச்சுவெளி	—	நெற்காணி	4	1 25 13
88497	ஓடி	—	ஓடி	2	1 0 13
88498	ஓடி	—	ஓடி	5	2 14 13
88499	ஓடி	பி. கப்படுதெயினு	ஓடி	1	1 13 13
88500	ஓடி	கே. சந்திரசேகரம்பிள்ளை	ஓடி	5	2 35 13

பிளான இலக்கம் 3,152.

உரித்தாளர்—இல்லை.

இல.	குறிச்சி.	கேள்விகாரனின் பெயர்.	வ்வரம்.	ஏ. ரூ. ப.	ரூ.
88578	குச்சுவெளி	எம். சக்கரியா	காடு	1	0 4 13
88580	ஓடி	கே. சின்னையா	காடு	0	2 27 13

உரித்தாளர்—கந்தப்பிள்ளை உடையார் கூட்டியதரை.

இல.	குறிச்சி.	கேள்விகாரனின் பெயர்.	வ்வரம்.	ஏ. ரூ. ப.	ரூ.
88581	ஓடி	—	தென்னந்தோட்டம்	0	1 21 13

பிளான இலக்கம் 3,136.

உரித்தாளர்—அராசாட்சியார்.

இல.	குறிச்சி.	கேள்விகாரனின் பெயர்.	வ்வரம்.	ஏ. ரூ. ப.	ரூ.
88503	குச்சுவெளி	பி. வலவிபுரம்	தோட்டம்	1	1 0 13
88504	ஓடி	—	ஓடி	0	0 12 13

பிளான இலக்கம் 3,130.

உரித்தாளர்—இல்லை.

இல.	குறிச்சி.	கேள்விகாரனின் பெயர்.	வ்வரம்.	ஏ. ரூ. ப.	ரூ.
88484	புல்மோட்டை	—	நெற்காணி	2	3 10 13

உரித்தாளர்—அகமதுலெவ்வை கூட்டியகாணி.

இல.	குறிச்சி.	கேள்விகாரனின் பெயர்.	வ்வரம்.	ஏ. ரூ. ப.	ரூ.
88485	ஓடி	—	நெற்காணி	0	2 0 13

உரித்தாளர்—நெயினுமரக்காயா கூட்டியகாணி.

இல.	குறிச்சி.	கேள்விகாரனின் பெயர்.	வ்வரம்.	ஏ. ரூ. ப.	ரூ.
88486	ஓடி	—	நெற்காணி	0	0 26 13

உரித்தாளர்—எ. இறுசா கூட்டியகாணி.

இல.	குறிச்சி.	கேள்விகாரனின் பெயர்.	வ்வரம்.	ஏ. ரூ. ப.	ரூ.
88487	ஓடி	—	நெற்காணி	0	0 26 13

உரித்தாளர்—இல்லை.

இல.	குறிச்சி.	கேள்விகாரனின் பெயர்.	வ்வரம்.	ஏ. ரூ. ப.	ரூ.
88488	ஓடி	எம். உசனசாய்புவும் எம். எம். கணசாய்புவும்	ஓடி	19	1 12 13

இ.வ.	குறிச்சி.	கேள்விக்காரனின் பெயர்.	விவரம்.	ஏ. மூ. ப.	ரூ.	ஏ. மூ. ப.	ரூ.
ஏக்கரொன்று யுக்கு தரிப்பு விசாலம். விசை.							
பிளான இலக்கம் 3,104. உரித்தாளர்—அரசாட்சியார்.							
88323	நிலாவெளி	எம். எஸ். முகமதுக்காசிம்	நெற்கேற்றதரை	5	1	15	1 2
88325	செடி	எம். பி. காசிமவாவா	செடி	3	0	31	12
88326	செடி	—	செடி	4	1	32	12
88327	செடி	—	செடி	2	2	35	12
88328	செடி	எஸ். முகமது	செடி	2	0	35	12
88329	செடி	—	செடி	5	2	24	12
88330	செடி	—	செடி	3	3	36	12
88331	செடி	எம். அசனூர்	செடி	1	3	16	12
88332	செடி	—	செடி	0	3	24	12
88333	செடி	—	செடி	0	0	22	12
88534	செடி	—	செடி	0	1	17	12
89335	செடி	—	செடி	0	3	35	12
பிளான இலக்கம் 3,026. உரித்தாளர்—நாலஞ்செறை கா. அம்பலவாண பிள்ளை கூட்டியத்தரை.							
87943	நிலாவெளி	—	நெற்காணி	0	2	10	12
உரித்தாளர்—நாலஞ்செறை சந்திரசேகரம்.							
87944	செடி	—	நெற்காணி	1	1	15	12
பிளான இலக்கம் 3,041. உரித்தாளர்—அரசாட்சியார்.							
88043	நிலாவெளி	நி. சூளந்தைவேலு	தோட்டம்	3	3	26	12
பிளான இலக்கம் 3,005.							
87833	புலமோட்டை	ம. உசன்சாய்பு	தோட்டம்	1	0	8	17
பிளான இலக்கம் 2,999.							
87780	குமபுறபிட்டி	கே. முருகன்	தோட்டம்	1	1	18	12
பிளான இலக்கம் 3,079.							
88165	சூச்சுவெளி	—	நெற்கேற்றதரை	3	2	26	12
88166	செடி	—	செடி	7	3	25	12
88168	செடி	—	செடி	9	3	28	12
88169	செடி	—	செடி	9	3	12	12
88174	செடி	—	செடி	8	3	36	12
88175	செடி	—	செடி	3	1	6	12
88176	செடி	—	செடி	7	1	2	12
88177	செடி	—	செடி	3	2	22	12
88178	செடி	—	செடி	6	1	22	12
88179	செடி	—	செடி	5	1	22	12
88180	செடி	—	செடி	5	1	10	12
88181	செடி	—	செடி	6	1	16	12
88182	செடி	—	செடி	5	0	30	12
88183	செடி	—	செடி	6	1	2	12
88184	செடி	—	செடி	4	0	3	12
88190	செடி	கே. கோணான்	செடி	3	0	23	12
88191	செடி	சி. கதிராமத்தம்பி	செடி	8	2	30	12
88192	செடி	கே. சுப்பன்	செடி	4	2	28	12
ஒடுக்குப்பனாமிறுபடாத காணிகள்.							
பிளான இலக்கம் 2,826.							
உரித்தாளர்—எம். எம். கப்பிலாசாய்பு.							
87207	திரியாய்	—	நெற்காணி	0	0	18	10
உரித்தாளர்—அரசாட்சியார்.							
88269	தென்னமரவாடி	—	தோட்டம்	0	1	18	13
88271	செடி	—	செடி	0	2	15	13
88272	செடி	—	செடி	0	1	26	13
88276	செடி	—	10 வருடத் தென்னை	0	1	23	13
88283	செடி	—	4 வருடத்தென்னை	0	3	18	13

இக்காணிகளைப்பற்றிய மேலதிக விபரங்கள் அளவைதலைவரிடத்திலும் விற்பனைக் கொந்தீக்கலைப் பற்றித் திரிகோணமலை உதவ் ஏசனறரிடத்திலுமிருந்து அறிந்தகொள்ளலாம்.

உகோததமர்யவர்களினது கட்டளையின்படி,
 எவெறட இம் தூணை,
 இராசாகக விதிதர்.

No. 930, F. P.

Colonial Secretary's Office,
Colombo, April 25, 1903.

ON Wednesday, June 10, 1903, at 1 o'clock P.M., the Assistant Government Agent for the Trincomalee District will put up to auction, at the Tampalakam resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

One hundred and thirty-four allotments of land situated in the Tampalakam division of the Trincomalee District of the Eastern Province.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre.
				A.	R. P.	
Preliminary plan 3,102. Claimant—Crown.						
88316	Sinnakiniyay	(Encroachment by A. H. Meytinava)	Jungle fit for paddy	3	0 10	10 0
88317	Do.	do.	Paddy land	6	1 11	12 0
88318	Do.	do.	do.	0	0 27	12 0
88319	Do.	do.	do.	0	0 28	12 0
Preliminary plan 3,097.						
88300	Sinnakiniyay	M. Muhiyadin Bawa	Land fit for paddy	4	0 6	10 0
88301	Do.	K. Katarasai	do.	6	2 22	10 0
Preliminary plan 3,092.						
88292	Sinnakiniyay	M. Samsadin	Land fit for paddy	5	2 16	10 0
88293	Do.	T. Sekumadar	do.	3	1 28	10 0
Preliminary plan 3,106.						
88344	Periyakiniyai	Abdulkader Meydin	Jungle fit for paddy	5	0 12	10 0
88347	Do.	—	do.	2	0 15	10 0
88348	Do.	—	do.	5	0 38	10 0
Preliminary plan 606.						
6666	Tampalakam	M. Vappu	Land fit for paddy	9	2 4	10 0
6666½	Do.	K. Mathar Saibu	do.	6	2 0	12 0
6669	Do.	M. Kather	do.	2	0 20	10 0
Preliminary plan 2,350.						
76042	Kiniyay	M. Aptul Katar	Jungle	2	1 28	10 0
76043	Do.	do.	do.	1	2 7	10 0
76044	Do.	A. Mohammatu Kasim	do.	9	1 0	10 0
76045	Do.	M. Ebrahim	do.	5	3 37	10 0
76046	Do.	do.	do.	2	0 34	10 0
Preliminary plan 2,290.						
75714	Kiniyai	M. T. Vappu Packir	Open land	0	1 22	10 0
75715	Do.	T. Bawa Kasim	do.	0	0 16	10 0
75716	Do.	do.	do.	2	2 4	10 0
75717	Do.	A. Mahammatutampi	do.	1	3 13	10 0
75718	Do.	do.	do.	2	2 9	10 0
75719	Do.	do.	do.	0	0 13	10 0
75725	Do.	—	do.	1	1 30	10 0
75726	Do.	A. L. M. L. Saibu	do.	4	2 8	10 0
75731	Do.	—	do.	5	2 27	10 0
75740	Do.	—	do.	0	1 22	10 0
75748	Do.	M. Samsodeen	do.	0	1 32	10 0
75751	Do.	Utuman Hameen	do.	4	0 4	10 0
75754	Do.	V. R. Mohammatu Sultan	do.	5	3 38	10 0
75755	Do.	V. R. Meytin Bawa	do.	0	0 16	10 0
75756	Do.	—	do.	0	0 20	10 0
75757	Do.	—	do.	5	0 16	10 0
75758	Do.	—	do.	5	2 39	10 0
Preliminary plan 2,358.						
76065	Do.	S. Seeni	Jungle	6	0 16	12 50
76066	Do.	do.	do.	0	1 22	12 50
76067	Do.	U. Pakkirtampi	do.	4	0 13	12 50
76068	Do.	T. Hadjimeyidin	do.	2	2 28	12 50
76069	Do.	M. Rahiman	do.	2	3 24	12 50
Preliminary plan 2,086.						
6898	Periyakiniyay	Mastan Mutalip	Jungle	3	1 15	10 0
Preliminary plan 2,864.						
87287	Chinnakiniyay	M. Mamsah	Jungle	1	3 1	10 0
87288	Do.	A. Abubakkar	do.	1	3 17	10 0
87293	Do.	P. Allappichchai	do.	1	1 23	10 0
87294	Do.	(Encroachment by Ahammatu Levvai)	do.	1	2 12	10 0
87295	Do.	P. Kassim	do.	0	0 16	10 0
87298	Do.	S. M. Kasim	do.	0	0 16	10 0
Preliminary plan 2,758.						
77975	Chinnakiniyay	A. Ahammatu Levvai	Jungle	0	3 26	10 0
77979	Do.	V. Kadduvava	do.	0	2 37	10 0
77980	Do.	M. Samsodeen	do.	0	1 0	10 0
77984	Do.	(Encroachment by V. Pichchai)	do.	0	0 12	10 0
Preliminary plan 2,614.						
77064	Chinnakiniyay	V. Packir Muhammatu	Jungle	4	1 10	10 0
Preliminary plan 2,316.						
75936	Chinnakiniyay	—	Jungle	0	0 14	10 0

Lot.	Village.	Name of Applicant	Description.	Extent.		Upset Price per Acre. Rs. c.
				A.	R. P.	
Preliminary plan 2,753.						
77964	Periyakiniyay	Kakar Sariel	Jungle	2	1 10	10 0
77965	Do.	do.	do.	0	3 18	10 0
Preliminary plan 1,296						
3045	Tampalakam	—	Jungle	13	3 25	10 0
3046	Do.	—	do.	9	0 12	10 0
3047	Do.	—	do.	7	1 10	10 0
3048	Do.	—	do.	7	0 31	10 0
3049	Do.	—	do.	9	2 29	10 0
3050	Do.	—	do.	10	0 0	10 0
3051	Do.	—	do.	8	0 27	10 0
3052	Do.	—	do.	6	3 2	10 0
3053	Do.	—	do.	9	1 12	10 0
3054	Do.	—	do.	15	2 3	10 0
3055	Do.	—	do.	15	1 30	10 0
3056	Do.	—	do.	8	3 10	10 0
3057	Do.	—	do.	5	2 18	10 0
3058	Do.	—	do.	9	2 35	10 0
3059	Do.	—	do.	9	3 3	10 0
3060	Do.	—	do.	10	0 0	10 0
3061	Do.	—	do.	11	2 5	10 0
3062	Do.	—	do.	4	1 24	10 0
3063	Do.	—	do.	8	3 29	10 0
3064	Do.	—	do.	17	3 13	10 0
3065	Do.	—	do.	15	3 28	10 0
3066	Do.	—	do.	9	2 7	10 0
3067	Do.	—	do.	5	1 11	10 0
3068	Do.	—	do.	8	1 22	10 0
3069	Do.	—	do.	9	3 22	10 0
3070	Do.	—	do.	10	0 13	10 0
3071	Do.	—	do.	8	2 11	10 0
3072	Do.	—	do.	6	3 5	10 0
3073	Do.	—	do.	9	3 8	10 0
3074	Do.	—	do.	17	1 25	10 0
3075	Do.	—	do.	17	0 26	10 0
3076	Do.	—	do.	8	2 4	10 0
3077	Do.	—	do.	7	2 18	10 0
3078	Do.	—	do.	8	1 17	10 0
3079	Do.	—	do.	9	3 39	10 0
3080	Do.	—	do.	10	0 12	10 0
3081	Do.	—	do.	8	1 9	10 0
3082	Do.	—	do.	8	2 28	10 0
3083	Do.	—	do.	8	0 29	10 0
3084	Do.	—	do.	18	1 9	10 0
3085	Do.	—	do.	16	3 12	10 0
3086	Do.	—	do.	4	3 19	10 0
3087	Do.	—	do.	11	0 32	10 0
3088	Do.	—	do.	8	0 20	10 0
3089	Do.	—	do.	10	0 33	10 0
3090	Do.	—	do.	10	1 30	10 0
3091	Do.	—	do.	8	1 7	10 0
3092	Do.	—	do.	8	3 5	10 0
3093	Do.	—	do.	8	1 11	10 0
3094	Do.	—	do.	18	3 29	10 0
3095	Do.	—	do.	18	2 17	10 0
3096	Do.	—	do.	4	3 20	10 0
3097	Do.	—	do.	10	3 31	10 0
3098	Do.	—	do.	8	0 8	10 0
3099	Do.	—	do.	10	2 12	10 0
3100	Do.	—	do.	10	2 34	10 0
3101	Do.	—	do.	8	0 7	10 0
3102	Do.	—	do.	20	3 0	10 0
3103	Do.	—	do.	13	1 37	10 0
3104	Do.	—	do.	12	0 24	10 0
3105	Do.	—	do.	7	1 9	10 0
3106	Do.	—	do.	20	1 4	10 0
3107	Do.	—	do.	18	3 6	10 0
3108	Do.	—	do.	16	2 36	10 0
3109	Do.	—	do.	19	2 21	10 0
3110	Do.	—	do.	13	3 32	10 0
3110½	Do.	—	do.	5	0 20	10 0
3111	Do.	—	do.	14	2 8	10 0
3112	Do.	—	do.	12	1 36	10 0
3113	Do.	—	do.	18	3 8	10 0
Preliminary plan 3,101.						
88314	Sinnakkiniyay	M. Omeratampi	Paddy land	2	3 22	12 0
88315	Do.	—	do.	5	1 8	12 0

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre.	
					Rs.	c.
<i>Default Lands.</i>						
Preliminary plan 2,964. Claimant—M. P. Kaliyappar.						
87591 } 87592 }	Tampalakam	—	Paddy land	9 1 27	15	0
87542	Periyakiniyay	Preliminary plan 2,948. Claimant—A. Haniffa.	Paddy land	15 2 12	12	0
87482	Kandalkadu	Preliminary plan 2,937. Claimant—S. Seku Matar.	Paddy land	8 0 8	15	0
87568	Tampalakam	Preliminary plan 2,959. Claimant—S. Tamotheram.	Paddy land	5 3 15	12	0
87585	Tampalakam	Preliminary plan 2,964. Claimant—K. Kanapathippillai.	Paddy land	1 0 13	50	0

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Trincomalee.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 930, E. P.

கொலோனியல் சர்க்கிற்றத்தார் ஆய்வு,
கொழும்பு, 1903 ம் (வரு) சித்திரைமீ 25 ந் உ.

1903 ம ஆண்டு ஆனிமாதம் 10 ந் தேதியாகிய புதன் கிழமை பகல் 1 மணிக்கு தம்பலகமம் வாடி வீடில் கீழ் மாகாணத்து திரிகோண்டலை உதவி கலந்தாமே நது ஏசுநரவர்களால் இதனடியிற் சொல்லப்பட்டிருக்கிற முடிக்கூரிய காணித்துண்டுகளை, அரசாட்சியாரால் உதரவுபண்ணப்பட்டிருக்கும் பொருத்தப்பிரகாரம் வலத்திற்குறி விற்கப்படும்.

134 காணித்துண்டுகள், கீழ் மாகாணத்து திரிகோண்டலை டிஸ்திரிக்டின் தம்பலகமம் பகுதியிலிருக்கின்றன.

இல.	குறிச்சி.	பிளான இலக்கம் 3,102. உரிததாளி—அரசாட்சியார். கேள்விக்காரனின் பெயர்.	வகை.	ஏக்கரொன்றுக்கு புள்ளி		
				அ. மு. ப.	ந. ச.	
88316	இன்னகணியாய்	ஏ. வி. வெய்தீன்வாவா கூட டிய காணி	நெற்கேற்றகாடு நெற்காணி	3 0 10	10 0	
88317	செடி	செடி	செடி	6 1 11	12 0	
88318	செடி	செடி	செடி	0 0 27	12 0	
88319	செடி	செடி	செடி	0 0 28	12 0	
பிளான் இலக்கம் 3,097.						
88300	செடி	எம். முகைதீன்வாவா	நெற்கேற்ற தரை	4 0 6	10 0	
88301	செடி	கே. காதறுசாய்	செடி	6 2 22	10 0	
பிளான் இலக்கம் 3,092.						
88292	செடி	எம். சமசதீன்	செடி	5 2 16	10 0	
88293	செடி	ரி. சேசுமதார்	செடி	3 1 28	10 0	
பிளான் இலக்கம் 3,106.						
88344	பெரியகணியாய்	அப்துல்காதா மெய்தீன்	நெற்கேற்றகாடு	5 0 12	10 0	
88347	செடி	—	செடி	2 0 15	10 0	
88348	செடி	—	செடி	5 0 38	10 0	
பிளான் இலக்கம் 606.						
6666	தம்பலகமம்	எம். வாப்பு	நெற்கேற்ற தரை	9 2 4	10 0	
6666½	செடி	கே. மதாறுசாய்பு	செடி	6 2 0	12 0	
6669	செடி	எம். காதா	செடி	2 0 20	10 0	
பிளான் இலக்கம் 2,350.						
76042	கணியாய்	எம். அப்துல்காதா	காடு	2 1 28	10 0	
76043	செடி	செடி	காடு	1 2 7	10 0	
76044	செடி	ஏ. முகமதுக்காசின்	காடு	9 1 0	10 0	
76045	செடி	எம். இபிரகிம்	காடு	5 3 37	10 0	
76046	செடி	செடி	காடு	2 0 34	10 0	
பிளான் இலக்கம் 2,290.						
75714	கணியாய்	எம். ரீ. வாப்புபைக்கோ	வெண்தரை	0 1 22	10 0	
75715	செடி	ரி. வாவாகாசீம்	செடி	0 0 16	10 0	
75716	செடி	செடி	செடி	2 2 4	10 0	
75717	செடி	ஏ. முகமதுத்தம்பி	செடி	1 3 13	10 0	
75718	செடி	செடி	செடி	2 2 9	10 0	
75719	செடி	செடி	செடி	0 0 18	10 0	
75725	செடி	—	செடி	1 1 30	10 0	
75726	செடி	ஏ. எஸ். எம். எல். சாய்பு	செடி	4 2 8	10 0	
75731	செடி	—	செடி	5 2 27	10 0	
75740	செடி	—	செடி	0 1 22	10 0	
75748	செடி	எம். சமசதீன்	செடி	0 1 32	10 0	
75751	செடி	உதுமான்காயின்	செடி	4 0 4	10 0	
75754	செடி	வி. ஆர். முகமதுசுலுத்தான	செடி	5 3 38	10 0	

இல.	குறிச்சி.	கேள்விக்காரனின் பெயர்.	விபரம்.	ஏக்கரொன் முக்கு தரி ப்பு நிலை.	
				விசாலம். அ. மு. ப.	ரூ. ச.
75755	கிணியாய	வி. ஆர். மெய்தீனவாவா	வேண்டரை	0 0 16	10 0
75756	செடி	—	செடி	0 0 20	10 0
75757	செடி	—	செடி	5 0 16	10 0
75758	செடி	—	செடி	5 2 39	10 0
பிளான இலக்கம் 2,358.					
76065	கிணியாய	எஸ். சீனி	காடு	6 0 16	12 50
76066	செடி	எஸ். சீனி	காடு	0 1 22	12 50
76067	செடி	உ. பக்கோத்தம்பி	காடு	4 0 13	12 50
76068	செடி	ரி. கச்சமெய்தீன	காடு	2 2 28	12 50
76069	செடி	உ. றகிமான	காடு	2 3 24	12 50
பிளான் இலக்கம் 2,086.					
6898	பெரியகிணியாய்	மஸ்தான் முத்தவி	காடு	3 1 15	10 0
பிளான் இலக்கம் 2,864.					
87287	கிண்ககிணியாய்	எம். மாமசா	காடு	1 3 1	10 0
87288	செடி	ஏ. அபூபகர்	காடு	1 3 17	10 0
87293	செடி	பி. அல்லாபிச்சை	காடு	1 1 23	10 0
87294	செடி	அகமதுவெவ்வை கூட்டிய தரை	காடு	1 2 12	10 0
87295	செடி	பி. காசிம்	காடு	0 0 16	10 0
87298	செடி	எஸ். எம். காசிம்	காடு	0 0 16	10 0
பிளான இலக்கம் 2,758.					
77975	கிண்ககிணியாய்	ஏ. அகமதுவெவ்வை	காடு	0 3 26	10 0
77979	செடி	வி. காட்டுவாவா	காடு	0 2 37	10 0
77980	செடி	எம். சம்சுதீன	காடு	0 1 0	10 0
77984	செடி	வி. பிச்சைகூட்டியகாணி	காடு	0 0 12	10 0
பிளான இலக்கம் 2,614.					
77064	செடி	எஃ. பக்கீ முகமது	காடு	4 1 10	10 0
பிளான் இலக்கம் 2,316.					
75936	செடி	—	காடு	0 0 14	10 0
பிளான இலக்கம் 2,753.					
77964	பெரியகிணியாய்	ககார் சரியல்	காடு	2 1 10	10 0
பிளான இலக்கம் 1,296.					
3045	தம்பலகமம்	—	காடு	13 3 25	10 0
3046	செடி	—	செடி	9 0 12	10 0
3047	செடி	—	செடி	7 1 10	10 0
3048	செடி	—	செடி	7 0 31	10 0
3049	செடி	—	செடி	9 2 29	10 0
3050	செடி	—	செடி	10 0 0	10 0
3051	செடி	—	செடி	8 0 27	10 0
3052	செடி	—	செடி	6 3 2	10 0
3053	செடி	—	செடி	9 1 12	10 0
3054	செடி	—	செடி	15 2 3	10 0
3055	செடி	—	செடி	15 1 30	10 0
3056	செடி	—	செடி	8 3 10	10 0
3057	செடி	—	செடி	5 2 18	10 0
3058	செடி	—	செடி	9 2 35	10 0
3059	செடி	—	செடி	9 3 3	10 0
3060	செடி	—	செடி	10 0 0	10 0
3061	செடி	—	செடி	11 2 5	10 0
3062	செடி	—	செடி	4 1 24	10 0
3063	செடி	—	செடி	8 3 29	10 0
3064	செடி	—	செடி	17 3 13	10 0
3065	செடி	—	செடி	15 3 28	10 0
3066	செடி	—	செடி	9 2 7	10 0
3067	செடி	—	செடி	5 1 11	10 0
3068	செடி	—	செடி	8 1 22	10 0
3069	செடி	—	செடி	9 3 22	10 0
3070	செடி	—	செடி	10 0 13	10 0
3071	செடி	—	செடி	8 2 11	10 0
3072	செடி	—	செடி	6 3 5	10 0
3073	செடி	—	செடி	9 3 8	10 0
3074	செடி	—	செடி	17 1 25	10 0
3075	செடி	—	செடி	17 0 26	10 0
3076	செடி	—	செடி	8 2 4	10 0
3077	செடி	—	செடி	7 2 18	10 0

இல.	குறிச்சி.	கேள்விக்காரனின் பெயர்.	விவரம்.	விசாலம்		கேள்விகளைக் கருதிப்படி
				ஏ. மு. ப.	ரூ. ச.	ரூ. ச.
3078	தம்பலகமம்	—	கர்டு	8 1 17	10 0 0	10 0 0
3079	செடி	—	செடி	9 3 39	10 0 0	10 0 0
3080	செடி	—	செடி	10 0 12	10 0 0	10 0 0
3081	செடி	—	செடி	8 1 9	10 0 0	10 0 0
3082	செடி	—	செடி	8 2 28	10 0 0	10 0 0
3083	செடி	—	செடி	8 0 29	10 0 0	10 0 0
3084	செடி	—	செடி	18 1 9	10 0 0	10 0 0
3085	செடி	—	செடி	16 3 12	10 0 0	10 0 0
3086	செடி	—	செடி	4 3 19	10 0 0	10 0 0
3087	செடி	—	செடி	11 0 32	10 0 0	10 0 0
3088	செடி	—	செடி	8 0 20	10 0 0	10 0 0
3089	செடி	—	செடி	10 0 33	10 0 0	10 0 0
3090	செடி	—	செடி	10 1 30	10 0 0	10 0 0
3091	செடி	—	செடி	8 1 7	10 0 0	10 0 0
3092	செடி	—	செடி	8 3 5	10 0 0	10 0 0
3093	செடி	—	செடி	8 1 11	10 0 0	10 0 0
3094	செடி	—	செடி	18 3 29	10 0 0	10 0 0
3095	செடி	—	செடி	18 2 17	10 0 0	10 0 0
3096	செடி	—	செடி	4 3 20	10 0 0	10 0 0
3097	செடி	—	செடி	10 3 31	10 0 0	10 0 0
3098	செடி	—	செடி	8 0 8	10 0 0	10 0 0
3099	செடி	—	செடி	10 2 12	10 0 0	10 0 0
3100	செடி	—	செடி	10 2 34	10 0 0	10 0 0
3101	செடி	—	செடி	8 0 7	10 0 0	10 0 0
3102	செடி	—	செடி	20 3 0	10 0 0	10 0 0
3103	செடி	—	செடி	13 1 37	10 0 0	10 0 0
3104	செடி	—	செடி	12 0 24	10 0 0	10 0 0
3105	செடி	—	செடி	7 1 9	10 0 0	10 0 0
3106	செடி	—	செடி	20 1 4	10 0 0	10 0 0
3107	செடி	—	செடி	18 3 6	10 0 0	10 0 0
3108	செடி	—	செடி	16 2 36	10 0 0	10 0 0
3109	செடி	—	செடி	19 2 21	10 0 0	10 0 0
3110	செடி	—	செடி	13 3 32	10 0 0	10 0 0
3110½	செடி	—	செடி	5 0 20	10 0 0	10 0 0
3111	செடி	—	செடி	14 2 8	10 0 0	10 0 0
3112	செடி	—	செடி	12 1 36	10 0 0	10 0 0
3113	செடி	—	செடி	18 3 8	10 0 0	10 0 0
பிளான இலக்கம் 3,101.						
88314	சின்னக்கிணியாய்	எம் உமறுத்தம்பி	நெற்காணி	2 3 22	12 0 0	12 0 0
88315	செடி	—	செடி	5 1 8	12 0 0	12 0 0
ஒடுகருப்பண மிறுபடாத காணிகள்.						
பிளான இலக்கம் 2,964. உரித்தாளி—எம். பி. காளியப்பன்.						
87591	தம்பலகமம்	—	நெற்காணி	9 1 27	15 0 0	15 0 0
87592		—	—	—	—	—
பிளான இலக்கம் 2,948.						
உரித்தாளி—ஏ. அணிபா.						
87542	பெரியகிணியாய்	—	நெற்காணி	15 2 12	12 0 0	12 0 0
பிளான இலக்கம் 2,937.						
உரித்தாளி—எஸ். சேசுமதாரர்.						
87482	கண்டர் காடு	—	நெற்காணி	8 0 8	15 0 0	15 0 0
பிளான இலக்கம் 2,959.						
உரித்தாளி—ஏ. தாமோதரம்.						
87568	தம்பலகமம்	—	நெற்காணி	5 3 15	12 0 0	12 0 0
பிளான இலக்கம் 2,964.						
உரித்தாளி—கே. கணபதிப்பின்னா.						
87585	செடி	—	நெற்காணி	1 0 13	50 0 0	50 0 0

இக்காணிகளைப்பற்றிய மேலதிக விவரங்கள் அளவைத்தலைவரிடத்திலும் வீறபன் வீன் கொந்தீசுகளைப் பற்றித் திரிககோணமுலை உதவி ஏசென்றரிடத்திலு மறிந்துகொள்ளலாம்.

மகோத்தமரவாகுளினது கட்டளைபின்படி,

இவ்வெட்டும தூர்ண்,

இராசாங்க விதிதர்.

No. 931, E. P.

Colonial Secretary's Office,
Colombo, April 25, 1903.

ON Friday, June 12, 1903, at 1 o'clock P.M., the Assistant Government Agent for the District of Trincomalee will put up to auction, at the Kantalai resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirty-one allotments of land situated in the Tampalakam division of the Trincomalee District of the Eastern Province.

Preliminary plan 1,254. Applicant—Nil.

Claimant—Crown.

Description—Scrub and jungle.

Lot	Village.	Extent. A. R. P.	Upset Price per Acre.	
			Rs.	
2834	Kantalai	5 0 27	10	
2835	Do.	4 3 28	10	
2836	Do.	4 2 39	10	
2837	Do.	4 3 9	10	
2838	Do.	4 3 7	10	
2839	Do.	2 3 22	10	
2840	Do.	4 2 27	10	
2841	Do.	6 1 32	10	
2842	Do.	6 0 35	10	
2843	Do.	6 0 10	10	
2844	Do.	6 2 20	10	
2845	Do.	4 3 1	10	
2846	Do.	3 2 10	10	
2847	Do.	4 3 9	10	
2848	Do.	4 0 15	10	
2849	Do.	4 0 0	10	
2850	Do.	4 3 26	10	
2851	Do.	3 1 24	10	
2852	Do.	5 1 23	10	
2853	Do.	4 3 14	10	
2854	Do.	3 2 38	10	
2855	Do.	3 1 29	10	
2856	Do.	4 2 33	10	
2857	Do.	3 2 33	10	
2858	Do.	4 2 0	10	

The above lots adjoin each other and together form a block of 117 acres 30 perches irrigable by Kantalai tank.

Preliminary plan 3,013. (Encroachment by Ponniah and another.)

Description—Paddy land.

87898	Kantalai	0 2 4	10
(Encroachment by Valippuram and another.)			
87899	Kantalai	0 2 9	10

Preliminary plan 3,014. Applicant—Nil.

Description—Forest.

87902	Kantalai	3 2 0	10
87903	Do.	5 1 10	10
87904	Do.	6 3 0	10
87905	Do.	2 3 20	10

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Trincomalee.

By His Excellency's command,

EVERARD IM THURN,
Colonial Secretary.No. 931, E. P. கொ. சக்கிந்தாரர் ஆபீசில்,
கொழும்பு, 1903 ம் ஆண்டு 'சுத்திரை' 25 ந் உ.

1903 ம் ஆண்டு ஆனிமாதம் 12 ந் தேதி வெள்ளிக் கிழமை பகல் 1 மணிக்கு கந்தளாயில் தன ஆபீசில் கீழமாணாத்து திரிகோணமலை உதவி கவர்ணமே ந்து ஏசன்றவர்களால இதனடியிற் சொல்லப்பட்டிருக் கிற முடிக்குரிய காணித்துண்டுகளை, அரசாட்சியா ரால் உத்தரவுபண்ணப்பட்டிருக்கும் பொருத்தப் பிரகாரம், ஏலத்திற்குறி வீற்கப்படும்.

31 காணித்துண்டுகள், கீழ மாணாத்து திரிகோணமலை டிஸ்திரிக்கின தமயலகம்ப பகுதியிலிருக்கி ன்றது.

பிளான இலககம் 1,254.

குறிச்சி—கந்தளாய்.

கேள்விகாரான—இல்லை.

உரித்தாளர்—அரசாட்சியாரச். ஏக்கருக்குத் தரிப்பு

இல.	விபரம்.	வீசாலம்.		விலை ரூ.
		அ. ரூ. ப.	ந்.	
2834	காடுமபறடடைக			
	காடும	5 0 27	10	
2835	ஹெடி	4 3 28	10	
2836	ஹெடி	4 2 39	10	
2837	ஹெடி	4 3 9	10	
2838	ஹெடி	4 3 7	10	
2839	ஹெடி	2 3 22	10	
2840	ஹெடி	4 2 27	10	
2841	ஹெடி	6 1 32	10	
2842	ஹெடி	6 0 35	10	
2843	ஹெடி	6 0 10	10	
2844	ஹெடி	6 2 20	10	
2845	ஹெடி	4 3 1	10	
2846	ஹெடி	3 2 10	10	
2847	ஹெடி	4 3 9	10	
2848	ஹெடி	4 0 15	10	
2849	ஹெடி	4 0 0	10	
2850	ஹெடி	4 3 26	10	
2851	ஹெடி	3 1 24	10	
2852	ஹெடி	5 1 23	10	
2853	ஹெடி	4 3 14	10	
2854	ஹெடி	3 2 38	10	
2855	ஹெடி	3 1 29	10	
2856	ஹெடி	4 2 33	10	
2857	ஹெடி	3 2 33	10	
2858	ஹெடி	4 2 0	10	

பிளான இலககம் 3,013.

குறிச்சி—கந்தளாய்.

கேள்விக்காரான—பொன்னையாவும மறறவனும கூட்டியதறை.

உரித்தாளர்—அரசாட்சியாரச்.

87898 நெற்காணி 0 2 4 10

கேள்விக்காரான—வல்லிபுரமும மறறவனும கூட்டியதறை.

87899 நெற்காணி 0 2 9 10

பிளான இலககம் 3,014.

கேள்விகாரான—இல்லை.

87902 காடு 3 2 0 10

87903 காடு 5 1 10 10

87904 காடு 6 3 0 10

87905 காடு 2 3 20 10

இக்காணிகளைப்பற்றிய மேலதிக விவரங்கள் அளவை தலைவரிடத்திலும் விற்பனவின் கொந்தீக்சனைப் பற்றித் திரிகோணமலை உதவி ஏசன்றரிடத்திலும் அறிந்துகொள்ளலாம்.

மகோத்தமா அவர்களினது கட்டலாயின்படி,

எவெறட்டிம் தூர்ண,
இராசாங்கலிக்தா.

LAND SALES IN THE NORTH-WESTERN PROVINCE.

No. 1,674, N.W. P.

Colonial Secretary's Office,
Colombo, April 2, 1903.

ON Thursday, May 28, 1903, at 1 o'clock P.M., the Assistant Government Agent for the Chilaw District will put up for sale or settlement, at his office in Chilaw Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Nineteen allotments of land situated in the Pitigal korale north and central divisions of the Chilaw District of the North-Western Province,

Preliminary plan 2,770.

Lot.	Village.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
12581	Maiyawa	Crown	Field	1 1 35	10
Preliminary plan 2,769.					
12577	Nalladarankattu	Crown	Field	1 3 5	10
12578	Maiyawa	do.	Low jungle	2 1 5	15
12580	Do.	do.	do.	10 0 24	15
Preliminary plan 1,465.					
7618½	Manaweriya	Crown	Plantation	1 2 24	25
Preliminary plan 1,141.					
D 479	Toduwawa	Crown	Low jungle	3 3 15	20
Preliminary plan 2,742.					
12451	Vairankattuwa	Crown	Field	3 1 12	10
12453	Do.	do.	do.	3 0 0	10
12455	Do.	do.	do.	5 2 0	10
Preliminary plan 2,689.					
12201	Madirankulam	Crown	Field	0 1 16	10
12202	Do.	do.	do.	0 0 7	10
12203	Do.	do.	do.	0 0 4	10
12208	Do.	do.	do.	0 2 6	10
12209	Do.	do.	Gala	0 0 14	10
Preliminary plan 2,722.					
12340	Madirankulam	Crown	Garden	0 1 12	10
Preliminary plan 2,180.					
C 1090	Kudamaeliya	Crown	Forest	121 0 0	15
Preliminary plan 1,543.					
8088	Kusalai	Crown	Abandoned clearing	4 3 36	10
8090	Do.	do.	Swampy land	2 3 20	10
M 650	Do.	do.	Abandoned garden	15 2 10	10

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Chilaw.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,674, N.W. P.

වම් 1903 ක්වු අප්‍රේල් මස 2 වෙනි දින කොළඹ මහසෙනෙහි සඳහන් කරුණු මතට අලුත් කොටු සහිතව විකුණනු ලැබේ.

විකුණනු ලැබෙන භුමි ප්‍රමාණය සහ විස්තර පහත සඳහන් වන අයුරු වශයෙන් දැක්වේ. මෙහි විකුණනු ලැබෙන භුමි ප්‍රමාණය වම් 1903 ක්වු මැයි මස 28 වෙනි දින වූ බැංකු පනතින්ද දමල් 1ව භුමි ප්‍රමාණය සහ විස්තර පහත සඳහන් වන අයුරු වශයෙන් දැක්වේ.

විකුණනු ලැබෙන භුමි ප්‍රමාණය සහ විස්තර පහත සඳහන් වන අයුරු වශයෙන් දැක්වේ.

සිතියම 2,770.

කො.	ගම.	අයිතිකරු කිසිවක්.	අයුරු.	මහස. අ. රු. ප.	විකුණනු ලැබෙන රු.
12581	මයිවා	අණ්ඩුව	කුඹුර	1 1 35	10
සිතියම 2,769.					
12577	නල්ලදරත්තමුව	අණ්ඩුව	එම	1 3 5	10
12578	මයිවා	එම	ලඳ කැලෑ	2 1 5	15
12580	එම	එම	එම	10 0 24	15
සිතියම 1,465.					
7618½	මානාවේරිය	අණ්ඩුව	වත්ත	1 2 24	25
සිතියම 1,141.					
D 479	තොඩුව	අණ්ඩුව	ලඳ කැලෑ	3 3 15	20
සිතියම 2,742.					
12451	වයිට්තමුව	අණ්ඩුව	කුඹුර	3 1 12	10
12453	එම	එම	එම	3 0 0	10
12455	එම	එම	එම	5 2 0	10

කො.	නම.	අයිතිකම් කීයන්හා.	අන්දම.	වටහත්කම	
				මහක. ආ. රු. ප.	රු.
		සිතියම 2,689.			
12201	මදිරන්කුලම	ආණ්ඩුව	කුඹුර	0 1 16	10
12202	එම	එම	එම	0 0 7	10
12203	එම	එම	එම	0 0 4	10
12208	එම	එම	එම	0 2 6	10
12209	එම	එම	ගංග	0 0 14	10
		සිතියම 2,722.			
12340	එම	ආණ්ඩුව	වත්ත	0 1 12	10
		සිතියම 2,180.			
C 1090	කුඩාම:එලිය	ආණ්ඩුව	කැලාව	121 0 0	15
		සිතියම 1,543.			
8088	කුසල	ආණ්ඩුව	අන්තර්ගත එළිබිම	4 3 36	10
8090	එම	එම	වගුරු බිම	2 3 20	10
M 650	එම	එම	අන්තර්ගත වත්ත	15 2 10	10

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේයර්ජනරාල්ලන්තාත්සේනෙවද, මිනිනිම කොන්දේසි ගැණ වගක දිසාවේ ගලාවන උපද්වන්තරන්තාත්සේනෙවද දෙනගමට පුළුවන.

ගරුහර උතුමානවකන්සේනේ ආඥාවලස,
එවරුරි ඉම කරන්,
මහසෙකු තාරිස් මමිත.

No. 1,675, N.W. P.

Colonial Secretary's Office,
Colombo, April 27, 1903.

ON Thursday, June 4, 1903, at 1 o'clock P.M., the Assistant Government Agent for the Puttalam District will put up to auction, at his office in Puttalam, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Sixteen allotments of land situated in the Puttalam pattu, Demala hatpattu, and Kalpitiya division of the Puttalam District of the North-Western Province.

Lot.	Village.	Name of Applicant.	Description.	Upset Price	
				Extent.	per Acre.
Preliminary plan 1,905. Claimant—The Crown.				A. R. P.	Rs.
9779	Seemaveli	The Crown	Low jungle	7 0 25	10
9780	Do.	do.	do.	3 2 8	10
Preliminary plan 2,002. Claimant—Nallemuttu Pariyari.					
I 998	Sembukulam	The Crown	Paddy field	30 2 8	10
Preliminary plan 2,035. Claimant—The Crown.					
10274	Mahauswewa	R. B. Moomalle, Ratemahatmaya	Forest	5 0 10	10
Preliminary plan 2,114. Claimant—The Crown.					
10350	Kandakuli	A. Neina Mohamadu Lebbe	Sand plain	24 2 36	10
Preliminary plan 2,199. Claimant—B. H. Scheffer.					
D 1094A	Mollikandalawa	The Crown	Chena	31 3 0	10
D 1094C	Do.	do.	do.	8 0 10	10
F 1094A	Do.	do.	do.	2 3 13	10
D 1094B	Do.	do.	do.	35 2 0	10
D 1094D	Do.	do.	do.	33 0 0	10
D 1094E	Do.	do.	do.	34 2 10	10
F 1094B	Do.	do.	do.	2 0 38	10
Preliminary plan 2,686. Claimant—Crown.					
12183	Karaitivu	The Crown	Cocoanuts 7 to 8 years	14 2 13	40
12186	Do.	do.	Cocoanuts 5 to 6 years	23 0 10	70
12188	Do.	do.	Low jungle	2 2 30	10
12190	Do.	do.	Cocoanuts 5 to 6 years	0 2 20	60

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of the sale from the Assistant Government Agent, Puttalam.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,675, N.W. P.

එම් 1903 ක්වු අප්පුල් මස 27 වෙනි දින කොලම් මහසෙකුතාරිස්ලන්තාත්සේනේ කන්තෝරුවේදී.

වගක දිසාවේ පුත්තලම් උපද්වන්තරන්තාත්සේ මිසිත් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සත්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට එම් 1903 ක්වු ජුනි මස 4 වෙනි දිනවු මුහුණපතින්ද 10 පුත්තලම් ස ව්වේරිසේදි වෙන්දේසිකර මිකුණන්ට යෙදෙනවා ඇත.

වගක දිසාවේ පුත්තලම් පලාතේ පුත්තලම්පත්තු, දෙමලගන්පත්තු සහ කල්පිටි කොඵ සවල පිහිටා තිබෙන බිම්කැවෙලි 16ක්.

කො.	ඉඩමේ නම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	වටහත්කම	
				මහක. ආ. රු. ප.	රු.
		සිතියම 1,905. අයිතිකම් කීයන්හා.—ආණ්ඩුව.			
9779	සිමාවෙලි	ආණ්ඩුව	ලදකැලේ	7 0 25	10
9780	එම	එම	එම	3 2 8	10

No. 1,677, N.W. P.

Colonial Secretary's Office,
Colombo, April 28, 1903.

ON Monday, June 15, 1903, at 1 o'clock P.M., the Government Agent for the North-Western Province will put up for sale or settlement, at his office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Three allotments of land situated in the Dambadeni hatpattu division of the Kurunegala District of the North-Western Province.

Preliminary plan 2,748. Village and Korale—Egalla in Udapolaotota korale.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre.
				A. R. P.	Rs.	
12469	Galagawahena	P. Diminguwa and others	Jungle	0	3 17	20
12470	Galagawawatta	do.	Cocoanut garden	0	3 28	50

Preliminary plan 2,351. Village—Pentenigoda in Udukaha korale west.

10949	Palliyehena	Ahamadu Lebbe and another and Crown	Burial ground	1	1 29	20
-------	-------------	-------------------------------------	---------------	---	------	----

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency's command,

EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,677, N.W. P.

වම් 1903 ක්වු අප්‍රේල් මස 28 වෙනි දින කොළඹ මහසෙනෙවිවරයාගේ නියෝගයට අනුව.

වම් දිනට අනුමැතිය ලබාදෙන ජනපදයන්ගේ විසින් වෙති පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1903 ක්වු ජුනි මස 15 වෙනි දිනට සඳුදා දවල් 1 ව කැණැතල කවිවරයෙහි වෙස්දේසිකර විකුණනට නොහොත් බේරුමක්ව ගෙදෙනවා ඇත.

වම් දිනට කැණැතල පලාතේ දඹදෙනිකත්පත්තුවේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි.

සිතියම 2,748. ගම සහ කෝරළේ—ඇගල්ල, උඩපොලඹිතොටකෝරළේ. පවත්වන මහත. ගණන.

නො.	ඉඩමේ නම.	අයිතිකම් නියෝජනා.	අත්දම.	අ. ර. ප.	රු.
12469	ගලගාඩාහේන	පී. දිමිත්ඉවා සහ තවත් අයද, ආණ්ඩුවද	කැළේ	0	3 17 20
12470	ගලගාචාචන්ත	එම	පොල්මත්ත	0	3 28 50
සිතියම 2,351. ගම—පත්තැනියොඩ.					
10949	පල්ලියාස්හේන	ආණ්ඩුව, අහමදුලෙබිමේ සහ තවත් අයගේ	මිනිපිට්ටනි	1	1 29 20

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේච්ඡර්කරුලත්තාන්ගේගෙන්ද, විනිසිමේ කොන්දේසි ගැණ කාරණා වම් දිනට අනුමැතිය ලබාදෙන ජනපදයන්ගේගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුකර උතුමානවකත්තේගේ ආඥාවලට,

එවරුහි ඉම් කරන්,
මහසෙනෙවිවරයා වම්.

No. 1,678, N.W. P.

Colonial Secretary's Office,
Colombo, April 28, 1903.

ON Monday, June 15, 1903, at 1 o'clock P.M., the Government Agent for the North-Western Province will put up for sale or settlement, at his office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Four allotments of land situated in the Weudawili hatpattu division of the Kurunegala District of the North-Western Province.

Preliminary plan 2,756. Village and Korale—Milenwala in Gandahe korale. Claimant—Crown.

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre.
				A. R. P.	Rs.	
12550	Alandugaha <i>alias</i> Siyambalagaha-mulahena	Stephen of Meetanwala	Chena	0	1 20	25
12551	Bogahamulawattta <i>alias</i> hena	Rawadapedige Mitiya and Rantirange Petrus of Meetanwala	Inferior forest Contains a few jak	1	3 16	44
12552	Kandekohilagollehena	Stephen of Meetanwala	Chena	3	0 20	10
Preliminary plan 900. Village and Korale—Ilukewela in Weuda korale. Claimant—Sandanam.						
O 403	Balagollahena	—	Garden	1	0 21	50

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency's command,

EVERARD IM THURN,
Colonial Secretary

No. 1,678, N.W. P.

වෛ 1903 ක්වු අප්‍රේල් මස 28 වෙනි දින කොළඹ මහසෙනසුනාධිපතිවරයාගේ කාර්යාලයේදී.

වෛ 1903 ක්වු අප්‍රේල් මස 28 වෙනි දින කොළඹ මහසෙනසුනාධිපතිවරයාගේ කාර්යාලයේදී. මහසෙනසුනාධිපතිවරයාගේ කාර්යාලයේදී. මහසෙනසුනාධිපතිවරයාගේ කාර්යාලයේදී.

වෛ 1903 ක්වු අප්‍රේල් මස 28 වෙනි දින කොළඹ මහසෙනසුනාධිපතිවරයාගේ කාර්යාලයේදී. මහසෙනසුනාධිපතිවරයාගේ කාර්යාලයේදී. මහසෙනසුනාධිපතිවරයාගේ කාර්යාලයේදී.

නො.	ඉඩමේ නම.	ඉල්ලුම්කරයා	අන්දම.	පවත්වන්න මහස. ගණන.
12550	දැලුණගල නොහොත් සිරාඹලා ගහමුල්ලේන	මුවානවල සවිවන්	සේන	0 1 20 25
12551	බෝගහමුල්ලේන නොහොත් සේන	මුවානවල රුවමල්ලේනේ මිහිඳු සහ රත්නීරත්නේ සේන	සවිල්ලසක්කොස් ගස් ඇති මුකුලාන	1 3 16 44
12552	කන්දේකොඹලාලේලේනේන	මුවානවල සවිවන්	සේන	3 0 20 10
0.403	බලාගොල්ලේනේන	සිතියම 900. ගම සහ කෝරළේ—ඉළුකේවෙල, වැලුබකෝරළේ.	අයිතිකම කිසිවක්—සන්දකම්. වන්න	1 0 21 50

මෙම ඉඩම් ගැණුම් වැඩිදුර කාරණා සර්වේච්ඡර්ඡකල්පයට නොගෙන, විකිණීම කොන්දේසි ගණිතානුකූල වෛ 1903 ක්වු අප්‍රේල් මස 28 වෙනි දින කොළඹ මහසෙනසුනාධිපතිවරයාගේ කාර්යාලයේදී.

LAND SALES IN THE NORTH-CENTRAL PROVINCE.

No. 1,220, N.C. P.

Colonial Secretary's Office,
Colombo, April 16, 1903.

ON Friday, May 29, 1903, at 1 o'clock P.M., the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Fifty-six allotments of land situated in the Nuwaragampalata division of the Anuradhapura District of the North-Central Province.

Lot.	Village.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre.
				A.	R. P.	
1498	Mankadawila	Crown	Jungle fit for paddy	3	0 9	30
1504	Do.	do.	do.	13	1 21	30
1505	Do.	do.	do.	7	3 30	30
1507	Do.	do.	do.	12	3 21	30
1508	Do.	do.	do.	7	2 28	30
1510	Do.	do.	do.	8	3 18	30
1511	Do.	do.	do.	5	0 24	30
1513	Do.	do.	do.	7	3 5	30
1514	Do.	do.	do.	4	1 28	30
1515	Do.	do.	do.	9	2 12	30
1516	Do.	do.	do.	13	0 33	30
1517	Do.	do.	do.	6	1 30	30
1518	Do.	do.	do.	14	1 0	30
1519	Do.	do.	do.	13	1 30	30
1520	Do.	do.	do.	6	2 4	30
1521	Do.	do.	do.	19	3 15	30
1522	Do.	do.	do.	16	3 30	30
1523	Do.	do.	do.	8	2 12	30
1524	Do.	do.	do.	12	3 3	30
1525	Do.	do.	do.	9	3 0	30
1526	Do.	do.	do.	11	3 28	30
1527	Do.	do.	do.	17	3 20	30
1528	Do.	do.	do.	7	1 5	30
1529	Do.	do.	do.	8	2 4	30
1530	Do.	do.	do.	7	0 24	30
1531	Do.	do.	do.	7	3 34	30
1532	Do.	do.	do.	19	1 8	30
1533	Do.	do.	do.	8	1 18	30
1534	Do.	do.	do.	8	3 17	30
1535	Do.	do.	do.	8	2 12	30
1536	Do.	do.	do.	8	1 0	30

Lot.	Village.	Name of Claimant.	Description.	Extent		Upset Price per Acre.
				A.	R. P.	
H 88.	Mankadawila	Kandate Bandirala and Crown	Planted land	0	2 4	30
I 88	Do.	K. Kirihami and Crown	do.	0	1 21	30
J 88	Do.	W. Nambirala and Crown	do.	0	0 24	30
K 88	Do.	Tambi Vidane and Crown	do.	0	0 22	30
1537	Do.	Crown	Jungle fit for paddy	0	1 11	30
1538	Do.	do.	Thorny jungle fit for paddy	0	2 15	30
1539	Do.	do.	do.	0	1 21	30
1540	Do.	do.	do.	0	0 8	30
1541	Do.	do.	do.	0	0 18	30
1542	Do.	do.	do.	0	0 24	30
1543	Do.	do.	do.	0	0 35	30
1544	Do.	do.	do.	0	0 27	30
1545	Do.	do.	do.	0	0 33	30
1546	Do.	do.	Jungle fit for paddy	0	0 9	30
1547	Do.	do.	do.	0	0 25	30
1548	Do.	do.	do.	0	0 15	30
1549	Do.	K. Badderala and Crown	Paddy field	0	0 14	30
1550	Do.	V. Kirihami and Crown	do.	0	0 20	30
1551	Do.	Tambi Vidane and Crown	do.	0	0 26	30
1552	Do.	Naga Wedarala and Crown	do.	0	0 18	30
M 97	Do.	Unguralage Tambirala and Crown	do.	0	1 0	30
N 97	Do.	Kirihamige Wannakurala & Crown	do.	0	0 28	30
O 97	Do.	Punchi Appu Gamarala Crown	do.	0	1 3	30
P 97	Do.	Palatige Kuda Etani and Crown	do.	0	0 30	30
Q 97	Do.	Menikralage Dingirala and Crown	do.	0	0 18	30

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency's command,
 EVERARD IM THURN,
 Colonial Secretary.

No. 1,220, N.C. P.

වර්ෂ 1903 සහ 16 වෙනි දින කොළඹ

මහසෙනාපතිවරයාගේ කන්දෝරුවේදී.

උතුරු මැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්තවරයාගේ විසින් මෙහි පහත සඳහන් වූ ආණ්ඩුව සන්තක වූ ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1903 සහ මැයි මස 29 වෙනි දින සිකුරුදා සවස 1 ව ආතුරු මධුරේ සවිවර්ණයේදී වෙන්දේසි කර විකුණන පොහොසත් කේරුන්කරදෙන්නට යෙදෙනවා ඇත.

උතුරු මැද දිසාවේ ආතුරු මධුර පලාතේ නුවරගම පලාත කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම් කැබලි 56 ක් සිතියම 383. කැඳැණේරලේ.

කො.	ගම්.	අයිතිකම් කිසිවයා.	අන්දම.	පවත්ගන්න ගන්න.		
				අ. රු. ප.	රු.	රු.
1498	මානසබවල	ආණ්ඩුව	වියට හුදු කැලේ	3	0 9	30
1504	එම	එම	එම	13	1 21	30
1505	එම	එම	එම	7	3 30	30
1507	එම	එම	එම	12	3 21	30
1508	එම	එම	එම	7	2 28	30
1510	එම	එම	එම	8	3 18	30
1511	එම	එම	එම	5	0 24	30
1513	එම	එම	එම	7	3 5	30
1514	එම	එම	එම	4	1 28	30
1515	එම	එම	එම	9	2 12	30
1516	එම	එම	එම	13	0 33	30
1517	එම	එම	එම	6	1 30	30
1518	එම	එම	එම	14	1 0	30
1519	එම	එම	එම	13	1 30	30
1520	එම	එම	එම	6	2 4	30
1521	එම	එම	එම	19	3 15	30
1522	එම	එම	එම	16	3 30	30
1523	එම	එම	එම	8	2 12	30
1524	එම	එම	එම	12	3 3	30
1525	එම	එම	එම	9	3 0	30
1526	එම	එම	එම	11	3 28	30
1527	එම	එම	එම	17	3 20	30
1528	එම	එම	එම	7	1 5	30
1529	එම	එම	එම	8	2 4	30
1530	එම	එම	එම	7	0 24	30
1531	එම	එම	එම	7	3 34	30
1532	එම	එම	එම	19	1 18	30
1533	එම	එම	එම	8	1 18	30
1534	එම	එම	එම	8	3 17	30
1535	එම	එම	එම	8	2 12	30
1536	එම	එම	එම	8	1 0	30

නො.	ගම.	අයිති කිසිවක.	අන්දම.	උඩතගන්ක	
				මහත.	ගණන.
H 88	මාවකඩවල	කන්දොව්විද්දේරු සහ ආණ්ඩුව	වැවිලිකරපු ඉඩම	0 2 4	30
I 88	එම	කේ. කිරිගම් සහ ආණ්ඩුව	එම	0 1 21	30
J 88	එම	වකිලිව. තඹිරු සහ ආණ්ඩුව	වැවිලිකරපු ඉඩම	0 0 24	30
K 88	එම	තඹිවදොව් සහ ආණ්ඩුව	එම	0 0 22	30
1537	එම	ආණ්ඩුව	එම	0 1 11	30
1538	එම	එම	වියටි සුදුසු කටුකැලේ	0 2 15	30
1539	එම	එම	එම	0 1 21	30
1540	එම	එම	එම	0 0 8	30
1541	එම	එම	එම	0 0 18	30
1542	එම	එම	එම	0 0 24	30
1543	එම	එම	එම	0 0 35	30
1544	එම	එම	එම	0 0 27	30
1545	එම	එම	එම	0 0 33	30
1546	එම	එම	වියටි සුදුසු කැලේ	0 0 9	30
1547	එම	එම	එම	0 0 25	30
1548	එම	එම	එම	0 0 15	30
1549	එම	කේ. බද්දේරු සහ ආණ්ඩුව	කුඹුර	0 0 14	30
1550	එම	වි. කිරිගම් සහ ආණ්ඩුව	එම	0 0 20	30
1551	එම	තඹිවදොව් සහ ආණ්ඩුව	එම	0 0 26	30
1552	එම	නානාවෙදරු සහ තවත් අය	එම	0 0 18	30
M 97	එම	උත්තුරුගේ තඹිරු සහ ආණ්ඩුව	එම	0 1 0	30
N 97	එම	කිරිගම්ගේ වනනකුරු සහ ආණ්ඩුව	එම	0 0 28	30
O 97	එම	පුත්තිප්පු ගමරු සහ ආණ්ඩුව	එම	0 1 3	30
P 97	එම	පාලනගේ කුඩා එතනි සහ ආණ්ඩුව	එම	0 0 30	30
Q 97	එම	මැනික්කරුගේ සිව්ගුරු සහ ආණ්ඩුව	එම	0 0 18	30

මෙම ඉඩම් කැණ වැඩිදුර කාරණා සර්වචාර්යවරුන්ගේ උත්සාහයෙන්, විකිනීමේ කොන්දේසි ගැණ වැඩිදුර කාරණා උතුරුමැද දිසාවේ ආණ්ඩුවේ එජන්කරුන්ගේ සේවයෙන් දැනගන්නට පුළුවන.

ගරුගර උතුරුමාවකඩවලයේ ආඥා මුද්‍රය,
එවරුම් ඉම් කරන්,
මහාසේනාපති චම්භ.

No. 1,221, N.C. P.

Colonial Secretary's Office,
Colombo, April 16, 1903.

ON Thursday, June 4, 1903, at 1 o'clock P.M., the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Nine allotments of land situated in the Hurulupalata division of the Anuradhapura District of the North-Central Province.

Lot.	Village	Name of Applicant.	Description.	Upset Price	
				Extent.	per Acre.
				A. R. P.	Rs.
395	Elapatwewa	P. G. Malhami and A. Kirala of Aspayabendiwewa	Low jungle fit for paddy, but is supposed to be liable to submer-sion by Galenbindunuwewa	7 1 28	10
4852	Pandarellawa	Preliminary plan 1,598—Mahapotana korale. Claimant—Crown. Ranhami	Field, asweddumized by applicant	1 1 10	15
4854	Pandarellawa	Claimants—Crown and Sirala Gamarala and another. Kapurala and others	Paddy field and jungle	0 1 16	11
7460	Walawahiddewa	Preliminary plan 2,400.—Kalpe korale. Claimant—Crown. Ukkurula Lekama and others	Jungle fit for garden	4 1 3	15
5619	Udangawa	Preliminary plan 1,900.—Kunjuttu korale. Claimant—Crown. A. G. Kadira Welate and four others of Kirimetiya	Low jungle fit for paddy	10 1 31	10
5620	Do.	—	do.	0 3 9	10
7462	Gonuhaddewewa	Preliminary plan 2,401.—Kunjuttu korale. Claimant—Crown. —	Low jungle fit for paddy	0 1 17	10
7463	Do.	Welatege Kandate and another	do.	4 1 13	10
7466	Do.	W. Badderala Gamarala and two others	do.	5 2 6	10

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,221, N.C. P.

දී 1903 අප්‍රේල් මස 16 වෙනි දින කොළඹ

මහසෙනෙවිතුමා විසින් නිකුත් කෙරුණු දේ.

උතුරු මැද දිසාවේ ආණ්ඩුවේ එස්. ජන්තරත්න නායකයන් විසින් මෙහි පහත සඳහන් වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වර්ෂ 1903 අප්‍රේල් මස 4 වෙනි දින වූ මුස්සැන්දේ දෙවන 18 අනුරාධ පුර කවිවරියේදී වෙන්දේසි කර විකුණනු ලබන නොහොත් මෙරුන්කරයෙහි වෙදෙහිදී ඇත.

උතුරු මැද දිසාවේ අනුරාධපුර පලාතේ හුරු එපලාත කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම් කැබලි 9ක්.

පිහිටීම 141. උභයධර්ම කලමනාකරණය. අයිතිකරු කිසිවක් නැත.—ආණ්ඩුව.

නො.	ගම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මග. අ. ර. ප.	ගණන. ර.
395	ඇල්පත්වැව	අශ්වයාඩාදි වැවේ පී. ජී. ලේඛ මි සහ එ. කිරිඳි	විසව සුදුසු ලඳු කැලේ, නුමුත් එය ගලෙන් හි සුනු වැවේ වතුරට යව වෙන්කව පුළුවන් බව කියා තිබේ	7 1 28	10
4852	පබැල්ලැව	පිහිටීම 1,598. මහපොතානකෝරලේ. රත්නාමි	ඉල්ලුම්කාරයා විසින් අස් වද්ද නිවෙන කුඹුර	1 1 10	15
4854	එම	අයිතිකරු කියන්නා.—ආණ්ඩුව සහ පිරිලගමරු සහ තවත් අයෙක්. කපුරු සහ තවත්	කුඹුර සහ කැලේ	0 1 16	11
7460	වලකාපිද්දුව	පිහිටීම 2,400. කල්පේකෝරලේ. අයිතිකරු කියන්නා.—ආණ්ඩුව. උක්කුරුලේකම සහ තවත් අය	වත්තට සුදුසු කැලේ	4 1 3	15
5619	උඩත්තාව	කිරිවිතියාවේ ඒ. ජී. කදිරුවිලානේ සහ තවත් අය	විසව සුදුසු ලඳු කැලේ	10 1 31	10
5620	එම	—	එම	0 3 9	10
7462	කෝහුකද්දුව	පිහිටීම 2,401. කුණුවිලිකෝරලේ.	එම	0 1 17	10
7463	එම	වෙලානේ කදිරුවේ සහ තවත් අයෙක්	එම	4 1 13	10
7464	එම	වකුලිවි. බද්දේරලගමරු සහ තවත් දෙදෙනෙක්	එම	5 2 6	10

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශ්වර්තමාන ලක්ෂණයන් සේගෙන්ද, විකිනීමේ කොන්දේසිය ගැණ වැඩිදුර කාරණා උතුරු මැද දිසාවේ ආණ්ඩුවේ එස්. ජන්තරත්න නායකයන්ගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුකර උතුරු මැද දිසාවේ ආණ්ඩුවේ, එවරුන් ඉම් කරන්න, මහසෙනෙවිතුමා විසින්.

No. 1,222, N.C. P.

Colonial Secretary's Office,
Colombo, April 16, 1903.

ON Monday, June 15, 1903, at 1 o'clock P.M., the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Anurādhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Sixteen allotments of land situated in the Kalagampalata division of the Anurādhapura District of the North-Central Province.

Lot.	Village.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre, Rs.
				A.	R. P.	
7163	Kusalānagama	Crown and villagers of Kusalānagama	Jungle fit for paddy	10	0 7	20
7163½	Do.	do.	do.	3	2 26	20
7164	Do.	do.	do.	0	1 25	20
7165	Do.	do.	Paddy field	7	0 29	20
7166	Do.	do.	do.	1	1 12	20
7167	Do.	do.	do.	2	2 36	20
7168	Do.	Crown	Jungle fit for paddy	11	2 22	20
7168½	Do.	do.	do.	0	2 38	20
7169	Do.	do.	Jungle fit for garden	11	1 30	20
7170	Do.	do.	do.	5	1 22	20
7170½	Do.	do.	Jungle fit for garden or for paddy	0	3 32	20
7171	Do.	do.	Jungle fit for garden	4	3 31	20
R 140	Do.	Crown and Kusalānagama villagers	Jungle fit for garden or for paddy	13	1 5	20
S 140	Do.	do.	Jungle fit for paddy	25	2 20	20
Preliminary plan 2,402.—Induruwa korale.						
Applicant—Jayatileka Banda of Galketiya.						
7467	Hettiyawa	Crown	Jungle fit for paddy	1	2 33	10
7471	Do.	do.	do.	0	1 12	10

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency's command,

EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,222, N.C. P.

වස 1903 ක්වු අප්‍රේල් මස 16 වෙනි දින කොළඹ

මහසෙනෙකාරියාගේ කන්තෝරුවේදී.

උතුරුමැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්තාධිපතිවරයාගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වස 1903 ක්වු ජූනි මස 15 වෙනි දිනවු සඳුදා ගවස 1.30 ක කඩිසමේ වෙලාවට අනුරාධපුර කම්මේරියේදී වෙන්දේසිකර විකුණනවට නොහොත් කේරුමකරදෙන්නට යොදනවා ඇත.

උතුරුමැද දිසාවේ අනුරාධපුර පලාතේ කලාගම්පලාන කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 16. සිතියම 2,315. කලාගම්කෝරළේ. ගම—කුසලානගම. පවත්ගන්න මහත. ගණන.

නො. 7163	ඉල්ලුම්කාරයා. —	අයිතිකම කියන්නා. ආණ්ඩුව සහ කුසලානගම ගම්වු	අන්දම. විෂව සුදුසු කැලේ	අ. රු. ප. 10 0 7	රු. 20
7163 1/2	—	එම	එම	3 2 26	20
7164	—	එම	එම	0 1 25	20
7165	—	එම	කුඹුර	7 0 29	20
7166	—	එම	එම	1 1 12	20
7167	—	එම	එම	2 2 36	20
7168	—	ආණ්ඩුව	විෂව සුදුසු කැලේ	11 2 22	20
7168 1/2	—	එම	එම	0 2 38	20
7169	—	එම	විෂව සුදුසු කැලේ	11 1 30	20
7170	—	එම	එම	5 1 22	20
7170 1/2	—	එම	වත්තට නොහොත් විෂව සුදුසු කැලේ	0 3 32	20
7171	—	එම	වත්තට සුදුසු කැලේ	4 3 31	20
R 140	—	ආණ්ඩුව සහ කුසලානගම ගම්වු	වත්තට නොහොත් විෂව සුදුසු කැලේ	13 1 5	20
S 140	—	එම	විෂව සුදුසු කැලේ	25 2 20	20
සිතියම 2,402. උදුරුවකෝරළේ. ගම—ගෙට්ටියාව.					
7467	ගල්කැපියාගම ජාති	ආණ්ඩුව	විෂව සුදුසු කැලේ	1 2 33	10
7471	ලක බන්ඩා	එම	එම	0 1 12	10

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණ සර්වේකර්පනරාජ්‍යාන්තරයේදී විකිනීමේ කොන්දේසිය ගැණ වැඩිදුර කාරණ උතුරුමැද දිසාවේ ඒජන්තාධිපතිවරයාගේ දැනගන්නට පුළුවන.

ගරුකර උතුමානවගත්තේ ආඥාවලස,
එවරුර්ඩ් ඉම් තර්න්,
මහසෙනෙකාරියා වමස.

No. 1,223, N.C. P.

Colonial Secretary's Office,
Colombo, April 25, 1903.

ON Tuesday, June 9, 1903, at 1.30 o'clock P.M., the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Tamankaduwa district of the North-Central Province.

Preliminary plan 292.—Egoda pattu.
Claimant—Crown.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
1117	Mutukal	Pattiniyar Sellappa and another	Villu land, that is fit for paddy when water subsides	3 0 21	10

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,223, N.C. P.

වස 1903 ක්වු අප්‍රේල් මස 25 වෙනි දින කොළඹ

මහසෙනෙකාරියාගේ කන්තෝරුවේදී.

උතුරුමැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්තාධිපතිවරයාගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වස 1903 ක්වු ජූනි මාස 9 වෙනි දිනවු අඟහරුවාදා සවස 1.30ට අනුරාධපුර කම්මේරියේදී වෙන්දේසිකර විකුණනවට නොහොත් කේරුමකරදෙන්නට යොදනවා ඇත.

උතුරුමැද දිසාවේ අනුරාධපුර පලාතේ තවගසවුම කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 1ක්. සිතියම 292. එගොඩපත්තුව. අයිතිකම කියන්නා:—ආණ්ඩුව. පවත්ගන්න මහත. ගණන.

නො. 1117	ගම. මුතුකැල්	ඉල්ලුම්කාරයා. පත්තිනියාර් සෙල්ලප්පා සහ තවත් අයෙක්	අන්දම. වතුර අඩුරුනාම විෂව සුදුසු විල්ලබිම	අ. රු. ප. 3 0 21	රු. 10
----------	--------------	---	---	------------------	--------

මෙම ඉඩම ගැණ වැඩිදුර කාරණ සර්වේකර්පනරාජ්‍යාන්තරයේදී විකිනීමේ කොන්දේසිය ගැණ වැඩිදුර කාරණ උතුරුමැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්තාධිපතිවරයාගේ දැනගන්නට පුළුවන.

ගරුකර උතුමානවගත්තේ ආඥාවලස,
එවරුර්ඩ් ඉම් තර්න්,
මහසෙනෙකාරියා වමස.

No. 1,224, N.C. P.

Colonial Secretary's Office,
Colombo, April 25, 1903.

ON Tuesday, June 9, 1903, at 1 o'clock P.M., the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Six allotments of land situated in the Nuwaragampalata division of the Anuradhapura District of the North-Central Province.

Preliminary plan 443.—Willachchiya korale.
Claimant—Crown.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre. Rs. c.
				A.	R. P.	
1691	Nammadamaduwa	Anthony Pariyari, R. Muniandi, Kutti Vellan, K. Vaitalingam, and Rasayan, all of Periakatu Puliyankulama	Low jungle fit for paddy	3	1 8	10 0
Preliminary plan 491.—Willachchiya korale.						
1772	Dunapitagama	Appuhami Vel-vidane	Low jungle fit for paddy	3	0 18	10 0
Preliminary plan 793.—Kadawat korale.						
2478	Dachchidamane	Gama Vel-vidane	Low jungle fit for paddy	1	2 18	12 0
2479	Do.	do.	do.	3	1 17	12 0
Preliminary plan 876.—Eppawala korale.						
2686	Konwewa and Amunukole	Kirihami Liyana Arachchi	Forest fit for paddy	1	3 23	12 50
Preliminary plan 2,319.—Kende korale.						
7180	Galwiragollewa	—	Forest fit for paddy	0	2 4	12 0

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

1,224, N.C. P.

විෂි 1903 ක්වු අප්‍රේල් මස 25 වෙනි දින කොළඹ මහසෙනෙවුන්ගේ කාර්යාලයේ දැන්වීමකි.

උතුරු මැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උන්කන්සේ විසින් මෙහි පහත සඳහන් වෙන ආණ්ඩුව සන්නත ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට විෂි 1903 ක්වු ජූනි මස 9 වෙනි දිනවු අභ්‍යරුවාද සවස 1 ව අනුරාධපුර කම්මරා විරයේදී වෙන්දේසි කර විකුණනට නොහොත් බේරුන්කරදෙනට යෙදෙනවා ඇත.

උතුරු මැද දිසාවේ අනුරාධපුර පලාතේ නුවරගම් පලාත කොට්ඨාසයේ පිහිටා තිබෙන කිහිපමේ 6 ක්.

සිතියම 443. විලම්බියකෝරලේ. අයිතියම කියන්නා—ආණ්ඩුව.

නො.	ගම.	ඉල්ලීමකරයා.	අන්දම.	පටන්ගන්න	
				මහත. අ. රු. ප.	ගණන. රු. ය.
1691	නම්මවිමඩුව	පෙරියකාඩු පුලිමන්කුලමේ අත්කෝනි පරියාරි, ආර්. මුනිසේන, කුන්ති වේල්ලෝ, කේ. විධිනිලිත්ගම් සහ රසායෙන	විසට සුදුසු ලදකැලේ	3	1 8 10 0
සිතියම 491. විලම්බියකෝරලේ.					
1772	දුනුපොකනම	අප්පහාමි වෙල්විදානේ	එම	3	0 18 10 0
සිතියම 793. කඩවත්කෝරලේ.					
2478	දැව්විදමන	ගමා වෙල්විදානේ	එම	1	2 18 12 0
2479	එම	එම	එම	3	1 17 12 0
සිතියම 876. එප්පාවෙලකෝරලේ.					
2686	කෝන්වැව සහ අමුනු කොලේ	කිරිහාමි ලියන ආරච්චිලි	විසට සුදුසු මූකලාන	1	3 23 12 50
සිතියම 2,319. කැඳුකෝරලේ.					
7180	ගල්විරගොල්ලුව	—	එම	0	2 4 12 0

මෙම ඉඩම් ගැන වැඩිදුර තොරතුරු සර්වේසර්නර්නල් උන්කන්සේගෙන්ද, විකිනිමේ කොන්දේසිය ගැන වැඩිදුර තොරතුරු උතුරු මැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උන්කන්සේගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුකර උතුරු මහත්මකන්සේගේ ආඥාවලට,
එවර්ඩ් ඉම් තර්න්,
මහසෙනෙවුන්ගේ විමස.

No. 1,225, N.C. P.

Colonial Secretary's Office,
Colombo, April 29, 1903.

ON Friday, June 19, 1903, at 1 o'clock P.M., the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Ten allotments of land situated in the Kalagampalata division of the Anuradhapura District of the North-Central Province.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre.
				A. R. P.	Rs.	
Q 46	Kanduhitiyawa	—	Low jungle fit for paddy	0	0 23	10
T 46	Kanduhitiyawa	Claimant—Crown and Puspage Kapuwa.	Field	0	1 20	10
V 46	Do.	—	do.	0	1 4	10
Preliminary plan 2,245.—Kalagam korale. Claimant—Crown.						
6964	Kelekarambewa	Kirihami Vel-vidane, Appuhami Vel-vidane, and others of Kelekarambewa	Forest fit for paddy	3	3 32	30
6966	Do.	do.	do.	2	3 4	30
Preliminary plan 2,365. - Maminiya korale. Claimant—Crown.						
7338	Panikkilagama	Wanakurala and others of Kadiragama	Old chena fit for paddy	2	2 2	10
7340	Kadiragama	Wannakurala of Kadiragama	Chena fit for paddy	3	1 38	10
7341	Panikkilagama	S. Tikiriappu and Wannakurala of Kadiragama	do.	3	2 17	10
Preliminary plan 2,364.—Maminiya korale. Claimant—Crown.						
7336½	Pahala Hammillewa	—	Paddy field (encroachment by Udayarege Banda, Menikrale, Rankiri, Kappi Rankirappu, and others)	0	0 10	10
7337	Do.	—	do.	0	0 12	10

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Central Province.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,225, N.C. P.

වර්ෂ 1903 නවු අප්‍රේල් මස 29 වෙනි දින කොළඹ මහසෙනෙවිවරයා විසින් ප්‍රකාශයක් කරන ලදී.

දකුණු මැද දිසාවේ ආණ්ඩුවේ ඒකකලක්කරණයේ විසින් මෙහි පහත සඳහන් වෛත ආණ්ඩුව සහිත ඉඩම් ආණ්ඩුවේ නිලධාරීවරු ප්‍රකාරයට වර්ෂ 1903 නවු ජූනි මස 19 වෙනි දිනට සිකුරුදා සවස 1 ව අතුරුධුරු කවර්ට්ස්වේදි වෙතදේසිකර විකුණනුට නොහොත් කෙරුණකරදෙන්නට යෙදෙනවා ඇත.

දකුණු මැද දිසාවේ අතුරුධුරු ප්‍රදානයේ කලාගම් ප්‍රදාන කොමිෂනරයා විසින් ප්‍රකාශයක් කිරීමට මෙහි 10 ක්. සිතියම 179. කලාගම්කෝරළේ. අයිතිකම් කියන්නා—ආණ්ඩුව.

නො.	ගම.	ඉල්ලීමකාරයා.	අන්දම.	මහත. ගණන.	
				අ. ර. ප.	රු.
Q 46	කදුකිටියාව	—	විව ඉසුලු ලදු කැලේ	0	0 23 10
T 46	එම	අයිතිකම් කියන්නා—ආණ්ඩුව සහ පුස්පායේ කපුවා.	කුඹුර	0	0 20 10
V 46	එම	—	එම	0	1 4 10
සිතියම 2,245. කලාගම්කෝරළේ. අයිතිකම් කියන්නා—ආණ්ඩුව.					
6964	කැලුකරඹාව	කැලුකරඹාවේ කිරිගම් වෙල් විදුනේ, අප්පුහාමි වෙල් විදුනේ සහ තවත් අය	විව ඉසුලු මුකලාන	3	3 32 30
6966	එම	එම	එම	2	3 4 30
සිතියම 2,365. මාමිනියාකෝරළේ.					
7338	පතිකිලගම	කදිරුගම වන්නකුරු සහ තවත් අය	විව ඉසුලු පරන හේන	2	2 2 10
7340	කදිරුගම	කදිරුගම වන්නකුරු	විව ඉසුලු හේන	3	1 38 10
7341	පතිකිලගම	කදිරුගම ඇස්. පී. කිරිඅප්පු සහ වන්නකුරු	එම	3	2 17 10
සිතියම 2,364. මාමිනියාකෝරළේ.					
7336½	පහලගම්මල්ලාව	—	කුඹුර, උඩයාපේරේ ඔත් වා, මැනිකරු, රත්කිරි, කාක්කි, රත්කිරිපුසහ තවත් අය	0	0 10 10
7337	එම	—	එම	0	0 12 10

මෙහි ඉඩම් ගැණ වැසිදුර කාරණ සර්වේයර්ස්කරු විසින් ප්‍රකාශයක් කරනු ලැබූ විකිනීමේ කොන්දේසිය ගැණ දකුණු මැද දිසාවේ ආණ්ඩුවේ ඒකකලක්කරණයේ යෙදෙනු දැනගන්නට පුළුවන.

ගරුකර උතුරු ප්‍රදානයේ ආණ්ඩුවේ,
එවරුන් ඉම් කරන්,
මහසෙනෙවිවරයා විසින්.

LAND SALES IN THE PROVINCE OF UVA.

No. 604, P. OF U.

Colonial Secretary's Office,
Colombo, April 22, 1903.

ON Monday, May 25, 1903, at 1 P.M., the Government Agent for the Province of Uva will put up to auction, at his office in the Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Sixteen allotments of land situated in the Udukinda division of the Badulla District of the Province of Uva.

Preliminary plan 2,765.—For general sale.

Applicant—Nil.

Village—Haputale in Mahapalata of Udukinda.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre.
				A.	R. P.	
8571	Galkanda	Crown	Patana	10	1 11	10
8572	Panketiya	do.	do.	6	3 33	10
8578	Amunadowepatana	do.	do.	5	0 0	10
8582	Kadawatakandepatana	do.	do.	1	3 25	10
8583	Do.	do.	do.	6	2 28	10

Preliminary plan 620. Village—Haputale in Mahapalata of Udukinda.

Applicant—Nil.

2071	Kadawapatana	Crown	Patana	0	2 9.75	10
2072	Do.	do.	do.	0	2 20	10
2073	Do.	do.	do.	0	2 26	10
2076	Do.	do.	do.	0	2 37.75	10
2077	Do.	do.	do.	0	3 7.75	10
2078	Do.	do.	do.	1	1 3	10
2079	Do.	do.	do.	1	1 15	10

Preliminary plan 742. Village—Mahawelagama in Dehiwinipalata of Udukinda.

Applicant—Mr. John Rettie.

2574	Wanduragammanahinna	Crown	Patana	40	2 36	10
------	---------------------	-------	--------	----	------	----

Preliminary plan 698. Village—Kahagolla in Mahapalata of Udukinda.

Applicant—Nil.

2443	Ampitigodapatana	Crown	Patana	8	3 8	10
------	------------------	-------	--------	---	-----	----

Preliminary plan 500. Village—Hinnarangolla in Dambewinipalata of Udukinda.

Applicant—Nil.

1752	Hapugahaeeaswedduma	Crown	Old paddy land	0	2 7	10
1754	Bokkearawepatana	do.	Patana	0	3 11	10

Further information regarding these lands may be obtained from the Surveyor-General, and regarding conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency's command,

EVERARD IM THURN.
Colonial Secretary.

No. 604, P. OF U.

වර්ෂ 1903 ජූනි 22 වෙනි දින කොළඹ

මහසෙනෙට්ටු ජනරජයේ කන්දෝරුවේදී.

උරුම දීමාගේ ආණ්ඩුවේ ඒජන්ට් ජනරජයේ විසින් මෙහි පහත සඳහන් වෙන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1903 ජූනි 25 වෙනි දිනට සඳහා පස්වරු 10 බදුල්ලේ කම් මිලදීමේදී වෙන්දේසිකර විකුණන්නට යෙදෙනවා ඇත.

උරුම දීමාගේ බදු පරාජේ උඩුකිඳු කොට්ඨාසයේ පිහිටා තිබෙන හිමකැබෙලි 16යි.

සිතියම 2,765. අයිතිකම් කියන්නා—ආණ්ඩුව.

පොදු විකිනීමට. මෙම ඉඩම්වලට ඉල්ලීමකාරයෙක් නැත.

පවත්ගන්න

කො.	කම.	ඉඩමේ නම.	අයදුම්.	මහස.	ගණි. ක.	
				අ. රු. ප.	රු.	
8571	උඩුකිඳු මහපලාතකෝර	ලේ හපුතලේ	පහස	10	1 11	10
8572	එම	ගල්කන්ද	එම	6	3 33	10
8578	එම	පන්කැපිය	එම	5	0 0	10
8582	එම	අවුතඳුච්චපහස	එම	1	3 25	10
8583	එම	කඩවතකන්දේපහස	එම	6	2 28	10
		සිතියම 620. අයිතිකම් කියන්නා—ආණ්ඩුව.				
2071	එම	කඩවතපහස	පහස	0	2 9.75	10
2072	එම	එම	එම	0	2 20	10
2073	එම	එම	එම	0	2 26	10
2076	එම	එම	එම	0	2 37.75	10
2077	එම	එම	එම	0	3 7.75	10
2078	එම	එම	එම	1	1 3	10
2079	එම	එම	එම	1	1 15	10

නො.	මම.	ඉඩමේ නම.	අක්ෂර.	මහත. අ. රු. ප.	පවත්ගත්ත ගණන. රු.
2574	උඩුකිඳ දෙකිවිකිපලාන මහවෙලතම	සිතියම 742. ඉල්ලුම්කාරයා—පවත් රැවිලක්කුගේ. වදුරුගම්මතකිත්ත සිතියම 698.	පතන	40 2 36	10
2443	උඩුකිඳ මහපලාන කහ කොල්ල	අම්පිටිකොට්ඨකන සිතියම 500.	එම	8 3 8	10
1752	උඩුකිඳ දකුණිකිපලාන හිත්තාරන්කොල්ල එම	ගපුගහආල්ලේඅස්වැද්දුම බොක්කන්අරුවෙසන	පරන කුඹුර පතන	0 2 7 0 3 11	10 10

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේයර්ස් හරහා විකුණාදීමට, මිනිසුන්ට කොන්දේසි ගැණ ලියාපිිටි අණවුමේ ඒ ජනනලක්කොන්දේසියෙන් දැනගන්නට පුළුවන.

ගරුකර උතුමානවන කොන්දේසියේ අඤ්චාලක,
එදර්සි ඉම් හර්ස්,
කොසකොට්ඨ මිණි.

No. 605, P. OF U.

Colonial Secretary's Office,
Colombo, April 28, 1903.

ON Monday, June 15, 1903, at 1 P.M., the Government Agent for the Province of Uva will put up to auction, at his office in the Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Forty-eight allotments of land situated in the Badulla District of the Province of Uva.
Preliminary plan 3,416. Claimant—Crown.

Lot.	Village.	Name of Land.	Description.	Extent. A. R. P.
9468	Miyanakandura in Kandukara korale of Buttala	Kandahenapatana	Patana	17 0 24
Preliminary plan 2,878. Claimant—Crown.				
8729	Atale in Kandukara korale of Buttala	Asweddumakumburekele	Forest	0 3 18
8730	Do.	do.	do.	1 3 3
Preliminary plan 3,239. Claimant—Crown.				
9133	Alupota in Kandukara korale of Buttala	Athigahawatta	Garden	2 0 35
Preliminary plan 2,877. Claimant—Crown.				
8726	Atale in Kandukara korale	Puwakgaha-arawawanata	Waste land	0 2 6
Preliminary plan 3,058. Claimant—Crown.				
8888	Pussellawa in Buttala korale	Helamigaha-arawa	Paddy field	1 0 3
Preliminary plan 787. Claimant—Crown.				
2741	Hambegamuwa in Kongala Bintenna korale of Wellawaya	Hambegamuwakele	Low forest	22 1 21
Preliminary plan 758. Claimant—Crown.				
2653	Pahalagalbokka in Wellawaya korale of Wellawaya	Palle Istripura	Patana	3 3 19
Preliminary plan 2,204. Claimant—Crown.				
7141	Haldummulla in Kandapalla korale of Wellawaya	Building site	Patana and a few trees	1 0 36
7142	Do.	do.	do.	1 2 24
7143	Do.	do.	do.	1 0 7
7144	Do.	do.	do.	1 1 6
7145	Do.	do.	do.	1 0 33
7146	Do.	do.	do.	1 0 30
7147	Do.	do.	do.	1 0 8
7148	Do.	do.	do.	0 3 30
7165	Do.	Udawelapatana	do.	1 0 35
7166	Do.	do.	do.	1 0 13
7167	Do.	do.	do.	1 1 8
7168	Do.	do.	do.	1 0 3
7169	Do.	do.	do.	1 0 20
7170	Do.	do.	do.	8 0 0
Preliminary plan 2,481. Claimant—Crown.				
7939	Raluwewela in Kandapalla korale of Wellawaya	Ushena	Patana	17 0 0
Preliminary plan 2,917. Claimant—Wattu Kankani.				
U 372	Kirimetiya in Kandapalla korale of Wellawaya	Galagawahenawatta	Coffee	2 3 12
Preliminary plan 3,055. Claimant—Crown.				
8885	Wellawaya	Waduwalahena	Jungle	5 0 0
8886	Do.	do.	do.	1 2 6
Preliminary plan 3,051. Claimant—Crown.				
8881	Harankahawela in Kandapalla korale of Wellawaya	Silitennapatana	Patana	10 0 0

Lot.	Village.	Name of Land.	Description.	Extent. A. R. P.
7953	Iriwendumpola in Kandapalla korale of Wellawaya	Preliminary plan 2,485. Claimant—Crown.	Patana and jungle	15 3 6
1063	Kiriyagolla in Wellawaya korale	Preliminary plan 333. Claimant—Crown. Karametiya	Chena	1 1 20
1078	Mideniya in Wellawaya	Preliminary plan 337. Claimant—Crown. Pinarawa	Chena	0 0 20
1069	Mideniya in Wellawaya	Preliminary plan 336. Claimant—Crown. Illukkumbura	Chena	0 1 6
1071	Do.	Yakdehikumbura	Patana	0 2 19
1074	Do.	Gahalakumbura	Chena	1 0 25
1076	Do.	Yodaya-arawa	Patana	1 2 12
1026	Wellawaya	Preliminary plan 325. Claimant—Crown. Polgasarawa	Chena	2 1 15
1028	Do.	do.	Paddy	0 2 5
2057½	Munhena in Kandapalla korale of Wellawaya	Preliminary plan 613. Claimant—Crown. Siyambalagaha-arawa	Chena	0 1 10
9024	Arawakumbura in Pattipola korale, Yatikinda	Preliminary plan 3,175 Claimant—Crown.	Patana and forest	79 0 35
9904	Talagahagedara in Oyapalata, Wiyaluwa	Preliminary plan 3,549. Claimant—Crown. Bombogahamedapatana	Chena	2 1 19
9905	Do.	do.	Patana	6 1 25
9906	Do.	do.	Chena	6 2 3
9907	Do.	Galaelapotapatana	do.	5 2 32
9908	Do.	do.	Patana and forest	17 1 9
9909	Do.	Batawelagawatenna	do.	44 0 30
9910	Do.	do.	Chena	2 2 10
9911	Do.	Udagalihepatana	do.	11 1 5
9912	Do.	do.	Patana	109 1 4
519	Udakiruwa in Pattipola korale, Yatikinda	Preliminary plan 185. Claimant—Crown. Ginihiriyawahena	Chena	2 0 30

Upset price,—Rs. 10 per acre.

Further information regarding these lands may be obtained from the Surveyor-General, and regarding conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 605, P. OF U.

වර්ෂ 1903 ජූලි 28 වෙනි දින කොළඹ
මහසෙනෙට්ටුවේදී පවත්වාන ලද කටයුතු.

ඉහත දිනට අදාළව පවත්වාන ලද කටයුතු පිළිබඳව විස්තර කෙරෙන ලදී. ඉහත දිනට අදාළව පවත්වාන ලද කටයුතු පිළිබඳව විස්තර කෙරෙන ලදී. ඉහත දිනට අදාළව පවත්වාන ලද කටයුතු පිළිබඳව විස්තර කෙරෙන ලදී.

ඉහත දිනට අදාළව පවත්වාන ලද කටයුතු පිළිබඳව විස්තර කෙරෙන ලදී.

නො.	ගම.	සිතියම 3,416. අයිතියට කිසිදු නිකුත් කිරීමේ නම.	අන්තර්ගතය.	මහත. අ. රු. ප.
9468	බුද්ධගල කඳුකරකෝරලේ මහනකඳුර	කන්දේසේසේ පහත සිතියම 2,878.	පහත	17 0 24
8729	බුද්ධගල කඳුකරකෝරලේ අහලේ	අස්වැද්දුමේ කුඹුරේ කැලේ	බුකලාන	0 3 18
8730	එම	සිතියම 3,239.	එම	1 3 3
9133	බුද්ධගල කඳුකරකෝරලේ අළුපොත	අතිගතවත්ත සිතියම 2,877.	වත්ත	2 0 35
8726	කඳුකරකෝරලේ අහලේ	පුවක්කහඅරුවේවත්ත සිතියම 3,058.	බුද්ධබිම	0 2 6
8888	බුද්ධගලකෝරලේ පුරුක්කලාව	කෙලම්හහඅරුව සිතියම 787.	කුඹුර	1 0 3
2741	වැල්ලවාසේ කෝත්තල බිත්තැන්ගේ හම්බේගමුව	හම්බේගමුවේකැලේ සිතියම 758.	මිම්කැලේ	22 1 21
2653	වැල්ලවාසපලාන වැල්ලවාස කෝරලේ පහල හල්බොක්ක	පල්ලේසුරුව සිතියම 2,204.	පහත	3 3 19
7141	වැල්ලවාසේ කන්දපල්ල කෝරලේ හල්ලම්බුල්ල	ගෙබ්ම	පහත සහ ගස් සවල්පයක්	1 3 36

නො.	ගම.	ඉඩමේ නම. සිතියම 2,204.	අන්දම.	මහත. අ. රු. ප.
7142	වැල්ලවායේ කන්දපල්ලකෝරලේ ගල්දුම්මුල්ල	ගෙඩිම	පහත සහ ගස් සවල්ල	
7143	එම	එම	සක්	1 2 24
7144	එම	එම	එම	1 0 7
7145	එම	එම	එම	1 1 6
7146	එම	එම	එම	1 0 33
7147	එම	එම	එම	1 0 30
7148	එම	එම	එම	1 0 8
7148	එම	එම	එම	0 3 30
7165	එම	උඩවෙලපහන	එම	1 0 35
7166	එම	එම	එම	1 0 13
7167	එම	එම	එම	1 1 8
7168	එම	එම	එම	1 0 3
7169	එම	එම	එම	1 0 20
7170	එම	එම	එම	8 0 0
		සිතියම 2,481.		
7939	වැල්ලවායේ කන්දපල්ලකෝරලේ රඵවෙවෙල	උසසේන	පහත	17 0 0
		සිතියම 2,917.	අයිතිකම් කියවතා—වත්තුකන්නානි.	
U 372	වැල්ලවායේ කන්දපල්ලකෝරලේ කිරිමැටිය	ගලකාවාසේනේවත්ත	කෝපි	2 3 12
		සිතියම 3,055.	අයිතිකම් කියවතා—ආණ්ඩුව.	
8885	වැල්ලවාය	මඩුවලසේන	කැලේ	5 0 0
8886	එම	එම	එම	1 2 6
		සිතියම 3,051.		
8881	වැල්ලවායේ කන්දපල්ලකෝරලේ ගරන්නහවෙල	සිලිනැව්නේපහන	පහත	10 0 0
		සිතියම 2,485.	අයිතිකම් කියවතා—ආණ්ඩුව.	
7953	වැල්ලවායේ කන්දපල්ලකෝරලේ ඉරිවැන්දුම්පොල	—	පහත සහ කැලේ	15 3 6
		සිතියම 333.		
1063	වැල්ලවායකෝරලේ කිරිස ගොල්ල	කරමැටිය	සේන	1 1 20
		සිතියම 337.		
1078	වැල්ලවායේ මීදෙතිස	පිත්තරුව	එම	0 0 20
		සිතියම 336.		
1069	වැල්ලවායේ මීදෙතිස	ඉඵක්කුඹුර	සේන	0 1 6
1071	එම	සක්දෙතිකුඹුර	පහත	0 2 19
1074	එම	පහලකුඹුර	සේන	1 0 25
1076	එම	පඩියදැව	පහත	1 2 12
		සිතියම 325.		
1026	වැල්ලවාය	පොල්ගස්දැව	සේන	2 1 15
1028	එම	එම	කුඹුර	0 2 5
		සිතියම 613.		
2057½	වැල්ලවායේ කන්දපල්ලකෝරලේ මුත්සේන	සියඹලාගහදැව	සේන	0 1 10
		සිතියම 3,175.	අයිතිකම් කියවතා—ආණ්ඩුව.	
9024	අවිකිද පවිටිපොලකෝරලේ අරවාකුඹුර	සියඹලාගහදැව	පහත සහ මුකලාන	79 0 35
		සිතියම 3,549.		
9904	මිසඵව ඔහපලාතකෝරලේ කලගහගෙදර	බෝමුගහමදපහන	සේන	2 1 19
9905	එම	එම	පහත	6 1 25
9906	එම	එම	සේන	6 2 3
9907	එම	ගලලපොහපහන	එම	5 2 32
9908	එම	එම	පහත සහ කැලේ	17 1 9
9909	එම	බවවලකාවාගැන්න	එම	44 0 30
9910	එම	එම	සේන	2 2 10
9911	එම	උඩගලිසේනපහන	එම	11 1 5
9912	එම	එම	පහත	109 1 4
		සිතියම 185.		
519	අවිකිද පවිටිපොලකෝරලේ උඩකිරුව	කිනිකිරිසාවේසේන	සේන	2 0 30

අක්කරසකට ලක්සුව රුපියල් 10යි.
 මෙම ඉඩම් ගැණ වැඩිදුර තොරතුරු සර්වේයර්පනරාජකූතයෙන්ද, එකිනිමේ කොන්දේසි ගැණ ලැබු පලායේ ආණ්ඩුවේ ඒජන්තාදායකයෙන්ද දැනගත හැකිය.
 ගරුගර උතුමානත්වකන්සේනේ ආඥාව ලෙස,
 එවරුර්ඛි ඉම් කරන්,
 මහසෙනධාරීස් මම්හ.

No. 606, P. OF U.

Colonial Secretary's Office,
Colombo, April 27, 1903.

ON Monday, June 8, 1903, at 1 P.M., the Government Agent for the Province of Uva will put up to auction, at his office in the Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Udukinda division of the Badulla District of the Province of Uva. Preliminary plan 994. Applicant—Mr. F. J. Whittall. Claimant—Crown.

Lot.	Village.	Name of Land.	Description.	Upset Price	
				Extent.	per Acre.
				A. R. P.	Rs.
3384½	Kirawanagama in Medapalata of Udukinda	Gommelliyetenna	Patana	9 1 6	10

Further information regarding this land may be obtained from the Surveyor-General, and regarding conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 606, P. OF U.

වම් 1903 ක්වූ අප්‍රේල් මස 27 වෙනි දින කොළඹ මහසෙනෙවරියාණන්ගේ කන්තෝරුවේදී.

ලාභී දිසාමේ ආණ්ඩුවේ ඒජන්තාණන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වම් 1903 ක්වූ ජුනි මස 8 වෙනි දින වූ සඳු පස්වරු 10 බදු කම්බේරියේදී වෙන්දේසි කර විකුණනට යෙදෙනවා ඇත.

ලාභී දිසාමේ බදු පලාතේ උඩුකිඳ කොට්ඨාසයේ පිහිටා තිබෙන විම්කැබේලි.

සිතියම 994. අයිතිකම් කිසිවක්—ආණ්ඩුව. ඉල්ලුම්කාරයා—ඇෆ්. ජේ. විටෝල් උන්තාගේ.

කො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහත.
				අ. රු. ප.
3384½	උඩුකිඳ මැදපලාත කිරවනාගම	ගොම්බොලේලියේතැන්න	පහත	9 1 6
අක්කරයකට ලත්සුව රුපියල් 10යි.				

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශ්වරයන්ගෙන් සහ විකිනීමේ කොන්දේසි ගැණ ලාභී ආණ්ඩුවේ ඒජන්තාණන්ගේද දැනගන්නට පුළුවන.

ගරුකර උතුමානන්වහන්සේගේ ආඥාවලට,
එවරුහි ඉම් කරන්,
මහසෙනෙවරියාණන් විමස.

No. 607, P. OF U.

Colonial Secretary's Office,
Colombo, April 27, 1903.

ON Monday, June 8, 1903, at 1 P.M., the Government Agent for the Province of Uva will put up to auction, at his office in the Kachcheri, the lease for fifty years of the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Two allotments of land situated in the Udukinda division of the Badulla District of the Province of Uva. Preliminary plan 994. Applicant—Mr. F. J. Whittall. Claimant—Crown.

Lot.	Village.	Name of Land.	Description.	Extent.	
				A. R. P.	
3383	Wewegama in Gampaha korale of Udukinda	Kalugamuwedarendapatana	Patana	11 0	38
3384	Kirawanagama in Medapalata of Udukinda	Gommelliyakanda	do.	35 2 2	

The upset price of the lease will be Rs. 25 for both lots together.

Conditions :—

- (a) The rent per annum will be Rs. 1 per acre.
- (b) The land is to be used for a fuel reserve only.
- (c) The right of re-entry is reserved to Government in the event of the land being used for any other purpose than a fuel reserve.

Further information regarding these lands may be obtained from the Surveyor-General, and regarding further conditions of lease from the Government Agent, Province of Uva.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 607, P. OF U.

වම් 1903 ක්වූ අප්‍රේල් මස 27 වෙනි දින කොළඹ මහසෙනෙවරියාණන්ගේ කන්තෝරුවේදී.

ලාභී දිසාමේ ආණ්ඩුවේ ඒජන්තාණන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වම් 1903 ක්වූ ජුනි මස 8 වෙනි දින වූ සඳු පස්වරු 10 බදු කම්බේරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

ලාභී දිසාමේ බදු පලාතේ උඩුකිඳ කොට්ඨාසයේ පිහිටා තිබෙන විම්කැබේලි 2ක.

සිතියම 994. ඉල්ලුම්කාරයා—ඇෆ්. ජේ. විටෝල් උන්තාගේ. අයිතිකම් කිසිවක්—ආණ්ඩුව.

කො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහත.
				අ. රු. ප.
3383	උඩුකිඳ ගම්පහකෝරලේ වැවේගම	කරවුම්වෙදරුඛපහත	පහත	11 0 38

නො. 3384	ගම. උඩුකිඳ මෑදුපලාකකිරව නාගම	ඉඩමේ නම. ගොමොල්ලියෙකන්ද	අන්දම. පහන	මහත. අ. රු. ප. 35 2 2
----------	------------------------------	-------------------------	------------	-----------------------

කවිට් දෙකේම බිඳි දුක්ඛව රුපියල් 25යි.

කොන්දේසි :—

(a) අක්කරයකට අවුරුද්දට බිඳි රුපියල් 1යි;

(b) ඉඩම දර ගැණවට පමනක් පාවිච්චිකල යුතුයි.

(c) දර ගැනීම පමනක් හැර වෙන කවිඳුන්කන් පිනිස මෙම ඉඩම පාවිච්චිකලානම් ආණ්ඩුව විසින් ඉඩම හැවත ගන්නේය.

මෙම ඉඩම ගැණ වැඩිදුර කාරණ සර්වේසර්ස්කරුන්ගෙන් සහ විකිනීමේ කොන්දේසි ගැණ උදාවී ආණ්ඩු වි ඒජන්සියට නාත්සේකෙක්ද දාගන්නට පුළුවන.

ගරුගර උතුමානන්වකන්සේකේ ආඥාවලෙස,
එවරුහි ඉම් කරන්,
මහසෙනෙකාරිස් මමත.

No. 608, P. OF U.

Colonial Secretary's Office,
Colombo, April 29, 1903.

ON Wednesday, June 24, 1903, at 1 P.M., the Government Agent for the Province of Uva will put up to auction, at his office in the Kacheheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twenty-six allotments of land situated in the Badulla District of the Province of Uva.

Preliminary plan 825. Claimant—Crown.

Applicant—Mr. J. Rettie.

Lot.	Village.	Name of Land.	Description.	Extent. A. R. P.
2877	Angode in Soranatotalapata	Welkelepatana	Patana	61 0 0
2878	Wiyaluwa	do.	do.	66 1 32
Preliminary plan 790.				
2748	Oetumbe in Oyapalata, Wiyaluwa	Pitamaruwapatana	Patana	75 0 0
Preliminary plan 3,383.				
9391	Mudunpita in Udapalata, Udukinda	Gongalahulapatana	Patana	6 1 2
9391½	Do.	Kumbalarawehena	Chena	0 3 0
Preliminary plan 2,820.				
8656	Kahatawela in Mahapalata korale, Udukinda	Boragahaulpota	Paddy field	0 3 16
Preliminary plan 3,317.				
9281	Palugama in Udapalata korale of Udukinda	Maragasellapatana	Patana	3 1 25
Preliminary plan 3,323.				
M 502	Yalpatwela in Dambawinipalata, Udukinda	Mahakumburawatta	Coffee	2 2 24
9298	Do.	Pela-arawa	Paddy field	0 0 32
Preliminary plan 3,329.				
9312	Alawatugoda in Udapalata korale of Udukinda	Kolapatana	Patana	3 2 15
Preliminary plan 3,324.				
9299	Puhulpola in Dambawinipalata, Udukinda	Wandebeddekumbura	Paddy field	5 1 9
Preliminary plan 3,586.				
10075	Welimada in Udapalata of Udukinda	Ampitiyetenna	Patana	0 2 27
Preliminary plan 3,178.				
9025	Girambagama in Udapalata korale, Udukinda	Gedaragodahena	Chena	13 2 38
9026	Do.	Gannilagodahena	do.	23 1 0
Preliminary plan 3,221.				
9104	Palugama in Udapalata korale, Udukinda	Palugamahena	Patana	3 0 4
9105	Do.	do.	do.	1 3 34
Preliminary plan 3,276.				
9213	Alawatugoda in Udapalata, Udukinda	Mahawelatennapatana	Patana	10 3 5
Preliminary plan 3,293.				
9231	Kumarapattiyagama in Udapalata korale, Udukinda	Walkanatiyapatana	Patana	3 2 3
9232	Do.	do.	do.	3 1 21
9233	Do.	do.	do.	1 2 8
9234	Do.	do.	do.	3 3 25
9235	Do.	do.	do.	2 2 36
9236	Do.	do.	do.	2 1 9

Lot.	Village.	Name of Land.	Description.	Extent.		
				A.	R.	P.
		Preliminary plan 3,299.				
9241	Nugatalawa in Udapalata, Udukinda	—	Patana	10	1	19
9242	Do.	—	do.	1	2	19
B 500	Do.	Cocona-arawewattahena do.	Coffee	0	0	17

Upset price,—Rs. 10 per acre. 3

Further information regarding these lands may be obtained from the Surveyor-General, and regarding conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency's command,
 EVERARD IM THURN,
 Colonial Secretary.

No. 608, P. OF U.

වම් 1903 ක්වු අප්‍රේල් මස 29 වෙනි දින කොළඹ
 මහසෙනෙකාරීස්ථානයේ කන්තෝරුවේදී.

ලංකා දිසාවේ ආණ්ඩුවේ ඒජන්තවරයාණන් විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1903 ක්වු ජුනි මස 24 වෙනි දිනවූ බද්ද පස්වරු 10 බදුල්ලේ කවිවේ පිස්සේ වෙස්දේසිකර විකුණන්නට යෙදෙනවා ඇත.

ලංකා දිසාවේ බදු පලයේ පිහිටා තිබෙන බිම්කැබලි 26යි.
 සිතියම 825. අයිතිකම කිසිත්තා—ආණ්ඩුව. මෙම ඉඩම්වලට ඉල්ලුම්කාරයෙක් නැත.

නො.	ගම.	ඉඩමේ නම.	අත්දම.	මහත.	අ. රු. ප.
2877	විෂඵව කොරනානෙට පලාත	වැල්කැල්ලපහන	පහන		61 0 0
2878	අත්තොඩ	එම	එම		66 1 32
		සිතියම 790.			
2748	විෂඵව මහපලාත බිතුණි	පිටමාරුවපහන	එම		75 0 0
		සිතියම 3,383.			
9391	උඩුකිඳු උඩපලාත මුදුන්පිට	ගොත්තල්හුලපහන	එම		6 1 2
9391½	එම	කුඹල්අරුවෙහි	හෙහ		0 3 0
		සිතියම 2,820.			
8656	උඩුකිඳු මහපලාතකෝරලේ කකටවෙල	බොරගහලුපොත	කුඹුර		0 3 16
		සිතියම 3,317.			
9281	උඩුකිඳු උඩපලාතකෝරලේ පාඵහම	මාරගස්ඇල්ලේපහන	පහන		3 1 25
		සිතියම 3,323.			
M 502	උඩුකිඳු දඹවිනිපලාත සල් පත්වෙල	මහකුඹුරවත්ත	කෝපි		2 2 24
9298	එම	පැලඅරුව	කුඹුර		0 0 32
		සිතියම 3,329.			
9312	උඩුකිඳු උඩපලාතකෝරලේ අලපතුගොඩ	කොලපහන	පහන		3 2 15
		සිතියම 3,324.			
9299	උඩුකිඳු දඹවිනිපලාත පුහුල් පොල	වත්දිවැද්දෙකුඹුර	කුඹුර		5 1 9
		සිතියම 3,586.			
10075	උඩුකිඳු උඩපලාතකෝරලේ වැලිමඩ	අම්පිවිසේතැත්ත	එම		0 2 27
		සිතියම 3,178.			
9025	උඩුකිඳු උඩපලාතකෝරලේ නිරාභිතම	ගෙදරගොඩහෙහ	හෙහ		13 2 38
9026	එම	ගත්තිල්ලේගොඩහෙහ	එම		23 1 0
		සිතියම 3,221.			
9104	උඩුකිඳු උඩපලාතකෝරලේ පාඵහම	පාඵහමහෙහ	පහන		3 0 4
9105	එම	එම	එම		1 3 34
		සිතියම 3,276.			
9213	උඩුකිඳු උඩපලාත අලවතු ගොඩ	මහවෙලතැත්තේපහන	එම		10 3 5
		සිතියම 3,293.			
9231	උඩුකිඳු උඩපලාතකෝරලේ කුමාරපව්විසේතම	වල්කකවිසේපහන	එම		3 2 3
9232	එම	එම	එම		3 1 21
9233	එම	එම	එම		1 2 8
9234	එම	එම	එම		3 3 25
9235	එම	එම	එම		2 2 36
9236	එම	එම	එම		2 1 9

නො.	කම.	ඉඩම් කම.	අයදුම.	මහත.
		සිතියම 3,299.		අ. රු. ප.
9241	ලුකිඳි ලඬපලාන නුගකලාම	—	පහන	10 1 19
9242	එම	කොකනආරුවන්කේසෙන	එම	1 2 19
B 500	එම	එම	එම	0 0 17

අක්කරකඩ ලක්ෂුව රුපියල් 10යි.

මෙම ඉඩම් ගැණ වැඩිදුර තොරතුරු සර්වේක්ෂකවලට ගැනගෙනද, මිනිනිමේ කොන්දෙසි ගැණ ලාම පලාගේ ආණ්ඩුවේ ඒජන්තවරයාගෙන්ද දැනගත හැකිය.

ගරුකර ලකුමානවසන්සේගේ ආඥාව ලෙස,

එවරුර්ඩ් ඉම් හර්ස්,
මහසෙකුකාරිස් වම්ම.

No. 609, P. OF U.

Colonial Secretary's Office,
Colombo, April 29, 1903.

ON Monday, June 22, 1903, at 1 P.M., the Government Agent for the Province of Uva will put up to auction, at his office in the Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Sixty-nine allotments of land situated in the Badulla District of the Province of Uva.

Preliminary plan 415. Claimant—Crown.

Lot.	Village.	Name of Land.	Description.	Extent. A. R. P.
1399	Kurugama in Wellawaya korale	Paluwatta-arawa	Chena	0 0 26
1400	Do.	Andaregastenna	do.	1 1 25
Preliminary plan 137. Claimant—Crown.				
381	Obadaella in Mahapalata korale, Udukinda	Tempitiwela	Patana	1 0 37
Preliminary plan 130. Claimant—Crown.				
365	Haputela in Mahapalata korale	Kitulhattewatta	Old coffee garden	16 3 30
Preliminary plan 872. Claimant—Crown.				
3014	Dikwella in Bogoda korale of Yatikinda	Kekunagahalandawatta	Chena	0 3 15
3015	Do.	do.	do.	1 1 6
Preliminary plan 877. Claimant—Crown.				
3036	Kanawagolla in Wegam pattuwa of Wellassa	Danduwantalawa	Open land	0 0 31
3037	Do.	do.	do.	2 0 23
3038	Do.	do.	do.	3 0 5
3039	Kanawagolla in Wegam pattuwa of Wellassa	Danduwantalawa	Chena partly cleared and overgrown	4 2 6
3042	Do.	do.	Jungle	0 2 27
3043	Do.	do.	do.	0 2 27
3044	Do.	do.	Garden	0 0 22
3046	Do.	do.	Open land	0 1 32
3047	Do.	do.	do.	0 0 37
3048	Do.	do.	Jungle	0 1 17
3049	Do.	do.	Garden	0 1 19
3050	Do.	do.	Chena	0 2 20
3051	Do.	do.	Jungle	0 1 0
3052	Do.	do.	Garden	0 1 27

Preliminary plan 433. Claimant—Crown.

1562	Kurugama in Wellawaya korale of Wellawaya	Talawatta-arawa	Chena	0 1 4
------	---	-----------------	-------	-------

Preliminary plan 923. Claimant—Crown.

3210	Wattegedara in Dikwella of Bogoda korale, Yatikinda	Bogastennehenapatana	Patana	1 1 35
------	---	----------------------	--------	--------

Preliminary plan 268. Claimant—Crown.

709	Ranasinhagama in Kandapalla korale of Wellawaya	Bogahatennearawekumbura	Paddy land	1 0 13
-----	---	-------------------------	------------	--------

Preliminary plan 918. Claimant—Crown.

3156	Kiwulegedara in Wiyaluwa korale of Wiyaluwa	Maladungollemukalana	Forest and scrub	1 3 8
3157	Do	do	do	1 1 32
3158	Do	do	do	1 1 21
3159	Do	do	do	1 0 38
3160	Do	do	do	1 1 0
3161	Do	do	do	1 0 20
3163	Do	do	do	1 2 0
3166	Do	do	do	2 0 20
3167	Do	do	do	2 0 4
3168	Do	do	do	0 3 22
3169	Do	do	do	1 0 29

Lot.	Village.	Name of Land.	Description.	Extent.		
				A.	R.	P.
3170	Kiwulgedara in Wiyaluwa korale of Wiyaluwa	Maladungollemukalana	Forest and scrub	1	1	14
3173	Do	do	do	0	3	25
3174	Do	do	do	1	1	0
Preliminary plan 3,552. Claimant—Crown.						
9948	Gerandibakina	Gerandibakinahena	Chena and jungle	12	3	0
9950	Do	do	do	21	2	4
Preliminary plan 434. Claimant—Crown.						
1563	Pallemaduruwe in Wellawaya korale of Wiyaluwa	Hewapanguwa	Chena	3	2	18
1564	Do	Helagedara-arawa	do	0	0	39
1565	Do	Pallemaduruwa	do	16	3	10
1566	Do	Ambagahakumbura	do	4	2	27
Preliminary plan 918. Claimant—Crown.						
3175	Kiwulegedara in Wiyaluwa korale of Wellawaya	Maladungollemukalana	Forest and scrub	1	1	19
3176	Do	do	do	1	1	29
3177	Do	do	do	0	3	36
3178	Do	do	do	1	1	34
3180	Do	do	do	2	0	0
3181	Do	do	do	1	2	4
3182	Do	do	do	1	3	38
Preliminary plan 270. Claimant—Crown.						
711	Ranasinhagama in Kandapalla korale of Wellawaya	Tumpelakumbura	Paddy field	1	0	14
712	Do	Pinarawepatana	Patana	0	0	20
Preliminary plan 418. Claimant—Crown.						
1419	Medagalbokka in Wellawaya korale of Wellawaya	Depawalakumbura	Patana	1	1	20
1420	Do	Kohuwilearawa	do	0	3	5
Preliminary plan 78.						
204	Bulatwelgodagama in Kandapalla korale of Wellawaya	Udamullemukalana	Forest	47	0	0
205	Do	Galpodihenamukalana	do	19	2	28
Claimant—Isalebbe Abudu.						
S 8	Bulatwelgodagama in Kandapalla korale of Wellawaya	Diyahititennehena	Chena	6	3	8
Claimant—Muttiyah.						
T 8	Bulatwelgodagama in Kandapalla korale of Wellawaya	Kirimullahena	Chena	9	1	17
Claimant—Siyatu Gamarala.						
U 8	Bulatwelgodagama in Kandapalla korale of Wellawaya	Kirimullahena	Chena	1	0	26
Claimant—Crown.						
206	Bulatwelgodagama in Kandapalla korale of Wellawaya	Illuktenna or Diyahititenna	Forest	30	2	11
Claimant—S. Konnehami.						
V 8	Bulatwelgodagama in Kandapalla korale of Wellawaya	Diyahititenna	Chena	10	3	26
Claimant—K. Sinnappu's heirs.						
W 8	Bulatwelgodagama in Kandapalla korale of Wellawaya	Diyahititenna	Chena	5	0	31
Claimant—Crown.						
207	Bulatwelgodagama in Kandapalla korale of Wellawaya	Udamullamukalana	Forest	27	0	22
Preliminary plan 381. Claimant—Crown.						
1262	Telulla in Wellawaya korale of Wellawaya	Mayilagahaganila	Paddy	0	0	33
1263	Do	Pahala-aswedduma	Chena	3	1	11
Preliminary plan 61. Claimant—Crown.						
155	Pitiekumbura in Gampaha korale of Udukinda	Gewattakumbura	Old paddy field	2	0	25
156	Do	Illuktenna-arawa	do	1	0	8
Preliminary plan 85. Claimant—Crown.						
224	Landewela in Udapalata korale of Udukinda	Hompolladowa	Patana	2	0	22
Preliminary plan 506. Claimant—Crown.						
A 53	Hamapola in Nilgala korale of Wellassa	Kubukkandeniyearawa	Paddy field	1	1	35

Upset price.—Rs. 10 per acre.

Further information regarding these lands may be obtained from the Surveyor-General, and regarding the conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency's command,

EVERARD IM THURN,
Colonial Secretary.

No. 609, P. OF U.

වර්ෂ 1902 ක්වූ අප්‍රේල් මස 29 වෙනි දින කෙලබ මහසෙනෙවිතුමා විසින් උත්තරාණයේ කන්තෝරුවේදී.

උතුරු දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උත්තරාණයේ මිසිස් වෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1903 ක්වූ ජූනි මස 22 වෙනි දිනවූ සඳුදා පස්වරු 1 ව ඛදුල්ලේ දී වෙරළේදී වෙන්දේසි කර විකුණන්නට යෙදෙනවා ඇත.

උතුරු දිසාවේ ඛදුල්ල පලාතේ පිහිටා තිබෙන බිම්කැබලි 69යි.

සිතියම 415. අයිතිකම් නිසන්තා—ආණ්ඩුව. ඉඩමේ නම.

නො.	නම.	අන්දම.	වගන්. අ. රු. ප.
1399	වැල්ලවායේ වැල්ලවායකෝරලේ කුරුගම	පාළුවන්ගේ අරුව	0 0 26
1400	එම	අන්දරේගස්තැන්න	1 1 25
සිතියම 137.			
381	උඩුකිඳු මහපලාතකෝරලේ බිබ්බිආලේ	තැම්පිටිවෙල	1 0 37
සිතියම 130.			
365	මහපලාතකෝරලේ සපුතලේ	කිතුල්ගන්දේවන්ත	16 3 30
සිතියම 872.			
3014	ගම්කිඳු බෝගොඩකෝරලේ දික්වැල්ල	කැකුනගහලුන්දේවන්ත	0 3 15
3015	එම	එම	1 1 6
සිතියම 877.			
3036	වෙල්ලුස්සේ වැගන්පත්තුවේ කකවැගොල්ල	දඹුවන්තලාව	0 0 31
3037	එම	එම	2 0 28
3038	එම	එම	3 0 5
3039	එම	පංඤ්චස් එලිකර කැලේ වැව් තිබෙන	4 2 6
3012	එම	එම	0 2 27
3043	එම	එම	0 2 27
3044	එම	එම	0 0 22
3046	එම	එම	0 1 32
3047	එම	එම	0 0 37
3048	එම	එම	0 1 17
3049	එම	එම	0 1 19
3050	එම	එම	0 2 20
3051	එම	එම	0 1 0
3052	එම	එම	0 1 27
සිතියම 433.			
1562	වැල්ලවායේ වැල්ලවායකෝරලේ කුරුගම	තලවන්ගේ අරුව	0 1 4
සිතියම 923.			
3210	ගම්කිඳු බෝගොඩකෝරලේ දික්වැල්ලේවන්ගේ ගෙදර	බෝගස්තැන්ගේගේගේ පහත	1 1 35
සිතියම 268.			
709	වැල්ලවායේ කන්දපල්ලකෝරලේ රතසිංහගම	බෝගහතැන්ගේ අරුවේ කුඹුර	1 0 13
සිතියම 918.			
3156	පියළුවපලාත පියළුවකෝරලේ කිවුල්ලෙදර	මලදුන්ගෙල්ලේ මුසලාත	1 3 8
3157	එම	එම	1 1 32
3158	එම	එම	1 1 21
3159	එම	එම	1 0 38
3160	එම	එම	1 1 0
3161	එම	එම	1 0 20
3163	එම	එම	1 2 0
3166	එම	එම	2 0 20
3167	එම	එම	2 0 4
3168	එම	එම	0 3 22
3169	එම	එම	1 0 29
3170	එම	එම	1 1 14
3173	එම	එම	0 3 25
3174	එම	එම	1 1 0
සිතියම 3,552.			
9948	ගැරිබිබ්බින	ගැරිබිබ්බිනගේගේ	12 3 0
9950	එම	එම	21 2 4

නො.	ගම.	ඉඩමේ නම.	අක්ෂර.	මනක. අ. රු. ප.
1563	වැල්ලවායදිසාවේ වැල්ලවාය කෝරලේ පල්ලෙමදුරුව	සිතියම 434. සේවාපත්භූමි ගෙලගෙදරඅරම	සේන එම	3 2 18 0 0 39
1564	එම	පල්ලෙමදුරුව	එම	16 3 10
1565	එම	අඹනහඤ්චුර	එම	4 2 27
1566	එම	සිතියම 918.		
3175	විෂඵවදිසාවේ විෂඵවකෝර ලේ කිවුලේගෙදර	මලදුන්ගොල්ලේ මුකලාන	මුකලාන සහ සිතිය මකලේ	1 1 19
3176	එම	එම	එම	1 1 29
3177	එම	එම	එම	0 3 36
3178	එම	එම	එම	1 1 34
3180	එම	එම	එම	2 0 0
3181	එම	එම	එම	1 2 4
3182	එම	එම	එම	1 3 38
		සිතියම 270.		
711	වැල්ලවායේ කන්දපලකෝර ලේ රහසිංහගම	කම්පලේකුචුර	කුචුර	1 0 14
712	එම	පිංඤ්චේ පහන	පහන	0 0 20
		සිතියම 418.		
1419	වැල්ලවායදිසාවේ වැල්ලවාය කෝරලේ මැදගල්වොක්ක	දෙපාවෙලකුචුර	එම	1 1 20
1420	එම	කොංකොවිලේඅරම	එම	0 3 5
		සිතියම 78.		
204	වැල්ලවායදිසාවේ කන්දපල්ල කෝරලේ මුලන්වැල්ගොඩ	උඩුමුල්ලේමුකලාන	මුකලාන	47 0 0
205	එම	ගල්පොසිගේගේමුකලාන	එම	19 2 28
		අයිතිකම කියවතා:—ඉසාලෙම්මේ අඳුටුමුට්ටිතා.		
S 8	වැල්ලවායදිසාවේ කන්දපල්ල කෝරලේ මුලන්වැල්ගොඩ	දිංචිවිකැන්වේගේන	සේන	6 3 8
T 8	එම	කිරිමුල්ලේගේන	එම	9 1 17
		අයිතිකම කියවතා:—සිතාතු ගමරුල.		
U 8	එම	කිරිමුල්ලේගේන	එම	1 0 26
		අයිතිකම කියවතා:—ආණ්ඩුව. ඉළක්කැන්වේනොකොන් දිංචි සිවිකැන්වේන	මුකලාන	30 2 11
		අයිතිකම කියවතා:—අ.ස්. කොන්වේනම්.		
V 8	එම	දිංචිවිකැන්වේන	සේන	10 3 26
		අයිතිකම කියවතා:—කේ. සෙනප්පුගේ උරුමක්කාරකෝ. දිංචිවිකැන්වේන	සේන	5 0 31
		අයිතිකම කියවතා:—ආණ්ඩුව.		
207	එම	උඩුමුල්ලේමුකලාන	මුකලාන	27 0 22
		සිතියම 381.		
1262	වැල්ලවාය දිසාවේ වැල්ලවාය කෝරලේ ගෙඵල්ල	මසිලගහගත්තිලේ පහල		
1263	එම	අස්වැද්දුම	කුචුර සේන	0 0 33 3 1 11
		සිතියම 61.		
155	උඩුකිඳු ගම්පහකෝරලේ පිටියේකුචුර	ගේ, වත්ත, කුචුර	පරණ කුචුර	2 0 25
156	එම	ඉළක්කැන්වේඅරම	එම	1 0 8
		සිතියම 85.		
224	උඩුකිඳු උඩපලානකෝරලේ ලන්දෙවෙල	කෝම්පලදොව	පහන	2 0 22
		සිතියම 506.		
A 53	වෙල්ලස්සේ නිල්ගලකෝර ලේ භාවාපොල	කුචුක්කන්දෙතිගේඅරම	කුචුර	1 1 35

අක්කරයක ලංසුව රුපියල් 10යි.

මෙම ඉඩම් ගැණ වැඩිදුර තොරතුරු සර්වේචාර්ජ්කරුලත්තාන්සේගෙත්තු, විකිනීමේකොන්දේසි ගැණ
ලංසු ආණ්ඩුවේ ඒජන්තලත්තාන්සේගෙත්තු දුනහන හැකි.

ගරුහර උතුමානත්වගත්සේගේ ආඥාවලෙස,
එවරුඩි ඉම් කරන්,
මහසෙනසායුරස් පිලිස,

No. 610, P. OF U.

Colonial Secretary's Office,
Colombo, April 29, 1903.

ON Monday, June 22, 1903, at 1 P.M., the Government Agent for the Province of Uva will put up for sale or settlement, at his office in the Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Three allotments of land situated in the Udukinda division of the Badulla District of the Province of Uva.

Lot.	Village.	Preliminary plan 1,083. Applicant—Rajapaksa Mudiannelage Mudiense. Claimant—Crown. Name of Land.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
3564	Ettalapitiya in Mahapalata of Udukinda	Pillearawekumbura	Abandoned field	1 0 24	10
3565	Do.	Bogahaellapatana	Patana adjoining field	0 2 36	10
Preliminary plan 1,092. Applicants—Hettiarachchige Banda and Hangunnawegedara Punchi Menika. Claimant—Hangunnawegedara Punchi Menika. Present possessor Viyanna Muna Aruma Nada.					
3578	Kumarapattiya in Yatipalata of Udukinda	Walkanitiyekumbura	Field	0 1 26	15

Further information regarding these lands may be obtained from the Surveyor-General, and regarding conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency's command,

EVERARD IM THURN,
Colonial Secretary.

No. 610, P. OF U.

වම් 1903 හවු අප්‍රේල් මස 29 වෙනි දින කොළඹ මහසෙනෙවරියාගේ කන්තෝරුවේදී.

ඉහත දිනට ආණ්ඩුවේ ඒජන්තාධිකාරියේ විසින් මෙහි පහත අදහස්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1903 හවු ජුනි මස 22 වෙනි දිනට අදාළ පස්වරු 1කට බදු කඩවිටියේදී විකුණනු ලැබේ. කෙටි කිරීමක් කරනු ලැබේ.

ඉහත දිනට බදු පලයෙන් උඩුකිදු කොට්ඨාසයේ පිහිටා ඇති බව කීමකට බැඳී.

නො.	ගම.	පිහිටීම 1,083. ඉල්ලුම්කරු:—රජ පාලනවලින් සේවයේ මුදියන්සේ. අයිතිකම් කියන්නා:—ආණ්ඩුව. ඉඩමේ නම.	අන්දම.	මහ. ගණන.	පටුනක් ගණන.
3564	උඩුකිදු මහපලාතකෝර	පිල්ලොරු නිකුම්	පුරස් භුමි	1 1 24	10
3565	ලේ අන්තපිටිය එව	බෝගහආලේපහන	භුමි ව යාම නිකුත පහන	0 2 36	10

පිහිටීම 1,092. ඉල්ලුම්කරු:—ගව්විආල විවිදයේ බන්ධා සහ අදහස්වනු ලැබූ පුංචිමැනිකා. අයිතිකම් කියන්නා:—ගව්විආල විවිදයේ පුංචිමැනිකා, දුනට ඉඩම මුත්තියිදින විශේෂතා. මුතා. අරුචිකාද.

3578	උඩුකිදු අම්පලාතකුමාර පවිටිය	විල්කනවිජයකුමාර	භුමි	0 1 26	15
------	-----------------------------	-----------------	------	--------	----

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේසර්වකරුන්ගේ සහ විකිනීමේ කොන්දේසි ගැණ කාරණා ඉහත ආණ්ඩුවේ ඒජන්තාධිකාරියේ අදහස්වනු ලැබේ.

තරුකර උතුරු කන්තෝරුවේ ආඥාවලට,
එවරුන් ඉම් කරන්න,
මහසෙනෙවරියාගේ මමය.

LAND SALES IN THE PROVINCE OF SABARAGAMUWA

Lease of Crown Gem Lands, Ratnapura District.

NOTICE is hereby given that the lease of the right to search for gems for two years in the following lots of Crown lands situated at Gabbela in the Pannil pattuwa of Atakalan korale, in the District of Ratnapura, will be sold by public auction at the Ratnapura Kachcheri on Tuesday, June 16, 1903, at 2 P.M.

2. The person or persons whose bid is accepted by the Government Agent, subject to the approval of Government, will be required to pay the full amount of the bid at once in cash.

3. The lessee or lessees will have to pay to the Assistant Conservator of Forests half royalty rates for all timber felled or used on the land.

4. Within fifteen days after the communication of the approval of Government, the person or persons whose bid is accepted shall enter into a bond for the fulfilment of the conditions on which the bid is accepted.

5. Further information can be obtained from the Government Agent, Province of Sabaragamuwa.

List of Lands.

Lot.	Name of Land.	Extent. A. R. P.
2975	Jambugahagulana	4 0 0
2976	Do.	1 3 0
2977	Do.	3 2 0

Upset price,—Rs. 100 per acre for the two years.

Ratnapura Kachcheri,
April 23, 1903.

G. SAXTON,
Government Agent.

රත්නපුර දිස්ත්‍රික්කේ රජසන්තක මැතින් ඉඩම් බදු විකිණීමයි.

අධිකාරී කොට්ඨාසේ පත්තිලිපිවරුන්ගේ ගබඩාවල පිහිටා තිබෙන මෙහි පහත සඳහන්වෙන රජසන්තක ඉඩම් කවිවල අඩු රුදු දෙකක් ඉදි මැතින් ගරුකරුන්ට බලය ලබන පුනි මස 16 වෙනි අභ්‍යර්ථනාදී පස්වරු දෙකට රත්නපුරේ කිවි මෙරියේදී ප්‍රසිද්ධ වෙන්දේසියේ බදු විකුණනවා ඇත.

2. ආණ්ඩුව විසින් ඒකතුආකාරයට සටන්ව ඒජන්තවරුන්ගේ විසින් බාරගත්ව ගෙදෙන ඉල්ලීමේ මුදල අත්පිට ගෙවන්නට ඕනෑම.
3. බදුගන්ව ගෙදෙන අය හෝ අයවන්න විසින් ඉඩම්වල තිබී කපන්නට හෝ පාවිච්චිකරන්නට ගෙදෙන ලිවලට ආණ්ඩුවට ගෙවියයුතු මුදලෙන් දෙකෙන් කොටසක් සබරගමු පලාතේ කැලැච්චන්තවරුන්ගේට ගෙවන්නට ඕනෑම.
4. ඉල්ලීම ආණ්ඩුව විසින් ආරක්ෂා කරන බව දැනුම්දුන් පහලොස් දිනක් ඇතුළතදී ඉල්ලීම අයිති අය හෝ අයවන්න එම ඉල්ලීම බාරගන්නට ගෙදෙන කොන්දේසි පිලිපැදීම සඳහා ඔප්පුවකට බැඳෙන්නට ඕනෑම.
5. මේ ඉඩම් ගැන වැඩිදුර කාරණා සබරගමු පලාතේ ආණ්ඩුවේ ඒජන්තවරුන්ගේගෙන් දැනගන්නට පුළුවන.

ඉඩමේ ඉලක්කම.	ඉඩම් ලැයිස්තුව; කොමර් 1,076. ප්ලාන්කරුදීසිය. ඉඩමේ නම.	මහත. අ. රු. ප.
2975	ජම්බුගහගලය	4 0 0
2976	එම	1 3 0
2977	එම	3 2 0

අවුරුදු දෙකටම අක්කරයකට හක්සේරු ගනන රුපියල් 100.
 වර්ෂ 1903 ක්වු අප්‍රේල් මස 23 වෙනි දින රත්නපුරේ කවිමේරියේදීය. ජී. සැන්ස්ටන්, ආණ්ඩුවේ ඒජන්ත වරයා.

No. 482, P. OF S. Colonial Secretary's Office, Colombo, April 17, 1903.

ON Friday, May 29, 1903, at 1 o'clock P.M., the Assistant Government Agent for the Kegalla District will put up to auction, at his office in Kegalla Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Nine allotments of land situated in the Paranakuru, Lower Bulatgama, and Atulugam korales of the Kegalla District of the Province of Sabaragamuwa.

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
4811	Dikkelemukalana	A. A. Franklin	Forest (for sale)	28 0 0	30
1256	Habaralakotuwa	Preliminary plan 492. Village—Meedeniya. Rambukpota Ratamahat-maya	Forest (for sale)	7 0 0	20
2796	Kalugalkonagala <i>alias</i> konamukalana	Preliminary plan 1,004. Village—Halmessa. Kalugal-	Forest (for sale)	6 1 23	30
J. 118	Galandehena	—	Chena (for sale)	0 0 26	20
651	Egallehena	Preliminary plan 311. Village—Gantuna. J. Rankira	Forest (for sale)	14 1 0	20
1993	Galdottemukalana and gahamadittedeniya	Preliminary plan 656. Village—Pannala. Hapu-	Jungle (for sale)	1 0 7	20
2720	Dangampolakele	Preliminary plan 963. Village—Dangampola. H. A. Hayes	Forest (for sale)	15 0 16	25
2721	Do.	do.	Chena (for sale)	4 3 8	15
3990	Bilinghamukalana	Preliminary plan 178. Village—Ganepalla. K. Punchi Appuhami and H. W. de Silva	Forest (for sale)	5 2 14	25

Further particulars respecting the above lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kegalla.

By His Excellency's command,
 EVERARD IM THURN,
 Colonial Secretary.

No. 482 P. OF S. වර්ෂ 1903 ක්වු අප්‍රේල් මස 17 වෙනි දින කොළඹ මහසෙනෙවිවරුන්ගේ කාර්යාලයේදීය.

බරගමු දිසාවේ කැගල්ලේ උපඒජන්තවරුන්ගේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1903 ක්වු මැයි මස 29 වෙනි දිනදී සිකුරුදු දවල් එකට කැගල්ලේ කවිමේරියේදී වෙන්දේසිකර විකුණන්නට ගෙදෙනවා ඇත.

සබරගමු දිසාවේ කැගල්ලේ පලාතේ පරණකුරු සහ අවුළුමහෝරල සහ පාලමුල්ලේ පිහිටා තිබෙන බිම්කැබලි 9ක්.

කො.	ඉඩමේ නම.	ඉල්ලීමකරු.	අත්දම්.	මහත. අ. රු. ප.	ගහත. රු.
4811	දික්කැලේමුකලාන	ඒ. පු. ස්කිල්ඩ් මහත්මයා	මුසලාන (විකිණීම පිණිස)	28 0 0	30
1256	බබරලකොටුව	රඹුක්පොහ රචේමහත්මයා	එම	7 0 0	20

නං.	ඉඩමෙහි.	ඉල්ලුම් කාරයා.	අත්දම.	පවත්ගත්ත	
				මහල. රු. ප.	රු.
2796	කළුගල්ලකොන්දෙහි වත් කළුගල්ලකොන්දෙහි මුකලාන	සිතියම 1,004. ගම—කාල්මැස්ස.			
J 118	ගල්ලැව්දේසෙන	—	මුකලාන (විකිනිම පිණිස) (එම)	6 1 23	30
651	ඇගල්ලේසෙන	සිතියම 311. ගම—ගන්දුන. ඉ. උංකිත	මුකලාන (එම)	14 1 0	20
1993	ගල්ලැව්දේසෙන මුකලාන සහ කපුගමහිත්තේ දෙකිය	සිතියම 656. ගම—පත්තල.	බැඳිද (එම)	1 0 7	20
2720	දත්තමපොලකැලේ එම	සිතියම 963. ගම—දත්තමපොල. එම්. ජී. සේස මහත්මයා	මුකලාන (එම)	15 0 16	25
2721	එම	එම	මුකලාන (එම)	4 3 8	15
3990	බිලිත්තමුකලාන	සිතියම 178. ගම—ගන්දෙපල්ල. පුත්තේපුකාමි සහ එම්. බිලිවි. ද සිල්වා	මුකලාන (එම)	5 2 14	25

මෙම ඉඩම් කැණ වැඩිදුර කාරණා සර්වේසර්ස් හැරුණු විකිනිම කොන්දේසි ගැණ කැගල්ලේ උපද්වත්තලත්තාත්තේසෙන ද දකුණට පුළුවන.

ගරුහර උතුරු මානවිකත්තේසෙන ආඥා ලෙස,
එවරුම් ඉම් කරත්,
මහසෙකුකැපිස් මමිත.

LAND SALES IN THE WESTERN PROVINCE.

(Continued from page 1247.)

No. 1,528, W. P. Colonial Secretary's Office, Colombo, April 29, 1903.

ON Friday, June 12, 1903, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the term authorized by Government.

Preliminary plan 4,667. Situation—Meda pattu of Hewagam korale. Village—Pinnawala (Meda pattu).

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
883	Hel alias Kolainkumbura	Crown	Two jak trees and 2 breadfruit trees about 2 years old, (encroached upon by Alutkorlage Harmanis)	0	0 38	30
909	Vaulagahahenwatta	Village—Uggala (Meda pattu). Crown	Twelve arecanut trees about 5 years old (encroachment by Halpage Baba Appu)	0	1 4	30
931	Halgahakumbura	Village—Wewelpanawa. Crown	Owita (encroached by Pinnawalage Sedoris and others)	0	1 10	30

Preliminary plan 3,130. Situation—Meda pattu of Hewagam korale. Village—Kahawala.

4507	Wanidalahena	Jalis, Madilis, and Pabilis Appu	About 300 cocoanut and jak plants 4 years old	6	0 38	25
4508	Do.	T. Jalis and T. Magiris	Cocoanut and jak 3 to 6 years old	10	1 28	25
4509	Do.	T. Harmanis and Elias Vederala	Cocoanut and jak 3 years old	4	1 25	25

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent		Upset Price
				A.	R. P.	per Acre. Rs.
4513	Kahatagahalanda	Crown	Overgrown chena	9	0 38	20
4514	Do.	Dehiwalalianage Manis Appu	Cocoanut plants 2 years old	7	3 24	25
4515	Pamburagahalanda	Manis Arnolis	Cocoanut plants 3 years old	4	1 19	25
4516	Do.	T. Siman Appu and T. Podi Appu	Cocoanut plants 2 years old	15	1 0	25.
4516½	Pamburagahawatta	Tuppahige Juanis Appu	Cocoanut plants 5 to 25 years old	1	3 16	30
4517	Do.	Tuppahige Babu Appu and Odiris Appu	Cocoanut plants 2 years old	1	3 20	25
G 235	Mellagahawatta	Jalis, Harmanis, and Magris	Cocoanut and jak 30 years old	2	3 35	50
H 235	Kelagahawatta	D. Elias Vederala	Cocoanut and jak 28 years old	4	1 25	50
I 235	Do.	D. Sardiel Peris and Manis Appu	Cocoanut and jak 30 years old	4	2 5	50
J 235	Kelagahalanda	Crown	Jungle	5	0 36	30
K 235	Valengahawatta	D. Sardiel Appu, Peris Appu, and Elias Vederala	Cocoanut 30 years old	6	1 13	40
L 235	Kelagahawatta	T. Don Carolis, Babahamy, and others	do.	24	0 38	50
Q 235	Alubogahawatta	T. Don Carolis, Siman, and Julius	do.	6	3 17	40
Preliminary plan 3,130. Situation—Meda pattu of Hewagam korale. Village—Kahawala.						
Z 235	Delgahawatta	T. Peris Appu and Podi Sinno	Cocoanut 30 years old	4	0 27	50
A 236	Kolainkumbura	T. Don Karolis, Simanchi Appu, and others	Paddy field	7	1 3	50
Preliminary plan 6,539. Situation—Palle pattu of Hewagam korale. Village—Mullegama.						
9959	Horapayalanda	Kalu Achchige Suwaris	A few arecanut and plantain trees	0	3 31	25
Preliminary plan 6,598. Situation—Meda pattu of Hewagam korale. Village—Horagala.						
T 475	Polgahakanattewatta	Kudage Allis Appu and Walpolage Thepanis	Cocoanut 50 years old	1	0 7	75
X 475	Ambalangodellewatta	Kirige Nicholas Appu	Cocoanut 30 years old	0	1 39	100
10212	Nugedeniya	do.	Deniya	0	0 38	20
10213	Ambalangodellewatta	W. Sadelis	Cinnamon 15 years old	7	0 20	75
D 476	Polgahakanattewatta	Hewaradage Bempiya and Dochcha	do.	0	0 24	75
10214	Nugedeniya	Crown	Deniya	0	0 16	15
Preliminary plan 8,355. Situation—Meda pattu of Hewagam korale. Village—Mawatgama.						
6021	Induruwala	Bamunu Achchige Suwaris Appu and others	Paddy field	17	0 14	120
Preliminary plan 8,595. Situation—Meda pattu of Hewagam korale. Village—Owitigama.						
6788	Alubogahakumbura	D. J. D. Jayasuriya and Alut-koralage Babu Sinno	Paddy field	2	0 5	50
6789	Alubogahakissiya	do.	do.	0	2 2	50
Preliminary plan 8,433. Situation—Udugaha pattu of Hewagam korale. Village—Eswatta.						
6281	Asweddumekumbura	Crown	Deniya	1	0 12	20
Preliminary plan 4,933. Situation—Meda pattu of Hewagam korale. Village—Labugama.						
3557	Mellagahawatta	Polanigey Selohami and Ramasamy	Cocoanut 30 years old	2	1 13	60
3558½	Eratuagelanda	W. Herat Sinho	Cocoanut, jak, and arecanut 10 years old	0	2 13	30
3559½	Do.	H. Harmanis	A few breadfruit trees	1	0 0	25

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,528, W. P.

වර්ෂ 1903 ක්වු අප්‍රේල් මස 29 වෙනි දින කොළඹ මහසෙනෙවරියාගේ කැබලිවලින්.

වසරක දින 12 ක්වු ව. කොටසකින් ආණ්ඩුවේ එරෙහිව පවත්වාගෙන යාමේ විසින් මෙහි පහත සඳහන් වෛන ආණ්ඩුව සන්ධාන ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1903 ක්වු ජුනි මස 12 වෙනි දින වූ සකුරුදු දොළ 12ට කොළඹ කපිවෙරියේදී වෙන්දේසි කර විකුණනු ලබන හෝ නිවැරදි කර දෙන්නට යොදනවා ඇත.

සිකිං ම 4,667. පිහිටි මැදපත්තුවේ, සේවාගම්කෝරලේ. ගම—පිත්තවල (මැදපත්තුවේ.)

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියන්නා.	අන්දම.	වටිනාකම මහ. ගහන.	
				අ. රු. ප.	රු.
883	හැල් කොනෙන් කොල දුන්නකුමුර	ආණ්ඩුව	දුම්රිය වයස් කොස් ගස් දෙකක් සහ දෙල්ගස් දෙකක්, අළුත්කෝරලයේ හර්මානිස් විසින් අල්ලාගන්නා ඉඩම	0 0 38	30
909	වවුලගහසේනවත්ත	ගම—රුක්මල (මැදපත්තුව) ආණ්ඩුව	පස්අවුරුදු පුවක් ගස් 12, හල්පොස් බිඳුණු අස්සු අල්ලාගන්නා ඉඩම	0 1 4	30
931	හල්ගහකුමුර	ගම—වෙවැල්පොව. ආණ්ඩුව	පිත්තවලයේ සේදි රිස්සහ කවන් අග අල්ලාගන්නා ඉඩම	0 1 10	30
4507	සිකිං ම 3,130. වත්දොලයේන	මැදපත්තුවේ, සේවාගම්කෝරලේ. ක්ලිස්, මදිලිස් සහ පහිලිස් අස්සු	ගම—කහවල. හතර අවුරුදු පොල් සහ කොස් පැල 300	6 0 38	25
4508	එම	පි ක්ලිස් සහ පි මාහිරිස්	3 සිට 6 අවුරුදු වයස් පොල් සහ කොස්	10 1 28	25
4509	එම	පි හර්මානිස් සහ එලියෙස් වෙදරල	තුන්අවුරුදු පොල් සහ කොස්	4 1 25	25
4513	කහවගහලන්ද	ආණ්ඩුව	ගේන	9 0 38	20
4514	එම	දෙහිවලලියකගේ මානිස් අස්සු	දුම්රිය වයස් පොල්	7 3 24	25
4515	පමුරුගහලන්ද	දෙහිවලලියකගේ අර්නෝලිස්	තුන්අවුරුදු එම	4 1 19	25
4516	එම	පි සිමන් අස්සු සහ පි පොහි අස්සු	දුම්රිය එම	15 1 0	25
4516½	පමුරුගහවත්ත	තුන්දොස් ප්‍රමානිස් අස්සු	පහේ සිට විසිපස් අවුරුදු පොල්	1 3 16	30
4517	එම	තුන්දොස් බිඳුණු අස්සු සහ බිදිරිස් අස්සු	දුම්රිය වයස් පොල්	1 3 20	25
G 235	මැල්ලගහවත්ත	ක්ලිස්, මාහිරිස් සහ හරමානිස්	හය අවුරුදු පොල් සහ කොස්	2 3 35	50
H 235	කැලගහවත්ත	පි එලියෙස් වෙදරල	විසිඅවුරුදු පොල් සහ කොස්	4 1 25	5
I 235	එම	පි හර්දියොල් පිරිස් සහ මානිස් අස්සු	හය අවුරුදු පොල් සහ කොස්	4 2 5	50
J 235	කැලගහලන්ද	ආණ්ඩුව	කැලේ	5 0 36	30
K 235	වලාගහවත්ත	පි හර්දියොල් අස්සු, පිරිස් අස්සු සහ එලියෙස් වෙදරල	හය අවුරුදු පොල්	6 1 13	40
L 235	සිකිං ම 3,130. කැලගහවත්ත	මැදපත්තුවේ සේවාගම්කෝරලේ. පි දෙත් කරෝලිස්, බබාගාමි සහ හවන්	ගම—කහවල. හය අවුරුදු පොල්	24 0 38	50
Q 235	අළුවේගහවත්ත	පි. දෙත් කරෝලිස්, සිමන් සහ ජලියස්	එම	6 3 17	40
Z 235	දෙල්ගහවත්ත	සිකිං ම 3,130. සේවාගම්කෝරලේ මැදපත්තුව. පි. පිරිස් අස්සු සහ පොහි සික්දොස්	හය අවුරුදු පොල්	4 0 27	50
A 236	කොලදුන්නකුමුර	පි. දෙත් කරෝලිස්, සිමන් අස්සු සහ හවන්	කුමුර	7 1 3	50
9959	සිකිං ම 6,539. හොරපොලන්ද	සේවාගම්කෝරලේ පල්ලේපත්තුවේ. කප්පාලියේ සුමාරිස්	ගම—වුල්ලෙගම. පුවක් සහ කෙසෙල් ගස් විකක්	0 3 31	25
T 475	සිකිං ම 6,598. පොල්ගහකකක්කවත්ත	සේවාගම්කෝරලේ මැදපත්තුව. කුමාගේ අල්ලිස් අස්සු සහ වල් පොලගේ කොපානිස්	ගම—හොරගල. පහස් අවුරුදු පොල්	1 0 7	75
X 475	අම්බලම්ගොඩැල්ලේ වත්ත	කිරිගේ නිකොලස් අස්සු	හය අවුරුදු පොල්	0 1 39	100
10212	හුගේදෙතින	එම	දෙතින	0 0 38	20

නො.	ඉඩම් නම.	අයිතිකම් කීට්තය.	අත්දම.	පවත්වන	
				මහන. ගණන.	අ. රු. ප. රු.
10213	අම්බරමුණොඩැල්ලේ වත්ත	බිඹලිව් සාදුලිය	15 අවුරුදු කුරුඳු	7	0 20 75
D 476	පොල්ගහකකන්තෙ වත්ත	සේවාරදගේ බේම්පියා සංදේවපියා	එම	0	0 24 75
10214	නුගේදෙහිය	ආණ්ඩුවේ	දෙහිය	0	0 16 15
6021	ඉඳුරුවල	සිතියම 8,355. ගම—මාවත්තම. බවුනුආම්මේ සුවාරිස්අප්පු සහ තවත්	කුමුර	17	0 14 120
6788	අළුබෝගහකුමුර	සිතියම 8,595. ගම—බිම්මිගම. හි පේ හි සරසුරිය සහ අළුත් කෝරලගේ බිම්බු සිංහයා	එම	2	0 5 50
6789	එම කිස්සිය	සිතියම 8,433. සේවාගම්කෝරලේ උඩුගහපත්තුවේ. ගම—ඇස්වත්ත.	එම	0	2 2 50
6281	අස්වැද්දුමකුමුර	ආණ්ඩුව	දෙහිය	1	0 12 20
3557	වැල්ලගහවත්ත	සිතියම 4,933. සේවාගම්කෝරලේ මැදපත්තුවේ. ගම—ලවුගම. පොලනිගේ සෙලෝතාමි සහ රුමසාමි	කීස්අවුරුදු පොල් දහඅවුරුදු පොල්, කොස් සහ පුවක්	2	1 13 60
3558½	ඇරතුමාගේලන්ද	බිඹලිව්. හෙරත සිංහයා	දෙල්ගස් විකක්	0	2 15 30
3559½	එම	එම. හරමානිස්	දෙල්ගස් විකක්	1	0 0 25

මෙම ඉඩම් ගැණ වැසිදුර කාරණා සර්වේචර්ජනලාප්තවනාත්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ බස්නාහිර දිසාවේ මාකාසිපති ආණ්ඩුවේ ඒජන්තලාපනාත්සේගෙන්ද දැනගත්ව පුළුවන.

හරුහර උතුමානවත්තසේගේ ආඥාව ලෙස,
එවරුහි ඉම් කරන්,
මහසෙනෙසාරිස් මමත.

LAND ACQUISITION NOTICES.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for obtaining access to the back of certain premises in Colombo street and Castle Hill street for the removal of night soil, to wit :-

Preliminary plan 5,219. Village—Within the Municipality of Kandy.

Lot.	Assessment No.	Description.	Name of Claimant.	Extent.		
				A.	R.	P.
D 866	Nos. 21, 22, 23	House	Girihagama Kumaramami	0	0	0.56
E 866	Do.	Open land	do.	0	0	0.07
F 866	Do.	House	do.	0	0	0.20
G 866	Do.	Other portion of F 866	do.	0	0	0.06
H 866	Do.	Open land	do.	0	0	1.25
I 866	Do.	Part of cesspit	do.	0	0	0.02
J 866	Do.	Cesspit	do.	0	0	0.17
K 866	No. 20	Part of firewood store	The heirs of Haramanis de Soysa	0	0	0.32
L 866	Do.	Part of cesspit	do.	0	0	0.22
M 866	Do.	Other part of cesspit	do.	0	0	0.30
N 866	Nos. 17, 18, 19	Part of kitchen	A. D. J. Wijegoonawardena	0	0	0.33
O 866	Do.	Other part of kitchen	do.	0	0	0.38
P 866	Do.	Covered way	do.	0	0	0.04
Q 866	Do.	Part of cesspit	do.	0	0	0.18
R 866	Do.	Other half of cesspit	do.	0	0	0.20
S 866	—	Half of room	A. Philip, Esq.	0	0	0.16
T 866	—	Other half of room	do.	0	0	0.21
U 866	No. 170	Part of cesspit	G. Jayatilake	0	0	0.25
V 866	Do.	Other part of cesspit	do.	0	0	0.40
W 866	No. 171	Part of boutique	Walli Amma	0	0	0.12
X 866	Do.	Part of cesspit	do.	0	0	0.14
Y 866	Do.	Other part of cesspit	do.	0	0	0.11
Z 866	No. 172	Part of cesspit	Mohammadu Casim	0	0	0.16
A 867	Do.	Other part of cesspit	do.	0	0	0.23
B 867	No. 173	Part of cesspit and firewood shed	S. Werappa Chetty	0	0	0.19
C 867	Do.	Other part of above	do.	0	0	0.12
D 867	No. 174	Part of firewood shed	Sena Hadji Marikkar	0	0	0.30

Lot.	Assessment No.	Description.	Name of Claimant.	Extent.		
				A.	R.	P.
E 867	Nos. 175 and 176	Part of boutique	Ana Cader Saibo	0	0	0.13
F 867	Do.	Open ground	do.	0	0	0.10
G 867	Do.	Part of cesspit	do.	0	0	0.15
H 867	Do.	Other part of cesspit	do.	0	0	0.18
I 867	Nos. 177 and 178	Open ground	Domingo Dias	0	0	0.33
J 867	No. 179	do.	Bibile Bandara Menika and Girihagama Kumarihami	0	0	0.24
K 867	Nos. 180 and 181	Part of cattle shed	Wadugodapitiya	0	0	0.54
L 867	No. 183	Part of cesspit	Bibile Bandara Menika and Girihagama Kumarihami	0	0	0.15
M 867	Do.	Other part of cesspit	do.	0	0	0.05
N 867	Nos. 184 and 185	Part of storeroom	V. Vellu	0	0	0.19
O 867	Do.	Part of kitchen	do.	0	0	0.07
P 867	Do.	Part of cesspit	do.	0	0	0.12
Q 867	Do.	Other part of cesspit	do.	0	0	0.08
R 867	Do.	Open ground	do.	0	0	0.25
S 867	Mosque	do.	Mohammedan community	0	0	0.05
T 867	No. 99	Part of cesspit	A. Mee Euna Lebbe	0	0	0.15
U 867	Do.	Other part of cesspit	do.	0	0	0.13
V 867	No. 98	Part of cesspit	K. Nadar Saibo	0	0	0.16
W 867	Do.	Other part of cesspit	do.	0	0	0.13
X 867	No. 97	Part of cesspit	R. C. Mission	0	0	0.15
Y 867	Do.	Other part of cesspit	do.	0	0	0.06
Z 867	Nos. 94, 95, 96	Part of dwelling room	M. M. Salgado	0	0	0.15
A 868	Do.	Open ground	do.	0	0	0.09
B 868	Do.	Part of cesspit	do.	0	0	0.04
C 868	Do.	Other part of cesspit	do.	0	0	0.09
D 868	Do.	Open ground	do.	0	0	0.12
E 868	Do.	Part of cesspit	do.	0	0	0.04
F 868	Do.	Other part of cesspit	do.	0	0	0.09
G 868	Do.	Open ground	do.	0	0	0.04
H 868	Do.	Part of verandah	do.	0	0	0.07
I 868	Do.	Part of kitchen	do.	0	0	0.13
J 868	No. 92	Part of room	B. M. M. Mendis	0	0	0.27
K 868	Do.	Part of cesspit	do.	0	0	0.12
L 868	Do.	Other part of cesspit	do.	0	0	0.05
M 868	Nos. 89, 90, 91	Part of cesspit	Lady de Soysa	0	0	0.09
N 868	Do.	Part of cesspit	do.	0	0	0.07
O 868	Do.	Remaining part of cesspit	do.	0	0	0.05
P 868	Do.	Covered way	do.	0	0	0.13
Q 868	Do.	do.	do.	0	0	0.14
R 868	Do.	Open ground	do.	0	0	0.75

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands.

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at the Kandy Kachcheri on May 13, 1903, at 1 o'clock P.M., and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Kandy Kachcheri,
April 9, 1903.

J. P. LEWIS,
Government Agent.

විෂය 1876 කවුළු අවුරුද්දේ තොම්මර 3-වන ආඥාවලින් අගවෙති වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්තකට, ඒකමි:—අසුම් කෙරුණාම පිණිස කෙරුණ විදියේ සහ කොටුපොලොවල විදියේ සමහර කොටුපොලොවල පිලිකනුවලට පැමිණීමට මාගේ සැලැස්වීම පිණිස මෙහි පහත සඳහන්වෙන ඉඩම් ලබාගැනීමේ සඳහා ක්‍රියාකරණ පිණිස “විෂය 1876-යේ ඉඩම් ලබාගැනීමේ ආඥාවලින්” අගවෙති කොටුපොලොවලට පැමිණීමට සාරයට පල ප්‍රකාරයට කාරක මණ්ඩලයකට මතුවුණේ ඉඩම් ලබාගැනීමට අදාළව වගන්තියේ අනුකූලව පිලිකනුවලට පැමිණීමට:—

සිතියම 5,219. ගම—මහලුව: නගරයකුල.

නො. වැනි තොම්මරය.	අගවුම.	අයිතියක් කියවන්නා.	මෙත.
නො. වැනි තොම්මරය.	අගවුම.	අයිතියක් කියවන්නා.	අ. රු. ප.
D 866	21, 22, 23	ගේ	0 0 0.56
E 866	එම	නිසිබම	0 0 0.07
F 866	එම	ගේ	0 0 0.20
G 866	21, 22, 23	F 866-යේ අතින් කොටස	0 0 0.06
H 866	එම	නිසිබම	0 0 1.25
I 866	එම	කකුස්සියෙහි කොටසක්	0 0 0.02
J 866	එම	කකුස්සිය	0 0 0.17
K 866	තොම්මර 20	දර ඉස්වරුවෙන් කොටසක්	0 0 0.32
L 866	එම	කකුස්සියෙහි කොටසක්	0 0 0.22
M 866	එම	කකුස්සියෙහි අතින් කොටස	0 0 0.30
N 866	17, 18, 19	කකුස්සියෙහි කොටසක්	0 0 0.33
O 866	එම	කකුස්සියෙහි අතින් කොටස	0 0 0.38
P 866	එම	මැසිලිකර නිවස පාර	0 0 0.04
Q 866	එම	කකුස්සියෙහි කොටසක්	0 0 0.18
R 866	එම	කකුස්සියෙහි අතින් කොටස	0 0 0.20
S 866	—	කාමරයෙහි කොටසක්	0 0 0.16
T 866	—	කාමරයෙහි අතින් කොටස	0 0 0.21

இ.ச.	முகட்டுவரி இலக்கம்.	விவரம்.	உரித்தாளர் பெயர்.	விசரலம். ஏ. மா. ப.
H	866	தொடர் 21, 22, 23	வெளிநிலம்	0 0 1-25
I	866	மேற்.	மலக்குழியின் ஓர் பாகம்	0 0 0-02
J	866	மேற்.	மலக்குழி	0 0 0-17
K	866	தொடர் 20	விறகுச்சாலைவின் ஓர் பாகம்	0 0 0-32
L	866	மேற்.	மலக்குழியின் ஓர் பாகம்	0 0 0-22
M	866	மேற்.	மலக்குழியின் மறுபாகம்	0 0 0-30
N	866	தொடர் 17, 18, 19	மடைப்பள்ளியின் ஓர் பாகம்.	0 0 0-33
O	866	மேற்.	மடைப்பள்ளியின் மறுபாகம்	0 0 0-38
P	866	மேற்.	மூடியவழி	0 0 0-04
Q	866	மேற்.	மலக்குழியின் ஓர் பாகம்	0 0 0-18
R	866	மேற்.	மலக்குழியின் மறுபாகம்	0 0 0-20
S	866	—	அறையின் அரைப்பங்கு	0 0 0-16
T	866	—	அறையின் மற்ற அரைப்பங்கு	0 0 0-21
U	866	தொடர் 170	மலக்குழியின் ஓர் பாகம்	0 0 0-25
V	866	மேற்.	மலக்குழியின் மறுபாகம்	0 0 0-40
W	866	தொடர் 171	கடையின் ஓர் பாகம்	0 0 0-12
X	866	மேற்.	மலக்குழியின் ஓர் பாகம்	0 0 0-14
Y	866	மேற்.	மலக்குழியின் மறுபாகம்	0 0 0-11
Z	866	தொடர் 172	மலக்குழியின் ஓர் பாகம்	0 0 0-16
A	867	மேற்.	மலக்குழியின் மறுபாகம்	0 0 0-23
B	867	தொடர் 173	மலக்குழியின் ஓர் பாகமும் விறகு சா லையும்	0 0 0-19
C	867	மேற்.	மேற்சொல்லியவைவின் மறுபாகம்	0 0 0-12
D	867	தொடர் 174	விறகுக்கொட்டகையின் ஓர் பாகம்	0 0 0-30
E	867	தொடர் 175 & 176	கடையின் ஓர் பாகம்	0 0 0-13
F	867	மேற்.	வெளிநிலம்	0 0 0-10
G	867	மேற்.	மலக்குழியின் ஓர் பாகம்	0 0 0-15
H	867	மேற்.	மலக்குழியின் மறுபாகம்	0 0 0-18
I	867	தொடர் 177 & 178	வெளிநிலம்	0 0 0-33
J	867	தொடர் 179	மேற்.	0 0 0-24
K	867	தொடர் 180 & 181	மாட்டுக்கொட்டகையின் ஓர் பாகம்	0 0 0-54
L	867	தொடர் 183	மலக்குழியின் ஓர் பாகம்	0 0 0-15
M	867	மேற்.	மலக்குழியின் மறுபாகம்	0 0 0-05
N	867	தொடர் 184, 185	பண்டகச்சாலையின் ஓர் பாகம்	0 0 0-19
O	867	மேற்.	மடைப்பள்ளியின் ஓர் பாகம்	0 0 0-07
P	867	மேற்.	மலக்குழியின் ஓர் பாகம்	0 0 0-12
Q	867	மேற்.	மலக்குழியின் மறு பாகம்	0 0 0-08
R	867	மேற்.	வெளி நிலம்	0 0 0-25
S	867	பள்ளிவாசல்	மேற்.	0 0 0-05
T	867	தொடர் 99	மலக்குழியின் ஓர் பாகம்	0 0 0-15
U	867	மேற்.	மலக்குழியின் மறுபாகம்	0 0 0-13
V	867	தொடர் 98	மலக்குழியின் ஓர் பாகம்	0 0 0-16
W	867	மேற்.	மலக்குழியின் மறுபாகம்	0 0 0-13
X	867	தொடர் 97	மலக்குழியின் ஓர் பாகம்	0 0 0-15
Y	867	மேற்.	மலக்குழியின் மறுபாகம்	0 0 0-06
Z	867	தொடர் 94, 95, 96	குடியிருக்கும் அறைகளின் ஓர் பாகம்	0 0 0-15
A	868	மேற்.	வெளிநிலம்	0 0 0-09
B	868	மேற்.	மலக்குழியின் ஓர் பாகம்	0 0 0-04
C	868	மேற்.	மலக்குழியின் மறுபாகம்	0 0 0-09
D	868	மேற்.	வெளிநிலம்	0 0 0-12
E	868	மேற்.	மலக்குழியின் ஓர் பாகம்	0 0 0-04
F	868	மேற்.	மலக்குழியின் மறுபாகம்	0 0 0-09
G	868	மேற்.	வெளிநிலம்	0 0 0-04
H	868	மேற்.	விறகுநதையின் ஓர் பாகம்	0 0 0-07
I	868	மேற்.	மடைப்பள்ளியின் ஓர் பாகம்	0 0 0-13
J	868	தொடர் 92	அறையின் ஓர் பாகம்	0 0 0-27
K	868	மேற்.	மலக்குழியின் ஓர் பாகம்	0 0 0-12
L	868	மேற்.	மலக்குழியின் மறுபாகம்	0 0 0-05
M	868	தொடர் 89, 90, 91	மலக்குழியின் ஓர் பாகம்	0 0 0-09
N	868	மேற்.	மலக்குழியின் மறுபாகம்	0 0 0-07
O	868	மேற்.	மலக்குழியின் மறுபாகம்	0 0 0-05
P	868	மேற்.	மலக்குழியின் மறுபாகம்	0 0 0-13
Q	868	மேற்.	மூடியவழி	0 0 0-14
R	868	மேற்.	வெளிநிலம்	0 0 0-75

எடுத்துக் கொள்வதற்கான எத்தனஞ்செய்யும்படி 1876 ம் இலக்குக் காணியை எடுத்துக்கொள்வதைப்பற்றிய சட்டத்தின்
 னது 6 ம் பிரிவின் ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடன தேசாதிபதியவர்கள் எனக்
 குக் கற்பனைசெய்திருப்பதனால், அக்காணியை ஆட்கி ஒப்புக்கொள்ள அரசாட்சியார் எண்ணியிருக்கிறார் என்பதை 7 ம் பிரி
 வில்படி வேண்டிய பிரகாரம் நான இதுனைக்கொண்டு பிரதிநிதமாய் விளம்பரஞ்செய்கிறேன்.

மேற்கூறிய காணிகளுக்கு உரித்துப்பெசுகின்ற சகலரும் தாமத அல்லது அவரவருடைய காரியகாரர்மூலமாய்
 1903 ம் இலக்காகிமாசம் 13 த் தேதியிலானது பின்பகல் 1 மணிக்கு கண்டிக் கச்சேரியில் என்முன்பாக வெளிப்பட்டுத்
 தத்தமக்கு அக்காணியிலுள்ள உடந்தைகளினது தன்மையையும் அவ்வுடந்தைகளுக்காய்த் தாம் சாதிக்கும் உரித்துகளின்
 தொகையையும் விவரங்களையும் சொல்லும்படி இத்தலை அவர்களிடத்திற் கேட்டுக்கொள்ளப்படுகின்றது.

கண்டிக் கச்சேரி,
 1903 ம் இலக்காகிமாசம் 9 த் உ.

ஜே. பி. ஸ்வீன்,
 அரசாட்சி ஏசண்டி.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for a site for a latrine, to wit:—

Preliminary plan 5,230. Village—Nawalapitiya.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent.		
				A.	R.	P.
B 869	Bridgend estate	Tea	Mr. Morris	0	0	2.50
C 869	Do.	do.	do.	0	0	1.50
D 869	Do.	do.	do.	0	0	0.40
E 869	Do.	do.	do.	0	0	1.25
F 869	Do.	do.	do.	0	0	1
G 869	Do.	do.	do.	0	0	0.80
H 869	Do.	do.	do.	0	0	3
I 869	Do.	do.	do.	0	0	0.25
J 869	Do.	do.	do.	0	0	3
K 869	Do.	do.	do.	0	0	2
13920	—	Nawalapitiya-Kotmale road	Crown	0	0	2.50
13921	—	Waste	do.	0	0	1.50
13922	—	Nawalapitiya-Kotmale road	do.	0	0	2
13923	—	do.	do.	0	0	0.25
13924	—	do.	do.	0	0	0.25

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands.

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at the Kandy Kachcheri on May 20, 1903, at 2 o'clock P.M., and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Kandy Kachcheri,
April 16, 1903.

J. P. LEWIS,
Government Agent.

විෂි 1876 ක්ව අවුරුද්දේ නොමිමර 3෧෪ ආඥාපනුයේ හත්වෙනි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කවුසුන්කට, එනම්:—ප්‍රසිච්ච වැසිකිලියක් සෑදීම පිණිස මෙහි පහත සඳහන්වෙන ඉඩම් ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස "විෂි 1876෧෪ ඉඩම් ලබාගැනීමේ ආඥාපනුයේ" හවෙනි කාණ්ඩයේ කරනලෙන පංගාර්තුවල ප්‍රකාරයට කාරක මණ්ඩලයාට මන්ගුණය ඇතුළු ලකුමානන්වහන්සේගෙන් නිසිආකාර මට අණලැබී තබේ, ඒ ඉඩමින්ම:—

කො.	ඉඩමේ නම.	සිතියම 5,230. ගම—නාවල පිටිය.	අයිතියම නිසන්තා.	මහත.
අන්දම.	අන්දම.	අන්දම.	අන්දම.	අ. රු. ප.
B 869	බ්‍රිජ් ඇන්ඩ්වික්ක	තේ	මොරිස්මහතා	0 0 2.50
C 869	එම	එම	එම	0 0 1.50
D 869	එම	එම	එම	0 0 0.40
E 869	එම	එම	එම	0 0 1.25
F 869	එම	එම	එම	0 0 1
G 869	එම	එම	එම	0 0 0.80
H 869	එම	එම	එම	0 0 3
I 869	එම	එම	එම	0 0 0.25
J 869	එම	එම	එම	0 0 3
K 869	එම	එම	එම	0 0 2
13920	—	නාවලපිටිය කොන්මලේපාර	ආණ්ඩුව	0 0 2.50
13921	—	මුඩුකිම	එම	0 0 1.50
13922	—	නාවලපිටිය කොන්මලේපාර	එම	0 0 2
13923	—	එම	එම	0 0 0.25
13924	—	එම	එම	0 0 0.25

එබැවින් ඉඩම් අයිතිකර ගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙනබව පොදුජනතාව දැනගැනීම සඳහා හත්වෙනි වගන්තියේ ඔනෑකර තිබෙන හැරියට මෙසින් දැනුම්දෙමි.

ඉහතත් ඉඩම්වලට අයිතිවාසිකම් ඇත්තාවූ සෑමදෙනම තමුන්ම නොහොත් තමුන් වෙනුවට ක්‍රියාකරණ අග වෂි 1903 ක්ව මැයි මස 20 වෙනි දින පස්වරු දෙකේ (2) කහිසමට මහනුවර කවිචේරියේදී මා ඉදිරිපිටට පැමින ඒ කොසි අන්දමේ අයිතිවාසිකමේදී කියා කියා සිටින්නට ඔනෑම සහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලාසිටින මුදල් ගණනත් ඊට ඇත්තාවූ තමුන්ගේ අයිතියමේ තොරතුරුත් කියා සිටින්නට ඔනෑම මෙසින් දැනගත යුතුයි.

වෂි 1903 ක්ව අප්‍රේල් මස 16 වෙනි දින දින මහනුවර කවිචේරියේදීය.

ජේ. පී. ලුවිස්,
ආණ්ඩුවේ ඒජන්ත මහත.

1876 ම් (වෂි)-ත් 3 ම් ඉලක්කප් ප්‍රදානනිසු 7 ම් ප්‍රිච්චි පිරකාරය මහක්‍රමුණු ශිලා ආණ්ඩු පිරිසිදුකිරීමට වෙනස්වන පිණිසින් සොල්පටුම කාණ්ඩය, අං.තාවය:—

පිරිසිදුකිරීමට ඉලක්ක 5,230. ක්‍රමය—තාවලපිටිය.

කො.	කාණ්ඩයාගේ பெயர்.	විවරය.	உரித்தானியின் பெயர்.	விசாலம்.
අ.	අ.	අ.	අ.	අ. රු. ප.
B 869	විසිසන්ද් (තාවලපිටිය ධුප්පාලත්) තොට්ටම්	තේ	මොරිස්මහතා	0 0 2.50
C 869	තේ	තේ	තේ	0 0 1.50
D 869	තේ	තේ	තේ	0 0 0.40
E 869	තේ	තේ	තේ	0 0 1.25
F 869	තේ	තේ	තේ	0 0 1
G 869	තේ	තේ	තේ	0 0 0.80
H 869	තේ	තේ	තේ	0 0 3
I 869	තේ	තේ	තේ	0 0 0.25
J 869	තේ	තේ	තේ	0 0 3
K 869	තේ	තේ	තේ	0 0 2

NOTICES UNDER THE WASTE LANDS ORDINANCES.


Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring Lands to be Crown Property.

In the matter of the lands called Nillehena, Nallehena, Idendiyawellahena, Koskandawalahena, Naluwehena, Galhindahena, Dorownahena, Egallamullahena, situate in the village of Ganegoda in the Beligal korale of the Kegalla District, in the Province of Sabaragamuwa, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named lands (*vide* notice No. 786), and no claim having been made to the said lands or to any interest therein within the period of three months from the date specified in the said notice, I, Charles Stewart Vaughan, Assistant Government Agent for the Kegalla District, in the Province of Sabaragamuwa, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 27th day of March, 1903, order and declare that the said lands, as more fully described herein below, situate in the village of Ganegoda in the Beligal korale of the Kegalla District, in the Province of Sabaragamuwa, and shown as lots V 72, W 72, B 74, B 75, Q 73, X 72, Y 73, R 73, H 73 in preliminary plan 4,658, and in the annexed certified tracing therefrom, and containing in extent 58 acres 1 rood and 13 perches, are the property of the Crown.

Description of Lands referred to.

Nillehena, Nallehena, Idendiyawellahena, Koskandawalahena, Naluwehena, Galhindahena, Dorownahena, Egallamulahena (P.P. V 72, W 72, B 74, B 75, Q 73, X 72, Y 73, R 73, H 73): bounded



Situation : Ganegoda village in Kandupita pattu of Beligal korale.

Lot.	Name of Land.	Extent.	
		A.	R. P.
V 72	Nillehena	4	1 30
W 72	Nallehena	15	1 6
B 74	Idendiyawellahena	7	3 24
B 75	Do.	10	2 8
Q 73	Koskandawalahena	6	1 32
X 72	Naluwehena	2	1 16
Y 73	Galhindahena	2	3 13
R 73	Dorownahena	3	2 34
H 73	Egallamullahena	4	3 10
G 74	Battahena	9	2 4
Y 72	Galkadullehena	6	3 8
Z 72	Rawanamedellegollahena	5	2 0
Z 73	Gonamaddahena	9	1 38

Surveyor-General's Office,
Colombo, June 17, 1901.

J. L. HAMPTON,
for Acting Surveyor-General.

on the north by T.P. 127,405 called Koskandawalawatta purchased by M. Punchirala, Koskandawala-kumbura (P.P. ^{4,658}_{P 73}) claimed by Punchirala Baba Appu and three others, a dry stream, title plans Nos. 140,415 and 140,414 called Totillehena and Etambagahaelahena purchased by D. A. Punchirala ; on the east by the korale boundary of Three Korales, Amunuwalahenyaya (P.P. ⁵⁷₇) claimed by Appu Gan-arachchi and others ; on the south by a portion of Gonamadehena claimed by Hawapedige Ukkuwa and others and a portion of the village boundary of Pittegama village ; on the west by Gona-maddahena, Rawanamedellegollehena, Galkadullehena, Battahena (P.P. ^{4,658}_{Z 73, Z 72, Y 72, G 74}) claimed by C. M. Loku Banda and eight others.

Kegalla Kachcheri,
March 27, 1903.

C. S. VAUGHAN,
Assistant Government Agent.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900,"
admitting Land to be Private Property.

In the matter of the lands commonly called or known as Battahena, Galkadullehena, Rawanamedellagollahena, Gonamaddahena, situate in the village of Ganegoda in the Beligal korale of the Kegalla District, in the Province of Sabaragamuwa, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."


WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 12th day of October, One thousand Nine hundred and One, that if no claim to the lands commonly called or known as Battahena, Galkadullehena, Rawanamedellagollahena, Gonamaddahena, situate in the village of Ganegoda in the Beligal korale of the Kegalla District, in the Province of Sabaragamuwa, containing in extent 31 acres 1 rood and 10 perches, and shown as lots G 74, Y 72, Z 72, Z 73 in preliminary plan 4,658 as described in the annexed certified tracing therefrom, was made to the Assistant Government Agent of the District of Kegalla within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown :

And whereas (1) Chandrasekara Mudiyansele Loku Banda, (2) Chandrasekara Mudiyansele Punchi Banda, (3) Atapatturallage Dingiri Banda, (4) Maddumarallaya Punchirala, (5) Maddumarallaya Dingirala, (6) Maddumarallaya Sinno Appuhami, (7) Vedarallaya Dingirihami, (8) Disanayaka Arachchillaya Mohottihami, (9) Disanayaka Arachchillaya Hami, all of Ganegoda, made claim thereto, and I, Charles Stewart Vaughan, Assistant Government Agent for the Kegalla District, in the Province of Sabaragamuwa, made due inquiry into such claim ; I, with the consent of His Excellency the Governor, do hereby admit the claim of the said claimants to the said lands, as more fully described herein below, under section 4, sub-section (1), of the said Ordinances.

Description of Lands referred to.

Battahena, Galkadullehena, Rawanamedellagollahena, Gonamaddahena (P.P. ^{4,658}_{G 74, Y 72, Z 72, Z 73}):
bounded on the north by Viharamullahena (P.P. ^{4,658}_{M 73}) claimed by Baba Appu and three others,
Amunamullahena (P.P. ^{4,658}_{T 72}) claimed by Punchirala Mudalihami and two others, a dry stream; on the
east by Koskandawalahena, Galhindahena, Dorownahena, Egallamullahena (P.P. ^{4,658}_{Q 73, Y 73, R 73, H 73})
claimed by the Crown; on the south by Gonamadehena claimed by Hawapedige Ukkuwa and others
and the village boundary of Pittegama village; on the west by Marawehena (P.P. ^{4,658}_{A 73}) claimed by

Punchirala Mudalihami and two others, Gallindahena (P. P. ^{4,658} N 73) claimed by Baba Appu and three others, Galkindehena (P. P. ^{4,658} X 73) claimed by Loku Banda and three others, Kandearambe (P. P. ^{4,658} P 73) claimed by Punchirala Mudalihami and two others, Goragoddayagewatta (P. P. ^{4,658} L 73) claimed by



Situation : Ganegoda village in Kandupita pattu of Beligal korale.

Lot.	Name of Land.	Extent. A. R. P.
V 72	Nillehena	4 1 30
W 72	Nailehena	15 1 6
B 74	Idendiyawellahena	7 3 24
B 75	Do.	10 2 8
Q 73	Koskandawalahena	6 1 32
X 72	Naluwehena	2 1 16
Y 73	Galhindahena	2 3 13
R 73	Dorownahena	3 2 34
H 73	Egallamullahena	4 3 10
G 74	Battihena	9 2 4
Y 72	Galkadullehena	6 3 8
Z 72	Rawanmedellegollahena	5 2 0
Z 73	Gonamaddahena	9 1 38

Surveyor-General's Office,
Colombo, June 17, 1901.

J. L. HAMPTON,
for Acting Surveyor-General.

Baba Appu and three others, and a portion of Viharamullahena (P. P. ^{4,658} M 73) claimed by Baba Appu and three others.

Kegalla Kachcheri,
March 26, 1903.

G. S. VAUGHAN,
Assistant Government Agent.

Order under Section 4, Sub-Section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900, declaring the Land to be Crown Property.


In the matter of the land commonly called or known as Kirigalapallahena, situate in the village of Liyanagekanda in the Atulugam korales of the Kegalla District, in the Province of Sabaragamuwa, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 31st day of October, One thousand Nine hundred and Two, that if no claim to the land commonly called or known as Kirigalapallahena, situate in the village of Liyanagekanda in the Kegalla District, in the Province of Sabaragamuwa, containing in extent 149 acres, and shown as lot 2,253 in preliminary plan No. 111, as described in the annexed certified tracing therefrom, was made to the Assistant Government Agent of the District of Kegalla within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown :

And whereas Gamladdalage Siddappu of Kahanawita made claim thereto ; and whereas the said claimant has withdrawn his claim to the said land, I, Charles Stewart Vaughan, Assistant Government Agent for the Kegalla District, in the Province of Sabaragamuwa, under and by virtue of the powers vested in me in that behalf by section 4 of the said Ordinance No. 1 1899, do hereby on this 25th day of March, 1903, order and declare, under section 4, sub-section (1), of the said Ordinances, that the said land, as more fully described herein below, is the property of the Crown.

Description of the Land referred to.

Kirigalapallahena (P.P. ¹¹¹2,253): bounded on the north by Welimandiyamukalana (P.P. ¹⁰⁷2,186) claimed by the Crown, village boundary of Atulugama village, Andagalahena (P.P. ¹⁰⁷2,187) claimed by P. Punchi Menika, and the village boundary of Kanangama village ; on the east by a portion of the village



Situation : Liyanagekanda village in Atulugam korale of Three Korales.

Lot.	Name of Land.	Extent.	
		A.	R. P.
2253	... Kirigalappallahena and six other chenas ...	149	0 0

Surveyor-General's Office,
Colombó, May 9, 1902.

P. D. WARREN,
Acting Surveyor-General.

boundary of Kanangama village, Midenmaladeniyahena (P.P. ¹⁰⁷/_{2,187}), Kadarakandahena (P.P. ¹¹⁰/_{2,231}) claimed by K. G. Mituruhami, village boundary of Kahanawita village, Hikgahahena (P.P. ¹¹⁰/_{2,231}) claimed by K. G. Mituruhami; on the south by Atalmankadehena (P.P. ¹¹⁰/_{2,231}) claimed by K. G. Mituruhami and the village boundary of Kahanawita village; on the west by T.P. 124,580 called Dehiowita estate claimed by the heirs of Mr. J. F. Millington, T.P. 126,126 called Dehiowita estate claimed by the heirs of Mr. J. F. Millington, and the village boundary of Urupeleuwa village.

Kegalla Kachcheri,
March 25, 1903.

C. S. VAUGHAN,
Assistant Government Agent.

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring Lands to be Crown Property.

In the matter of the lands called Dewungalemukalana, situate in the village of Batambure in the Kinigoda korale of the Kegalla District, in the Province of Sabaragamuwa, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named lands (*vide* notice No. 985), and no claim having been made to the said lands or to any interest therein within the period of three months from the date specified in the said notice, I, Charles Stewart Vaughan, Assistant Government Agent for the Kegalla District, in the Province of Sabaragamuwa, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this Twenty-eighth day of March, 1903, order and declare that the said lands, as more fully described herein below, situate in the village of Batambure in the Kinigoda korale of the Kegalla District, in the Province of Sabaragamuwa, and shown as lots 5,207, 5,210 in preliminary plan No. 7,984, and in the annexed certified tracing therefrom, and containing in extent 12 acres 3 roods and 11 perches, are the property of the Crown.

Description of Lands referred to.

1. Dewungalemukalana (P.P. ^{7,984}/_{5,207}): bounded on the north by Kotagamayawatta claimed by Halpitiya Arachchi and a drain; on the east by Dikdeniya (P.P. ^{7,654}/_{K 382}) claimed by James Samarakkodi; on the south and west by T.P. 148,411 called Dewungalemukalana claimed by J. D. F. Samarakkodi.

2. Dewungalemukalana (P.P. ^{7,984}/_{5,210}): bounded on the north by Kindagollehena claimed by Kiri Menika, a drain, Metiwalagawahena claimed by Batambure Arachchi, Galandehena claimed by A. Mudalihami, Udahataburewatta claimed by Batambure Arachchi; on the east by Malwattahena claimed by Dingiri Menika; on the south by Dewungalehena claimed by Pilippu Aiyah, Dewungalehena claimed by H. Duraya, Kahagahamulahena and Dewungalehena claimed by Samarakkodi, and Dewungalehena claimed by Mudalihami; on the west by T.P. 148,411 called Dewungalemukalana and Dikdeniya (P.P. ^{7,654}/_{K 382}) claimed by James Samarakkodi.

Kegalla Kachcheri,
March, 28 1903.

C. S. VAUGHAN,
Assistant Government Agent.

SALE OF ARRACK, TOLL, AND OTHER RENTS.

NOTICE is hereby given that on Thursday, May 7, 1903, at 1 P.M., will be put up for re-sale at the Puttalam Kachcheri, at the risk of the original purchasers, the under-mentioned Toll Rent of the Puttalam District from May 8 to December 31, 1903, if one of the original purchasers, Kurukulasuriya Pedro Ferdinando of Moratuwa, has not before that date signed the security bond of the above rent.

The purchasers at the re-sale will be required to deposit an amount equal to one month's purchase of the rent on the day of sale.

Further conditions will be read and explained on the day of sale.

Bridge Toll.
Kottukachehiya.

G. F. PLANT,
for Government Agent.
Kurunegala Kachcheri,
April 27, 1903.

විකිනීමේ දිනේදී වැඩිදුරටත් කොන්දේසි කිය
වා කේරුමිකර දෙනවා ඇත.

ප:ලම් රේන්දය.
කොට්ටුකච්චිය.
ඒ. ඇස්. පලුන්චි,
ආණ්ඩුවේ ඒජන්තනැත වෙනුවට.
වම් 1903 ක්වු අප්‍රේල් මස 27
වෙනි දින කුරුනෑගල කම්
වේරියේදීය.

වම් 1903 ක්වු මැයි මස 8 වෙනි දින සිට දෙසැ
ම්බර් මස 31 වෙනි දින දක්වා යන කාලය
ඇතුලත මෙහි පහත සඳහන් වෙන පුනාලම්
දිස්ත්‍රික්කවේ කොටුපලු රේන්ද මිලයට ගන්ට
යෙදුනාවූ පලුමු ගැනුම්කාරයින්ගෙන් එක්කෙ
නෙක් වන මොරටුවේ පදිනච්චි කුරුකුලසූරිය
පේදුරු ප්‍රදිනන්ද විසින් වම් 1903 ක්වු මැයි මස
7 වෙනි දිනට නොහොත් ඊට ප්‍රථමයෙන් රේන්
දේට ඇපදී තිබෙන ඇප මප්පුවට අත්සන් කර
න්තට නොයෙදුනොත් පලුමු ගැනුම්කාරයින්ගේ
අලාබයට එකී මැයි මස 7 වෙනි වූහස්පතින්ද
පස්වරු එකට පුනාලම් කම්වේරියේදී නැවත
විකුණන්ට යෙදෙන බව මෙහිත් දැනුම්දන්තා
ඇත.

විකිනීමේ දිනේදී අළුත් ගැනුම්කාරයින් විසින්
ගන්වියයෙදෙන මුදලෙන් මාසයකට වැටහෙන
කොටස එම දිනේදී ගෙවන්ඩ මිනෑය.

විකිනීමේ දිනේදී වැඩිදුරටත් කොන්දේසි කිය
වා කේරුමිකර දෙනවා ඇත.

ප:ලම් රේන්දය.

කොට්ටුකච්චිය.

ඒ. ඇස්. පලුන්චි,
ආණ්ඩුවේ ඒජන්තනැත වෙනුවට.

වම් 1903 ක්වු අප්‍රේල් මස 27
වෙනි දින කුරුනෑගල කම්
වේරියේදීය.

1903 ම් ජූනි මාසයේදී 8 ඊ් දේති නුවකුසි
මාර්ගයේ 31 ඊ් දේති වරායට පුත්තලම් පුත්තලම්
දිස්ත්‍රික්කයේ වරායට පාලකුත්තක පුත්තලම් කප්පේරි
යින් 1903 ම් ජූනි මාසයේදී 7 ඊ් දේති වියාලුක්
සීමාවෙන්දී 1 මණික්ලු මුරුතිය කොන්වනවු
කාරයින් ඉලුවරාභිය මොරටුවේදී ලුලුක්ලුලු
රිය පේතලුපේරුමුණු අත්දේතික්ලුමුණු මෙලේ
සොල්වපට්ට පාලකුත්තකයින් පිකාකුතිනාභි
යින් කෙරෙහි පාලකුත්තකයින් අවරින් පොරු
ට්ටිල් තිරුමප විත්තප්ටිම.

තිරුමපිය විත්තප්ටිම කොන්වනවුකාරයින් කොන්
විකුණන්ගේ ඉලු මාස අවුත්තප්පේරි වර්ත පනත්
තෙ විත්තප්ටිමයෙන් කට්ටල්වෙණ්ටිම.

වෙණු දේන්වනවන කොන්විකුණන් විත්තප්ටිම
යෙන් වාගිත්ත විකුණන්ට්ට්තප්ටිම.

පාලකුත්තක
කොට්ටුකච්චිය.

ඒ. ඇස්. පලුන්චි,
ආණ්ඩුවේ ඒජන්තනැත වෙනුවට.
1903 ම් මැයි මස 27 ඊ් ද.

MISCELLANEOUS NOTICES.

Statement of Arrack distilled and issued during the Quarter ended March 31, 1903.

Particulars.	Western Province.	Southern Province.		Total.
	Kalutara.	Galle.	Matara.	
	Gallons.	Gallons.	Gallons.	Gallons.
Balance on December 31, 1902 ...	—	—	316	316
Distilled during the quarter ended March 31, 1903 ...	—	517	910	1,427
Total Gallons ...	—	517	1,226	1,743
Quantity Sold or issued during the quarter ended March 31, 1903 ...	—	220	1,170	1,390
Balance on March 31, 1903 ...	—	297	56	353

Audit Office,
Colombo, April 28, 1903.

FRAS. R. ELLIS,
Auditor-General.

Statement of the Sale of Salt in each Province during March, 1903, showing separately the Sale for consumption in the Province; for removal to Released Districts, &c.; and for Export from the Island.

	North-Western Province.		Southern Province.		Northern Province.		Eastern Province.		Total.	
	Cwt.	lb.	Cwt.	lb.	Cwt.	lb.	Cwt.	lb.	Cwt.	lb.
Balance on March 1, 1903	150,086	0	11,711	0	38,832	0	41,078	13	241,707	13
Since received	77,959	0	10,099	0	—	—	5,772	18	93,830	18
Surplus	65	7	8	0	—	—	54	46	127	53
	228,110	7	21,818	0	38,832	0	46,904	77	335,664	84
Issued for consumption in the Province	6,229	0	6,479	0	3,286	0	7,402	56	23,396	56
Do. removal to released Districts, &c.	20,419	0	3,685	0	13	0	4,616	11	28,733	11
Do. for export from the Island	—	—	—	—	—	—	—	—	—	—
On account wastages	106	0	30	0	9	0	26	65	171	65
Total	26,754	0	10,194	0	3,308	0	12,045	20	52,301	20
Balance on March 31, 1903	201,356	7	11,624	0	35,524	0	34,859	57	283,363	64

NOTE.—This statement represents the quantity of Salt in the various Stores, exclusive of the unweighed Salt in the North-Western and Southern Provinces (estimated at cwt. 268,800·101), which has not yet been removed to Store :—

		Cwt.	lb.
North-Western Province	...	235,744	84
Southern Province	...	33,056	17
		268,800	101

Audit Office,
Colombo, April 28, 1903.

FRAS. R. ELLIS,
Controller of Revenue.

LAND ACQUISITION NOTICES.

(Continued from page 1299.)

AMENDED NOTICE.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following land, required for a public purpose, to wit :—

Preliminary plan 3,124. Village—Town of Trincomalee.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent. A. R. P.
Q 86	Allegaconwalavu	House and premises	Mr. R. W. Allegacon	0 2 29

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the land.

All persons interested in the aforesaid land are hereby required to appear personally or by agent before me at the Trincomalee Kachcheri on May 12, 1903, at 1 o'clock P.M., and to state the nature of their respective interests in the land, and the amount and particulars of their claims to compensation for such interests.

Trincomalee Kachcheri,
April 8, 1903.

C. M. LUSHINGTON,
Assistant Government Agent.

වෙනස්කල දන්වීමයි.

විෂි 1876 ක්වූ අවුරුද්දේ නොමිමර 3කේ ආඥාපත්‍රයේ හත්වෙනි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්තකට මෙහි පහත සඳහන්වෙන ඉඩම ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස විෂි 1876 දේ ඉඩම් ලබාගැනීමේ ආඥාපත්‍රයේ "හවෙති කාණ්ඩයේ කරතිබෙන පාහාර්තුචල ප්‍රකාරයට කාරක මන්ත්‍රිභාවේ මන්ත්‍රණය ඇතුළු උතුමානන්වහන්සේගෙන් හිසිආකාර මට අණලැබී තිබේ, ඒ ඉඩම නම :—

නො.	ඉඩමේ නම,	සිතියම 3,124. ගම—ත්‍රිකුණාමල නගරය.	අයිතිකම කියන්නා.	මහත අ. රු. ප.
Q 86	අලගකෝන්වලවිට	ගෙය සහ වත්ත	ආර්. ඩබ්ලිව්. අලගකෝන් මහත්මයා	0 2 29

එබැවින් ඉඩම අයිතිකර ගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙනබව පොදුජනයාට දැනගැනීම සඳහා හත්වෙනි වගන්තියේ ඕනෑකර තිබෙන හැටියට මෙහි දැනුම්දෙමි.

ඉහත සඳහන් ඉඩමට අයිතිවාසිකම් ඇත්නම් සෑමදෙනම තමුන්ම නොහොත් තමුන් වෙනුවට ක්‍රියාකරණ අය විෂි 1903 ක්වූ මැයි මස 12 වෙනි දින එකේ කණියමට ත්‍රිකුණාමලේ කවිවෙරියේදී මා ඉදිරිපිටට පැමිණ ඒ කොපි අන්දමේ අයිතිවාසිකම්ද කියා කියා සිටින්නට ඕනෑවා සහ මෙම ඉඩම වෙනුවට ඉල්ලාසිටින මුදල් ගණනක් ඊට ඇත්නම් තමුන්ගේ අයිතිකමේ තොරතුරුත් කියා සිටින්නට ඕනෑබව මෙහි දැනගත යුතුයි.

විෂි 1903 ක්වූ අප්‍රේල් මස 8 වෙනි දින ත්‍රිකුණාමලේ කවිවෙරියේදීය. සී. ඇම්. ලම්බන්, ආණ්ඩුවේ උපදේශක වරයා

திருத்தப்பட்ட அறிவித்தல்.

1876 ம் ஆ-த்து 3 ம் இலக்கச்சட்டத்தினது 7 ம் பிரிவின் பிரகாரம் பகிரங்கதேவைக்கு வேண்டியதான் பின்னர்ச் சொல்லப்படும் காணியை, அக்தாவது:—

பிரதமபடத்து இலக்கம் 3,124. குறிச்சி—திரிகோணமலை பட்டணம்.

துண்.	காணியினது பெயர்.	விலகம்.	உரித்தானியின் பெயர்.	வீசாலம்.
Q 86	அளகைக்கோன் வளவு	வீடுக் காணியும்	மெஸ்டர் ஆர். டபிள்யூ. அளகைக்கோன்	0 2 29

எடுத்துக்கொள்வதற்கான எத்தனஞ்செய்யும்படி 1876 ம் ஆ-த்துக் காணி எடுத்துக்கொள்வதைப்பற்றிய சட்டத்தினது 6 ம் பிரிவின் ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடன் தேசாதிபதியவர்கள் எனக்குக் கற்பனைசெய்திருப்பதால், அக்காணியை ஆட்சிஒப்புக்கொள்ள அரசாட்சியார் எண்ணியிருக்கிறார் என்பதை 7 ம் பிரிவின் படி வேண்டிய பிரகாரம் நான் இதனைக்கொண்டு பிரதித்தமாய் விளம்பரஞ்செய்கிறேன்.

மேற்கூறிய காணிக்கு உரித்துப்பேசுகின்ற சகலரும் தாமாக அல்லது அவரவருடைய காரியகாரர் மூலமாய் 1903 ம் ஆ-து வைகாசிமாதம் 12 ந் தேதியிலன்றி பிற்பகல் 1 மணிக்கு திரிகோணமலை கச்சேரியில் எனமுன்பாக வெளிப்பட்ட தே தத்தம்க்கு அக்காணியிலுள்ள உடத்தைகளினது தன்மையையும் அவ்வுடத்தைகளுக்காய்த் தாம் சர்திக்கும் உரித்து களின் தொகையையும் விவரங்களையும் சொல்லும்படி இத்தலை அவர்களிடத்திற் கேட்டுக்கொள்ளப்படுகின்றது.

திரிகோணமலை கச்சேரி,
1903 ம் ஆ-து சித்திரைமீ 8 ந் உ.

சி. எம். லொரென்டன்,
உதவி அரசாட்சி ஏசண்ட்.

NOTICES UNDER THE FOREST ORDINANCE.

WHEREAS by the 6th section of the Ordinance No. 10 of 1885, as amended by the Ordinance No. 1 of 1892, it is enacted that whenever it is proposed to constitute any land a reserved forest, notice thereof shall be published in the *Government Gazette*—

- Specifying, as nearly as possible, the situation and limits of such land ;
- Declaring that it is proposed to constitute such land a reserved forest ;
- Naming an officer (hereinafter called "The Forest Settlement Officer"), who shall be appointed by the Governor, to inquire into and determine the existence, nature, and extent of any rights claimed by, or alleged to exist in favour of, any person in or over any land comprised within such limits, and any claims relating to the practice within such limits of chena cultivation, and to deal with the same as provided in chapter II. of the said Ordinance.

And whereas it is proposed to constitute the hereinunder described Crown lands in the Eastern Province reserved forest:

Notice is hereby given (1) that it is proposed to constitute the Crown lands, situate within the limits defined in the schedule hereunder written, reserved forests ; and (2) that Charles Morant Lushington, Esq., is the officer appointed the Forest Settlement Officer of the forests aforesaid.

The notification dated the 9th April, 1903, appearing on page 1229, Part III., of the *Gazette* of the 24th idem, is hereby cancelled.

Colonial Secretary's Office,
Colombo, May 1, 1903.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

SCHEDULE OF BOUNDARIES OF PROPOSED FOREST RESERVES.

Chundankadu Block.

This block is situated in the Trincomalee District, Eastern Province ; and bounded on the—

North.—(a) A demarcation line starting from a point near Paliyamadam and going in a south-easterly direction to Kilivetti, about 11 miles.

East.—The road between Kilivetti and Verukal-ganga, about 9 miles.

South.—(a) The Verukal-ganga from where the road mentioned in the last paragraph crosses it to a point about 12 miles up the river where a demarcation line from the Mahaweli-ganga meets it,

(b) A demarcation line from a point on the Verukal-ganga, about 16 miles from its mouth going due west to the Mahaweli-ganga, about 4 miles,

(c) The Mahaweli-ganga from the point where the demarcation line from the Verukal-ganga meets it to where the boundary of the Eastern Province starts westwards, about 3 miles further down the river,

(d) The boundary of the Eastern Province from the Mahaweli-ganga to the Trincomalee-Kandy road.

West.—(a) The Trincomalee-Kandy road from the boundary of the Eastern Province to the irrigation channel of Kantalay tank, about 2 miles,

(b) The irrigation channel, from Kantalay tank running east, about 4 miles,

(c) The demarcation line from a point about 4 miles down the Kantalay tank irrigation channel going in a northerly direction till it touches the demarcation line from Paliyamadam to Kilivetti, about 10 miles.